



ජලදාස

4 වෙනත් 3 කළුපය 2015 ඔක්තෝබර්- දෙසැම්බර් තොටාසිකය



ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන කේවා මණ්ඩලය
තොසිය නුଆලක ඇවැණවාක්කල සෞඛ්‍යකාලීන සංඛ්‍යාව
National Library and Documentation Services Board

අධ්‍යාපන කේවා අමාත්‍යාංශය

ප්‍රලේඛන

04 වන වෙළම - 03 කළාපය

ISSN 2279-2120

උපදේශකත්වය
ආචාර්ය එබිලිපු. ඩී. අධ්‍යිකිංහ
සහාපති

සංස්කරණය
මාලිනි ගෝවින්නගේ

සම්බන්ධිකරණය
මෙමත් ජයස්සන්දර
සහකාර අධ්‍යාක්ෂ

සඳරුවන් ලියනාරචිව
තොරතුරු සහකාර

පිටු සැලැසුම හා කවර නිරමාණය
ප්‍රේම දිසානායක
භාස්‍ර ඇඩ්ස (ප්‍රයිවට්) ලිමිටඩ

රාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය
අංක 14, නිදහස් මාවත, කොළඹ 07.

දුරකථන: 011-2687583, 011-2698847-283

තැක්ස්: 011-2674387
ඊ මෙල්: pub@mail.natlib.lk
වෙබ් අඩවිය: www.natlib.lk

© රාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

කළාපයක මිල: රු. 100.00
වාර්ෂික දායකත්වය: රු. 400.00

වෙක්පත් හා මුදල් ඇණවුම්:
සහාපති, රාතික ප්‍රස්තකාල හා
ප්‍රලේඛන සේවා මණ්ඩලය,
තමට යොමු කරන්න.

මුද්‍රණය:

භාස්‍ර ප්‍රකාශක (ප්‍රයිවට්) ලිමිටඩ
165, දේවානම්පියතිස්ස මාවත, කොළඹ 10.

අඡ් ලිපිනය:

ප්‍රලේඛන

ව්‍යාප්ති සේවා අංශය

රාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය
අංක 14, නිදහස් මාවත, කොළඹ 07.

සංස්කරණ සටහන්

සාහිත්‍ය සම්මානයත් යම් මූල්‍ය වටිනාකමක් තිබෙන බව සත්‍යයකි. රට වතා එහා එය සිවිල් හා දේශපාලන වටිනාකමක් එය සතු ය.

නොබේල් සාහිත්‍ය සම්මානය හා බුකර් ත්‍යාගය, ප්‍රසිද්ධික් නැති හෝ විශාල ධනවතුන් නොවන පුද්ගලයන් සිවිල් සමාජය තුළ කැඳී පෙනෙන්නන් බවටද, රටක දේශපාලනය තුළ යම් සාධනීය සමාජ හෝ දේශපාලන විපරියාසයක් කිරීමේ ගකුණාව ඇතියටුන් බවටද පත් කරන බවට සාක්ෂි මැත ඉතිහාසය තුළින් හමුවේ සි.

හුදෙකළාවේ සියක් වසරක් (One Hundred years of Solitude) පොතහි කතුවර නොබේල් ත්‍යාගලාභී ගර්මියා මර්කොස්ට සිය අත්සිටපත ප්‍රකාශකයා වෙත එකවර කැපැලෙන් යැවීම සඳහා මුද්දර ගාස්තුවත් නොතිබුණි. අරුන්දති රෝයි දේශපාලන හා සිවිල් සමාජ ක්‍රියාකාරීනියක ලෙස ප්‍රකට වන්නේ ඇගේ The God of Small Things කෘතියට බුකර් සම්මානය ලැබේමෙන් අනුතුරුව ය.

පැසුගිය සියවසේ දාර්ශනිකයෙකු හා සාහිත්‍යධරයෙකු වූ ඒන් පෝල් සාන්ස් නොබේල් සාහිත්‍ය ත්‍යාගය ද රට හිමි ත්‍යාග මුදල ද ප්‍රතික්ෂේප කළේය. ප්‍රංශය තුළ 1968 දී ඇවේළඹිය රාජ්‍ය විරෝධී කුරුලිවලට සත්‍යවම සහභාගි වූ සාන්ස් අත් අඩංගුවට ගැනීමට, දැඩි මර්ධනකාරී පාලකයෙකු ලෙස තම දරා සිටි වාල්ස් සි. ගෝල් බිය විය. “වෝල්ටේයාර කෙනෙකුව සිරබාරයට ගන්නෙන නෑ” සාන්ස් සම්බන්ධයෙන් මහු පැවසු බව සඳහන් ය.

සාන්ස් බන්ධනාගාර ගත කිරීමෙන් ප්‍රංශය පමණක් නොව මුළු යුතු යුතු ප්‍රේරෝපයම කැළභින්නට තිබුණි. සම්මානය ප්‍රතික්ෂේප කිරීමත් සමගම දාර්ශනිකයෙකු නිදහස් වින්තකයෙකු හා සාහිත්‍යධරයෙකු ලෙස මහු ලැබේ සිටි කිරීමිය තවත් වර්ධනය වූවා නිසැක ය.


අසල්වැසි ඉන්දියාවේ මේ වනවීට එරට සම්මානලාභී ලේඛක ලේඛිකාවන් රෙසක් වන්මන් ඉන්දියානු රජයේ යම් අත්තනොම්තික ක්‍රියාවන්ට එරෙහිවීමට සම්මානලාභී සාහිත්‍යධරයෙන් වීමෙන් තමන්ට ලැබේ ඇති සිවිල් බලය යොදාගනිමින් සිටිති. ඇතුළු පිටු කිහිපයකින් ඔබට මේ ගැන කියවත්තට ලැබෙනු ඇත.

මෙහි පළවන ලිපි පිළිබඳ වගකීම අදාළ ලේඛකයින් සතු වේ.

රාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සංඝ්‍යාත්‍යාගය

අත්ටල

“සංස්කෘතික ත්‍රේල්ඩ්ස්ට්‍රීස්, එහිකත්වය තොරුකෙනම් - සම්මාන එපා”	3
2014 සිංහල නවකතාව පිළිබඳ පසු විපරමක්	7
දේවතා එලි කිරීම් රන් තෝඩ් (කෙරී කතාව)	13
2015 රාජ්‍ය සාහිතය සම්මාන උළෙල්දී,	
2014 ප්‍රකාශන කාවන සංග්‍රහයන් දෙකකට සම සම්මාන	21
ප්‍රවත්තන් කළාව හා ප්‍රබන්ධ කළාව අතර වෙනස බොඳුවී ගොසින්ද?	23
කානන හතක් ගැන සාරාංශයක් හා සම්මානයක්	26
මේ එම සතුටියි...	27
“මූලිම මට පුස්ම ගැනීම වගෙයි”	29
2015 රාජ්‍ය සාහිතය සම්මානලාභීයෝ	46
පොතක වත	49
දහම් ගැටයක්	52



“సంస్కారతిక వివిధమేళా, లేఖికమేళా నొరైచెన్నామి - సమిమాన లీపా”

శ్రీ నౌర్దియాల త్వల మతుమెన్ పవతిన సంస్కారతిక ఖా ఆగమిక భ్రాలదెరమాదయి జియ వియోదయ ప్రకాశ కరమిన్ లిరట సాహిత్య ఖా కలాకర్కరైవో ద్, విద్యుర్పరీభ్ర ద్, విద్యుయ్యయో ద్ రఘయెన్ (సాహిత్య ఆకాశమియ విషిన్) అవున్ఱ లబా ద్ ఆకి సమిమాన రఘయి ఆపస్త్ర ఖారదెమిన్ జిరితి. ఉన్నౌర్దియాన్న సాహిత్యయ లోల ప్రురా ప్రవర్ధనయ కిరిమె ఆరమ్మణిన్ య్యతుల, నీడిహసే ఉన్నౌర్దియాలేవి ప్రపం ఆగమ్మతి తపహర్పలాల్ నెర్రగే సంకల్పయక్ అన్నుల 1954 ద్ పిహిల్వతన లడ సాహిత్య ఆకాశమియ రట త్వల ఖాలిత ఖాత్మా 24 న్ లియాలేవనా ప్రషాస్త సాహిత్య కంతి సాధా వార్షికివ సమిమాన ప్రభుత్వయ కరాడి. సంస్కారతిక అమాత్యాంగయ యాతో ప్రావైత్యియ ద్ మెయ క్రియామ్మక వన్నెనో జేవాదెన ఆయతనయక్ లెసి య.

ఆరమిహ కిరిమెన్ పస్తి, గెలే గియ దిక బయక పమణ కాలయ ప్రురా, జేవాదెనవ క్రియామ్మక వన గోరవనీయ ఆయతనయక్ లెసి రావె సాహిత్యయదరయన్గే మెన్మ లితెర పవా నమ ర న్డ్ర ఆకాశమియ కెరెహి వ్వ వింపాసయ ఆద వన విల పల్ప్రు వీ తిలెవి. తెం ఆసన్నమ ఖా ధాశుమాన హేతు దెకకి.

నీధహసే మధారియెక్క ఖా ప్రురాతన కన్నద సాహిత్యయ పిలిబ్ల ప్రామాణిక పబ్లిషరయెక్క వ్వ లిమి.పి.లి. కల్బ్రర్గిగే సాతనయ సమిలన్చయెన్ ఆకాశమియ గెనగియ నిహచ పిలిలేవత లికకి. లత్తిర ప్రదేశ్ ప్రాన్తయే గమక పనస్ దెహలేరిది మ్రచ్చలిమి లెనిసెక్క, గమె ఖా ఆవా గమిలల 200 క పమణ పిరిసక్ విషిన్ గలే గసా వద ద్ మరా ద్వాత్తిమ దెవైన్న ది.

සිය නිවෙසේ ශීතකරණය තුළ තබාගෙන නොරෙන් ගටමස් ආහාරයට ගන්නා ලදුයි ඔහුට වෝදනා එල්ල කෙරිණි. ගමේ දේශපාතයෙහි සිනුව හඩවා පුවත සැලකාට, රස්වූ ජනයා ගළුගැසීමට උසිගන්වන ලදී. එහෙත්, පශ්චාත් මරණ පරික්ෂණයෙන් හා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවී ඇත්තේ ඔහු ගටමස් නොව එළමස් ආහාරයට ගෙන තිබුණු බව ය.

මිට කළකට පෙර, මීර්යාමතවල එල්ලගත්තවුන් සිය පතපොතින් විවේචනයට ලක්කළ නිදහස් මතධාරියෙකු වූ නරේන්දු ඔබාල්කාර් ලේඛකයා ද මිට මද කළකට පෙර සාතනයට ලක්වී ය. නුතනවාදී ද්‍රව්‍ය මිට කළකට පෙර සාතනයට ලක්වී ය. මිට මද කළකට පෙර සාතනයට ලක්වී ය. නුතනවාදී ද්‍රව්‍ය



මිට කළකට පෙර, මීර්යාමතවල විල්ඩගත්තවුන් සිය පතපොතින් විවේචනයට ලක්කළ නිදහස් මතධාරියෙකු වූ නරේන්දු ඔබාල්කාර් ලේඛකයා ද මිට මද කළකට පෙර සාතනයට ලක්විය. නුතනවාදී ද්‍රව්‍ය ලේඛකයෙකු වන පෙරමාල් මුරුගන් සිය නවකතාවක් තමා විසින්ම විනාශ කර දමා ඇත්තේ හින්දු දැඩි මතධාරින්ගෙන් ඔහු වෙත විල්ල වූ මරණ තර්ජන නිසා ය.

ලේඛකයෙකු වන පෙරමාල් මුරුගන් සිය නවකතාවක් තමා විසින්ම විනාශ කර දමා ඇත්තේ හින්දු දැඩි මතධාරින්ගෙන් ඔහු වෙත එල්ල වූ මරණ තර්ජන නිසා ය.

මේ අයුරින්, රට තුළ මූලධර්මවාදී බලවේග හිස එසවීම, අදහස් පුකාශ කිරීමේ නිදහසට බාධා කිරීම හා රජයේ මාධ්‍ය ත්‍රස්තවාදය කළින් කළ හෙළා දකින ලේඛක ප්‍රජාවගේ දැඩිතම වෝදනාව වන්නේ ඉන්දියාව තුළ පවතින සංස්කෘතික බහුත්වය (Pluralism) අනාගාමිකත්වය (Secularism) සහ ප්‍රජාතනත්ත්වාදය වන්මන් පාලනය යටතේ රට තුළ තර්ජනයට ලක්ව ඇති බව ය.

පාලනයෙහි මරදනකාරී ප්‍රතිපත්තිය නිසා ඇතිවි තිබෙන අරුබුදකාරී තත්ත්වයට එරෙහිව රටේ සම්මානලාභී ලේඛක ලේඛකාවන් සාමකාමී විරෝධතාවක් දියත් කළේ මීට සති කිහිපයකට පමණ පෙර ය. ලද සම්මාන ඇකඩ්මිය වෙත ආපසු දෙමින් ඔවුහු සිය විරෝධතාව හා අප්‍රසාදය සංකේතවත් කළහ.

මුලින්ම සම්මානය ආපසු දුන්නේ හින්දී ලේඛක උදේ පුකාශී ය. ඉන් පසු කෙමෙන් සම්මාන හාර දුන් ලේඛක ලේඛකාවන්ගේ ලැයිස්තුව හතුවා දක්වා දිග්ගැස්සුණේ ය.

හින්දී සාහිත්‍යයේ පතාක යෝධයන් ලෙස නම් දැරුණු තයන්තාරා සහෙල්-ඇය ශීමත

නොරුගේ යුතු දියණියකි-හා අයෝක් වත්තේයි, ක්‍රිජ්‍යා සෞඛ්‍යිති, ග්‍රැම් දේශීපන්ත්‍රේ, සරා ජෝගජ්, ආදින් කියා සිටියේ ඉන්දියාවේ ‘සංස්කෘතික විවිධත්වය’ ට පහර වදිමින් තිබෙන බව ය. පන්තාබි ලේඛක ගුරුබඩ්බාන් බුලාරි ගේ අදහස් වී ඇත්තේ වත්මන් මරදනය ‘ඉන්දියාවේ සමාජ වියමන’ ඉරා දමනු ලබමින් තිබෙනවා කියා ය. සම්මානය ආපසු ලබා දුන් අජ්මාර සිං අවුලාන් සහ ආත්මරත්න් සිං සම්මාන ලාභී නාට්‍යවේදීහු ය. රාජ්‍යීය ජෝජි හින්දී කවියෙකි. ගුලාබි නාඩි කයාල් සම්මානය ආපසු දෙමින් පුකාශකර සිටියේ රට තුළ සිටින සුළු ජාතින් අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැට් ඇති බව ය.

සම්මාන භාර දුන් සාහිත්‍යධරයන් අතර ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබුවේ ද වෙති. දැඩි කුවර් තිවානා පද්ම ශ්‍රී සම්මාන ලාභිතියකි. දැඩි ගණනාවක් තිස්සේ එතෙර ජ්‍යෙෂ්ඨවන විකුම් සෙන් ද සිය සම්මානය ආපසු ලබා දී තිබේ.

සම්මානය පමණක් නොව, සම්මානය සමග දෙන තැගි මුදල ද ඇතැම්හු ආපසු භාරදී ඇත. සම්මාන ද මුදල ද බාරදුන් එක් ලේඛකයෙකු පවසා ඇත්තේ ‘මට ආපසු දෙන්න නොලැබුණේ සම්මානය ලැබුණුදා මට පැලැන්දු මල් මාලෙ විතරයි’ කියා ය.

විසින් ලේඛක, ලේඛකාවන්ගේ විශ්වාසය බිඳ දමා ඇති හෙයින් ඔහු තනතුරෙන් අස්ථිය යුතු බව ඔවුහු සිය ලිපියෙන් දන්වා සිටියහ. ලේඛකයා සතු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරන ලෙසත්, විරැද්ධ මත දැරීමේ අයිතිය ඔවුනට ලැබිය යුතු බවත් ඔවුහු සිය ලිපියෙන් පෙන්වා දුන්හ.

එදා සවසම ඇක්බමිය මුනිවත බින්දේ ය. ලේඛක කල්බුරුගිගේ සාතනය හෙළා දකින බව කියා සිටි ඇක්බමිය, සිය සම්මාන ආපසු ගෙන යන ලෙස සම්මාන භාර දුන් ලේඛක ලේඛකාවන්ගේන් ආයාවනා කරන බව ද ප්‍රකාශ කළේ ය.



සාහිත්‍ය ඇක්බමි සම්මානය

මෙ විරෝධතා මැද ඇක්බමිය ගෙනයිය නිහඹ පිළිවෙතට අවසානයේ සම්මානලාභීන් පිළිතුරු දුන්නේ ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා කළේ පාට රේදී පටිවලින් මූබවාඩම් බැඳුගෙන ඇක්බමිය ඉදිරිපිටට පෙළපාලියේ යැම ය. ඔවුන් සමග හරි හරියට පොලිස් නිලධාරීන් ද ගමන් ගන්නා ආකාරය අන්තර් ජාලයට මුදාහරින ලද ජායාරූපවලින් දැක්වීම්.

ඇක්බමිය වෙත ගිය ඔවුහු ඇක්බමියේ විධායක කම්ටුව වෙත ලිපියක් භාර දුන්හ. ඇක්බමියේ සහාපති, විශ්වනාත් ප්‍රසාද් තිවාරි

‘අපි ලේඛකයන් සමග සහයෝග යෙන් වැඩ කරන්නට කුමතියි. ඇක්බමියේ තනතුරුවලින් ඉවත් වූ ලේඛක ලේඛකාවන්ට තැවත එම තනතුරු භාරගන්නා ලෙස ද අපි මතක් කරන්නෙමු. ඉන්දියාවේ විවිධ භාෂාවලට අයන් සාහිත්‍යයේ පැවැත්ම හා සුහසාධනය සඳහා පවතින එකම ස්වාධීන ආයතනය ලෙස, ලේඛකයන් සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රැකගැනීමට අපි ආධාර කරන්නෙමු. රටේ ඔනැම තැනක වෙසෙන ඔනැම ලේඛකයෙකුට සිදුවන වෙනස්කම් ඇක්බමිය හෙළා දකියි.

වැරදිකරුවන් හැකිතාක් ඉක්මනින් නීතිය හමුවට ගෙන එන ලෙස ඇකඩමිය ප්‍රාන්ත රජයෙන් හා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ප්‍රාන්ත ආණ්ඩුවලට හා මධ්‍යම රජයට ඇකඩමිය ආයාචනා කරයි.'

සති කිහිපයක් තිස්සේ රටේ කලාකරුවන් අතර පවතින මෙම කැකැරීම සංස්කෘතික අමාත්‍යාංශයට තවමත් දැනී තැනි සෙයකි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියෙහි ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ සාහිත්‍ය ඇකඩමිය සිය වගකීම පැහැර හැර ඇත. දැඩි, අන්තවාදී මතධාරීන්ගේ හා මිථ්‍යාමතවල එල්බගත් පිරිස්වල තුස්ත හැසිරීම හමුවේ රජය ගෙන යන නිහඹ පිළිවෙතට එරෙහිව සාහිත්‍ය ඇකඩමිය තැගී සිටිය යුතු බව ප්‍රකාශ කරන සාහිත්‍යකරුවන් පිරිසට දැන් වෙනත් සේෂ්‍යවල පිරිස් ද එකතුවෙමින් සිටිති. සිය ‘පද්ම භූෂණ’ සම්මානය ඇකඩමියට හාර දුන් පී.එම.

බාරග්වා විද්‍යායෙකි. සම්මානලාභී විතුපට නීෂ්පාදකයන් කිහිපදෙනෙක් ද සිය සම්මානය හාර දී තිබේ.

සිය මුල්ම තවකතාව (The God of Small Things) සඳහා 1997 දී බුකර් සම්මානයෙන් බුහුමන් ලද අරුන්දත් රෝදී ද ඉන්දියානු සාහිත්‍ය ඇකඩමියෙන් 1989 දී ලද සම්මානය ආපසු හාර දී ඇත. ඒ වසරේ දී හොඳම විතුපට තිර පිටපතට හිමි සම්මාන ලද්දී ඇයයි. 2005 දී ලද සාහිත්‍ය ඇකඩමි සම්මානය රෝදී හාර තොගත්තාය.


සම්මාන ආපසු හාර දීමට එරෙහි පිරිසක් ද මවුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කොට තිබේ. මවුහු සිය අත්සනින් යුතු ලිපියක් ජනාධිපතින් ප්‍රණාම මුබරුණුව හා අගමැති නරේන්ද්‍ර මෝදිට හාර දී ඇත.

- මාලිනී -

කවිය - අරගලයේ අවිය !


"කවිය හා වින්තනය අතර වෙනසක් මම දකින්නේ තැ. උසස් වින්තනය කවියක්. කවිය එහි සම්හාවා සීමා මායිම්වලින් බැහැර යන දෙයක්. කවිය එහි සීමා හැමවිටම උල්ලංසණය කරනවා. අපට තවකරාවක් තුළ කවිය හමුවෙනවා. දාරුණික හාෂාව තුළ කවිය තිබෙනවා. බොහෝ දාරුණිකයෝ කවියෝ : නීටිශේ හෝ අපේ ඇතා අතිතයේ සිටි හෙරාක්ලිටස් වගේ. කවියෙකු වීම යනු දාරුණිකයෙකු වීම මයි. මොකද, අපි ලෝකය වෙනස් කළේන් වෙනස් කරන්නේ ලෝකයේ ප්‍රතිරූපය හෝ ස්වභාවය විතරක්ම තොවේ. අපි එහි අරුතත් වෙනස් කරනවා.

.... ඒ නිසාම කවි ලිවීම කියන්නේ පවතින බලවෙශවලට එරෙහිව ගෙන යන සඳාකාලික අරගලයයි. වඩා මානුෂවාදී හා වඩා පුන්දර ලෝකයක් තිරමාණය කිරීමේ අපේක්ෂාවෙන් අදහස් හා දේවල් දැකීම සඳහා විෂ්ලේෂ වෙනසක් කිරීමයි."



අදානිස් - (අලි අහමද් සෙයිද් අක්බාර්)

වත්මන් අරාබි ලෝකයේ ග්‍රේෂ්යතම කවියා ලෙස සම්මානයට පාතු වන සිරියානු ජාතික අලි අහමද් සෙයිද් අක්බාර කවියෙක්, පරිවර්තකයෙක් හා නිබන්ධකයෙකි. නොබේල් සාහිත්‍ය සම්මානය සඳහා කිහිපවාහිනී නම් කරනු ලැබුවෙකි. අදානිස් මුහුගේ අන්වරුප නාමයයි.



2014 සිංහල නවකතාව පිළිබඳ පසු විපරමක්

2014 සිංහල නවකතාව පිළිබඳ කෙරෙන පසු විපරමකදී අපට පැහැදිලිව පෙනී යන ලක්ෂණයක් වනුයේ එය බොහෝ අංශයන්ගේ න් සරල රේඛිය ගමන් මාර්ගයක ගමන් කර ඇති බවය. නවකතාවක් සඳහා උපයෝගී කොටගෙන ඇති ප්‍රස්තුත දෙස බැලුවද, උපයෝගී කොටගෙන ඇති ශිල්පීය කුම දෙස බැලුවද, භාවිතා කොට ඇති ආකති දෙස බැලුවද මේ කරුණ අපට ප්‍රත්‍යක්ෂ වේ. සිංහල නවකතාව තවමත් වැඩි වශයෙන් මරඳා පවතිනුයේ සම්පූහයික කතා සීමාව තුළ ය. යථාර්ථවාදය ගුරු කොටගත් එය එම ආකතියෙන් මිද්‍රිමට පසුගිය වසර කිහිපය තුළ දී විවිධ තිර්මාණකරුවන් විසින් යම් තරමක උත්සාහයක් දරා තිබුණ ද පසුගිය වසරෙහි දී එම ලක්ෂණය අපට හඳුනාගත නොහැකි වී ඇත. ප්‍රබන්ධ සාහිත්‍ය තුළ කෙරෙන විවිධ අත්හඳු බැලීම් ඕනෑම රටක සාහිත්‍ය ගානරයන්ගේ

වර්ධනයට මග පාදන කාරණයක් වුවද සිංහල නවකතාව තුළ එම තත්ත්වය වර්ධනය වී ඇත්තේ ඉතා මන්දගාමීව ය. එතකුද වුව සම්පූහයික කතා කළාව ඇසුරෙහි වුව තිර්මාණාත්මක කාතින් බිහිකිරීමේ ගක්‍රතාව අපගේ කතාකරුවන් සතු ය. එහෙත්, එහි කැප පෙනෙන දුර්වලතාවක් වනුයේ තම ප්‍රබන්ධ සඳහා තෝරාගනු ලබන ප්‍රස්තුත යල් ජීතු තත්ත්වයකට පත්ව තිබීම සි. බොහෝ නවකතා තුළ වෙළි නාට්‍ය ආභාසය ද විද්‍යමාන වේ. සමහර නවකතා සෑපු වෙළි නාට්‍ය පිටපත් වැළි ය. මෙම එකිනෙක මාධ්‍යයන් සතු සීමාවන් අවබෝධ කර නොගෙන සිටීම මෙයට හේතුව සි. නො එසේ නම් එය හිතාමතාම කරන අභාසයක් වුවද විය හැක. නව කතාව පෝෂණය කිරීමකට වඩා ඔවුනට අවැසි වනුයේ තම නව කතාව වෙළි නාට්‍යයක් ලෙස බිහිවනු දැකීම ය. එහෙයින් නවකතා ස්වරුපයෙන්

බෙහිවන වෙළිනාට්‍ය පිටපත් වර්තමාන සිංහල නව කතාව තුළ සුලබ ය.

පසුගිය වසරේහි බෙහි වූ නවකතා අතර ඉතිහාස ය පදනම් කොටගත් නව කතා විශාල ප්‍රමාණයක් හඳුනාගත හැක. එහෙත්, එම බොහෝ නවකතා, ඉතිහාසය පුනරුවිවාරණය කිරීම විනා ඉන් බැහැරට ගොස් පුළුල් වූ සමාජය විතුයන් නිර්මාණය කිරීමට සමත් වී ඇති ඒවා නොවේ. ඉතිහාසය තුළ හිඳිමින් ඉතිහාසය වර්ණනා කිරීම ඔවුන් බොහෝ දෙනාගේ අභිප්‍රාය වී ඇත. ඉතිහාසය වර්තමානය සමග ගැලපීමේදී නොලැස් නම් ඉතිහාසය වර්තමානය සමග යා කිරීමේ දී බොහෝ නිර්මාණකරුවන් දක්වා ඇත්තේ එතරම් ප්‍රගංසනීය ව්‍යායාමයක් නොවේ. ඉතිහාසය පදනම් කොටගත් නවකතා අතර නිර්මාණන්මක ලක්ෂණ පෙන්තුම් කරනු ලබන නවකතාවක් ලෙස කැන්දින් ජයවර්ධනගේ “මහසේන්” කෘතිය දැක්විය හැක. එතිහාසික වරිතයක් වර්තමානයටත් අනාගතයටත් යා කිරීම සඳහා කළ කිසියම් අත්හඳ බැලීමක් ලෙස කතුවරිය විසින් හඳුන්වනු ලබන එකී කෘතිය මිනිසේකු සහ කිරුළක් පිළිබඳ අත්දරයකි.

එතිහාසික පසුබිම හමුවේ නිර්මාණය වූ. තිබූ තවත් අපුරු කෘතියක් වශයෙන් කත්‍යානා අමරසිංහගේ “නිලි වැස්ස” හැඳින්විය හැක. එය මනරම් වූ ද ආකර්ශනීය වූ ද වියමනකි. 17.වන සියවසේ මැද භාගය තළ සිය ප්‍රබන්ධය රඳවන ඇය ඒ ඔස්සේ හෙළි කරනු ලබන සමාජ දේශපාලන වාතාවරණය පැසසුම් කටයුතු ය. උක්ත කෘති ද්වීත්වය වෙනුවෙන් කතුවරියන් දෙදෙනා උපයෝගී කොටගෙන ඇති භාෂා විලාශය මෙන්ම සිද්ධීන් පෙළ ගැස්ම නවකතාවහි අඛණ්ඩන්වය පැහැදිලි ලෙස ඉස්මතු කර යි. එහෙත් එතිහාසික පදනම මත බිජි වී ඇති සාර්ථකම කෘතිය ලෙස හඳුනාගත හැක්කේ සේපාලි මායාදුන්නේ විසින් රවිත “මහා සාම්” කෘතිය යි. එහි

ප්‍රස්තුතය තැවුම් ය. ආකර්ශනීය ය. ලාංකික සමාජ, දේශපාලන, ආගමික ඉතිහාසයේ එක් පරිවිශේදයක් ඉතා ගැහැරින් ස්පර්ශ කරන ඇය ඒ සඳහා නිර්මාණය කරනු ලබන පුළුල් සමාජ කතිකාව සැබැවින්ම සමාජ විද්‍යාත්මක මෙන්ම මානව විද්‍යාත්මක අයයකින් යුත්ත ය. නිර්මාණය කරනු ලබන සමාජ වට්පිටාවට අවශ්‍ය සංසිද්ධීන් ඉතා නිවැරදිව මෙන්ම සුක්ෂමව තෝරා ගැනීමට ඇය සමත් වී ඇත. ආකෘතික වශයෙන් එම කෘතිය ද සම්පූද්‍යික කතා කළාව අනුගමනය කළද ඇය විසින් පෙළගස්වනු ලබන සමස්ත ඒවන ප්‍රවෘත්තිය ගොඩනගා ඇති ආකාරය ආකෘතිමය වශයෙන් ද යම් නව මානයක් පෙන්තුම් කරයි. ඒ සඳහා ඇයට සැබැ ලෙස උපස්තමිභක වී ඇත්තේ ඇය විසින් යොදාගෙන ඇති මහනුවර යුගයේ එවක පැවති බස් වහර යි. එම භාෂා සම්පූද්‍යය යි. එකාකාරී වූ බස් වහරකඩ පුරු වී ඇති පායකයා හට ඇය විසින් උපයෝගී කොට ගෙන ඇති භාෂා සම්පූද්‍යය තරමක ආගන්තුක ස්වරුපයක් ගත්තද එවැනි අත්හඳ බැලීමක් සිදු නොකළේ නම් එම කෘතිය එ තරම් සාර්ථක කෘතියක් නොවීමට ද ඉඩ තිබුණි. එහෙත් මෙවැනි කෘති හරවත් සංවාදයකට බෙඳුන් නොවීම සැබැවින්ම කණ්ගාටුවට කරුණකි.

සුම්තා රාජුබද්ධ ගේ “තුරු සමුදා” පසුගිය වසරේ බිජිවූ නිර්මාණන්මක ගුණයෙන්, පෝෂිත වී ඇති නවකතාවකි. එය සමබරය නවකතාවහි රිද්මය එහි සියලු වරිතයන් අතරෙහි සමස් ගෙවා යි. කතු වරිය විසින් බිජිකරනු ලබන එකීනෙක වරිත හරහා නිර්මාණය වන සෞන්දර්යාත්මක ව්‍යුහය ගොස් ඇත. නවකතාව සෞන්දර්යයෙන් ඇත් විය යුතුය යන මතවාදයක් ද මේ වන විට කුම කුමයෙන් හිස එසවූ වද “තුරු සමුදා” සෞන්දර්යාත්මක දාෂ්ටිකෝණය සැබැ මානවීය හරයේ විවිධ පැනිකඩ සාර්ථක ලෙස

විදාරණය කිරීමෙහිලා කොතොක් දුරට උපයෝගි කොට ගත හැකිද යන්න සඳහා දැක්වීය හැකි නිදසුනකි. එය සෞන්දර්යය නාමයෙන් සිදුවන වානිජකරණයෙහි එක් පක්ෂයක් ප්‍රබල ලෙසත් ප්‍රශස්ත ලෙසත් නිර්මාණය තුළ ගොනු කිරීමයි. සුම්තා රාජුබද්ධගේ නව කතා අතරෙහි “තුරු සමූදා” අයය කළ යුතු කෘතියක් වුවත් එසේ අයය නොකරන ලද කෘතියකි.

අනුරසිරි හෙට්ටිගේ විසින් රවනා කොට ඇති “බැඳමාරිය” පසුගිය වසරෙහි බිඟි වූ තවත් සාර්ථක නවකතාවකි. ඩුදකලාවු මිනිසුන්

දරා ඇති පිරිපුන් ශිල්පීමය ලක්ෂණ අයය කළ යුතු ය. තාගරික කතා කලාව තුළ මෙතෙක් රදී සිටි අනුරසිරි හෙට්ටිගේ ඉන් බැහැරව ඇත ඩුදකලා වූ ගමක ජීවන ප්‍රවාත්තියක් පායිකයා වෙත රැගෙන එනුයේ එහි ආර්ථික, සාමාජික, දේශපාලනික, සංස්කෘතික වශයෙන් ද පැහැදිලිව “බැඳමාරිය” කෘතිය තුළ ගොනු කරමිනි.

බවුවංගල රාජුල හිමියන්ගේ “රන් කරඩුව” බොද්ධ දරුණුනය නවකතාවක් තුළ ගොනු කිරීමකට ගත් උත්සාහයකි. එහෙත් එය

+—————
බවුවංගල රාජුල හිමියන්ගේ “රන් කරඩුව” බොද්ධ දරුණුනය නවකතාවක් තුළ ගොනු කිරීමකට ගත් උත්සාහයකි. විහෙත් විය භුදු බණු කරාවක් හෝ දුරුණුනික ග්‍රන්ථීයක් හෝ නොවේ.. මනා ලෙස සකස් කරන ලද වරිත කිහිපයක් ඇසුරෙහි ගොඩනැගි ඇති සියුම් ජීවන ප්‍රවාත්තියකි. විටෙක යථාර්ථවාදී රිතිය තුළ ද විටෙක මුන් බිජැරවද ගොඩ නැගෙන වීම සරල වූ, විකෙනෙහිම සංකීර්ණ වූ සමස්ත ක්‍රියාදාමය රාජුල හිමියන් විතරම් වෙහෙසක් නොගෙන කෘතිය තුළ ඒකරාගී කරයි.

සමූහයක සාමූහික ප්‍රතිඵලයක් ලෙස බිඟිවීමට වෙරුදරන නව ලෝකය එක් ඩුදකලා වූ ගමට පමණක් සීමා නොකොට එය මානව වංශයට හිමිකරුමට අනුරසිරි හෙට්ටිගේ දක්වා ඇත්තේ ප්‍රශනසනිය උත්සාහයකි. මතුළා වර්ගයාගේ සැගැලී ඇති හැඟීම සමූදායන් සියුම් ලෙස හඳුනාගනීම් ඒවා උක්ත ප්‍රබන්ධය තුළ සාග්‍රහ එහෙත්, නොසාගවම් මිනිසාට උරුම දුක, කඳුල, ගෝකය, ප්‍රිතිය, පමණක් නොව ආත්ම දෙධරුයද සමස්ත වරිත සමූහය තුළ ගොනු කොට අවසානයේ එම ගොනු කිරීම සමාජ කතිකාවක් බවට පත් කිරීම අරඹයා කතුවරයා

හුදු බණ කරාවක් හෝ අරුණුනික ග්‍රන්ථීයක් හෝ නොවේ. මනා ලෙස සකස් කරන ලද වරිත කිහිපයක් ඇසුරෙහි ගොඩනැගි ඇති සියුම් ජීවන ප්‍රවාත්තියකි. විටෙක යථාර්ථවාදී රිතිය තුළ ද විටෙක ඉන් බැහැරවද ගොඩ නැගෙන එම සරල වූ, එකෙනෙහිම සංකීර්ණ වූ සමස්ත ක්‍රියාදාමය රාජුල හිමියන් එතරම් ග්‍රවහෙසක් නොගෙන කෘතිය තුළ ඒකරාගී කරයි. කරාවහි මුල් අර්ධය ඉතා ආකර්ශනිය ග්‍රෙස ගොඩනැගි ඇති වුවත් එහි කුට ප්‍රාථිය තුළ සමස්ත ප්‍රකාශනයම ලසු කිරීමකට ලක් වී ඇද්දේ යැයි පායිකයාට හැගේ.. එහෙයින්

විද්‍යේ ලෙස ගොඩ නැගු ප්‍රබන්ධය අවසාන හාය තුළ තොපැසුණු හැඟීම් සමූහයක් තුළ කොටුවේ. එසේ වුවද, උක්ත ප්‍රබන්ධය තුළ අදාශුමාන ලෙස ගලා යන යටිතලය අපට සිතිමට යමක් ඉතිරි කරයි. “රන් කරබුව” යන ග්‍රන්ථ නාමය ද සංකේතාත්මක ලෙස එහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

සේන තෝරදෙනිය විසින් රචනා කොට ඇති “බණ්ඩර මැරු උන්” පසුගිය වසරෙහි බිජි වූ අනිකුත් නවකතා අතර ඉතා සංකීරණ සන්දර්භයක බිජිවී ඇති නවකතාවකි. විතුශිල්පීයෙකුගේ අහිරහස් මරණය කේත්දුකොට ගනීමින් බිජි වී ඇති උක්ත ප්‍රබන්ධය ඉතා පුළුල් වූ සමාජ විතුයක් මත දිග හැරී ඇත. එම සමාජ විතුය විදාහංසය කිරීමෙහි ලා එයට පසුබිම් වූ සැබෑ සාමාජික තතු කතුවරයා ඉතා පැහැදිලි ලෙස එම කෘතිය තුළ එක් රස් කරයි. එහෙයින් එම කෘතිය තුළ අපට හමුවන සැම වරිතයකටම කිසියම් වූ සමාජ, ආර්ථික, දේශපාලනික සංස්කෘතික පසුබිමක් ඇත. ඒ සියලු වරිත නැගී සිටිනුයේ කිසියම් පාදමක් මතය. එය අප අයය කළ යුතුයි. එහෙත් තෝරදෙනිය විසින් උපයුත්ත කොටගෙන ඇති සංකීරණ ආකෘතිය පායකයා තරමක් විඛාවකට පත් කරවයි. කෙසේ වුවද තරමක විරියකින් හෝ නවකතාව කියවා නිමවු පසු එහි කිසියම් බර සාර වූ වටිනාකමක් ඇත යන්න හැඟී යයි.

වම්පා වෛද්‍යතිලකගේ “අදහිය තොහැකි නිහඹතාව” සාර්ථක උක්ෂණ පෙන්තුම් කරනු ලැබූ පසුගිය වසරෙහි බිජි වූ තවත් නව කතාවකි. මිනිස් ණවිතයෙහි අන්ක විධ දුක්ඛ දේශමනසයන් ඇසුරෙහි ගලායන උක්ත ප්‍රබන්ධය මතෙක විද්‍යාත්මක අයයකින් යුත් කෘතියකි. සංක්ෂිප්තහාවය එහි ඇති වටිනාම උක්ෂණය යි. අනවශ්‍ය දැ බැහැර කොට අවශ්‍ය දේ පමණක් ප්‍රබන්ධය තුළ ගොනු කිරීමට කතුවරය ගෙන ඇති උත්සාහය පසුගිය

වසරෙහි බිජිවූ බොහෝ කෘති තුළ දක්නට තොලැබුණ උක්ෂණයකි. ආවුනික උබ්ධිකාවක් වුවද වම්පා වෛද්‍යතිලක පසුගිය වසරෙහි නවකතා රචනා කරන ලද බොහෝ ප්‍රවීන උබ්ධික උබ්ධිකාවන් අහිභවා සිටියි.

වෙනිසන් පෙරේරාගේ “සසර දිගන්තය” මෙන්ම කිරීති වැළිසරගේ විසින් රචනා කොට ඇති “දෙදාව” නව කතාව ද පසුගිය වසරෙහි බිජි වී ඇති නවකතා අතර සාකච්ඡාවට බඳුන් කළ යුතු තවත් කෘති දෙකකි. උපාලි උබ්සේකරගේ “සිවිතෙන් දින හතක්” ප්‍රස්තුතය අතින් මෙන්ම ආකෘතිය අතින්ද අනිකුත් නවකතා අතර සුවිශ්ෂිතවයක් දක්වයි. රුපා ශ්‍රීයානි ඒකතායකගේ “බැද්දේ කුලවමිය” හා ගමෙල් ජයකොට්ඨේගේ “පාරාදීසයක දරුවෝ” කෘතියද ඉහළ මධ්‍යම පංතිය නියෝජනය කරන නවකතා ද්වීත්වයක් ලෙස හඳුනාගත හැක. උක්ත කතුවරයන් දෙදෙනාම සිංහල නවකතාව තුළ විශේෂ කාර්යභාරයක් සිදු කරනු ලබන ප්‍රතිභාසම්පන්ත උබ්ධිකාවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාවම අනතා වූ කතා රටාවක් මෙන්ම නිරමාණාත්මක හාජා රටාවක් ද ඇත. එම ආකෘතිය තුළ ඔවුන් විසින් බිජිකරනු ලබන කල්පිතය නිරමාණයිලි ගුණයෙන් යුතුක් ය. ඉහත නවකතා දෙක ද එම උක්ෂණය පැහැදිලිවම සටහන් කරයි. එය න්‍යාෂ්ටික පවුලක් වටා සංකේත්දුගත වුවද එමගින් විශ්ද වන අභ්‍යන්තර විත්ත ස්වභාවයන් අප වෙත රැගෙන එනුයේ නැවුම් හැඟීම් සමූහයකි. එය අප හදවත ද බුද්ධියද ප්‍රඛ්‍යාවාල යි. සමාජය දෙස නවමු ඇසකින් බැලීමට අපව පොල්‍යා ල යි.

කොළඹ කුමාරසිංහ විසින් රචනා කොට ඇති “මේ රහස් කවුල්වෙන් එබෙන්න” 2014 වසරෙහි බිජි වූ නවකතා-අතර නැවුම් අත්දැකීමක් මත බිජි වී ඇති පුබල සමාජ සංකල්නයකි. බැඳවැවෙන සමාජ සන්දර්භයන් හමුවේ මිනිසා මුහුණ දෙනු ලබන බෙදනීය

තත්ත්වය ඉහළ සිට පහළට ප්‍රක්ෂේපණය කිරීමට කතුවරයා දක්වා ඇත්තේ නිරමාණාත්මක ප්‍රවේශයකි. අප ප්‍රවාත්ති වශයෙන් පමණක් අසා දැනගනු ලබන සිද්ධිඳාමයන් සමුහයක් නාගරික ජීවිතය හා සම්බන්ධකාට එය එකම කේත්දුයක් වෙත යොමුකාට ඒ දෙස ඇතින් සිට බලා සිටීම එක් පක්ෂයකින්ද, ග්‍රාමීය සමාජයෙහි එක් හරස් පැතිකඩක් තවත් පසෙකින් ද කතුවරයා අපට දූෂ්‍යමාන කරයි. එහි අවසානය යිළිදු කේත්දුගත කරනුයේ එකම ස්ථානයක ය. “මේ රහස් කවුලුවෙන් එබෙන්න” කතුවරයාගේ පළමු නවකතාව වුව එහිදී කතුවරයා දක්වා ඇති නිරමාණාත්මක එළඹුම මෙන්ම එකිනෙක සිද්ධි පෙළගැස්ම මුහුකුරා ගිය ලේඛකයෙකුගේ නිරමාණාත්මක පරිවාරක් පෙන්නුම් කරයි. එහෙත් ප්‍රබල ලෙස ගොඩ තැගිය හැකිව තිබූ සමහර අවස්ථා ඔහු අතින් ගිලිහි යයි.

නදිකා බණ්ඩාර විසින් රචනා කොට ඇති “දියෝනිස් දෙවාල පාමුල” පසුගිය වසරෙහි බිජි වූ ඉතා රැඩිකල් ප්‍රකාශනයකි. එය මෙතෙක් කළේ අප පුරු පුරුදු වී සිටි කතා කළාව අහියෝගයට ලක් කරයි.

හෙත්‍රි වර්ණකුලසුරියගේ “විල්ලරවාචිය” ගුණරත්න එකතායකගේ “කැටයම් අයියා” කුමාර සිරිවර්ධනගේ “සසංකාර” වැනි කෘතින්ද අපගේ සැලකිල්ලට යොමු විය යුතු ය. නොබැවූ අයගමගේ විසින් රචනා කොට ඇති “සුර ප්‍රසුරයාමය” මෙන්ම මහාවාර්ය සුසන්ත මහල්ප්‍රතිතගේ “රන් කොතලය” ඔවුන්ගේ පුරුව නවකුතාවන් හා සැසැදීමේදී සාර්ථකත්වයක් දක්නට ලැබෙන කෘතින් ය. අනුර විකුමසිංහගේ “එකට සැතපිලා” නවකතාවද සංවාදයට ලක්විය යුතු කෘතියකි. කිසියම් ප්‍රස්තුතයක් සාර්ථක ලෙස රැකිරීමට මුළුනායාමට අනුර විකුමසිංහ සතුව ඇත්තේ අගය කළ යුතු කුසලතාව කි. එහෙත් අනවායා ලෙස එකම

කරුණ දිරස ලෙස සාකච්ඡා වීම හේතුවෙන් එහි ප්‍රබලත්වය හින වී යයි. ..

මොහාන් රාජ් මධ්‍යවලගේ “ආදරණිය වික්ටෝරියා” පසුගිය වසරෙහි බිජි වූ සැම කෘතියක් අතරම කැපී පෙනෙන ලක්ෂණ ගණනාවකින් යුතු කෘතියකි. ඒ අතර කතුවරයාගේ නිරමාණාත්මක පරිකල්පන ගක්තියෙහි පොහොසත් බව ප්‍රමුඛ වේ. “ආදරණිය වික්ටෝරියා” වැනි කෘතියක් තව කතා කළාව පමණක් ප්‍රහුණු කරන ලද ලේඛකයු අතින් බිජිවීමට ඉඩක් තැත. ඒ සඳහා ඇසුරු කළ යුතු තවත් කරුණු කාරණා රාඩියකි. සමාජ සංසිද්ධින් සමග ත්වරකතා කරුවාගේ ඇති සංවේදී ස්වභාවයද සවියුත්තික බව ද ඉතිහාසය ද සමාජ හා මානව විද්‍යාත්මක හැඳුරීමද ඒ අතර මුලික වේ. මෙකි අධ්‍යාත්මකයෙන්ගේ සාමුහික එකමුත්තුවක් ලෙස බිජි වී ඇති උක්ත කෘතිය විවෙක යථාර්ථය ද විවෙක අධි යථාර්ථය ද විවෙක ඉන්ද්‍රජාලික යථාර්ථයද ස්පර්ශ කරයි. එවැනි ශිල්පීය ලක්ෂණ නිරමාණාත්මක ලෙස පෙළ ගැස්වීම මගින් “ආදරණිය වික්ටෝරියා” සැබු ඉතිහාසයේ එක් සන්ධිස්ථානයක් ප්‍රබල ලෙස ද නිරමාණාත්මක ලෙස ද පායිතයා වෙත සම්පූර්ණ කරව යි.

එහෙත් එය ඩුදු සමාජ එතිහාසික කතිකාවක් පමණක් තොවේ. එය සමාජ කතිකාව තුළ ගොඩනැගෙන කතුවරයාගේ පරිකල්පනීය එළඹුමකි. එහෙයින් අප දත්තා ඉතිහාසය නිරමාණාත්මක සමාජ සංවාදයක් බවට පත් කිරීමට කතුවරයා හට හැකි වී ඇත. ප්‍රස්තුතය වශයෙන් ද ආකෘතික වශයෙන් ද සිද්ධි පෙළ ගැස්ම අතින් ද වරිත නිරුපණය අතින් ද “ආදරණිය වික්ටෝරියා” අනිකුත් කෘති අතර ඉදිරියෙන් සිටි. සංක්ත හාවිතය තුළ ද එක් කෘතිය අනිකුත් කෘති අතර ප්‍රධාන වේ. ලාංකික ඉතිහාසයේ එක් සුවිශේෂී යුගයක

විහිවන සමාජ ප්‍රතිච්‍රියාවන් ගේ පිළිබඳව ද දෙමුහුන් බවද කතුවරයා අපට ඉගිකරයි.

“යසෝදරා” වරිතය පදනම් කරගත් නව කතා රාජියක් පසුගිය වසරේදී බිජිව තිබුණි. එහෙත් ඒ සැම නවකතාවකින්ම පාහේ ගමා වනුයේ අපට කවදත් ඩුරුපුරුදු යසෝදරා වංතාන්තය මිස ඉන් ඔබට විහිදී ගිය පුළුල් වූ දැක්මක් නොවේ. එම කාති බොහෝමයකම පාරිසරික වර්ණනාවන්ට මුල් තැනක් දී ඇති අතර එම පාරිසරය තුළ යසෝදරා වරිතය ස්ථානගත කොට ඇත. එහෙයින් එවැනි කාති කුළින් පායකයා භට අවශ්‍යිත් යුතානය කළ යුතු විශේෂ දෙයක් නැත. එතිහාසික පුරාවෘත්ත හා බුද්ධිකාලීන සමාජය ඇසුරෙහි බොහෝ නව කතා බිජිවීම වර්තමානයෙහි ඉතා සීසුයෙන් ප්‍රවලිත වී යන බවත් පෙනේ. එය නව කතාවට පමණක් නොව විනුපටයට ද පොදු ලක්ෂණයකි. එහෙත් තවමත් එම විනුපටවලට සාපේක්ෂව නවකතාව ඉහත සමාජීය පසුබෑමෙහි වුව නිර්මාණාත්මක ලෙස ඉදිරියෙන් සිටී. හාරතීය සමාජය පසුබෑම් කරගත් තව කතා කිහිපයක් ද පසුගිය වසරෙහි එ ලි දැක්වුණි. එමෙන්ම නවක ලේඛක ලේඛිකාවන්ගේ කාතින් රාජියක් ද, එහිදී හඳුනා ගත හැක. ඒ සැම නවකතාවකම අඩු වැඩි වශයෙන් සාර්ථක හා අසාර්ථක ලක්ෂණ හඳුනාගත හැකි වුවද පොදුවේ නවක ලේඛක ලේඛිකාවන් සතු ලේඛන හැකියාව පිළිබඳ අප සතුවූ විය යුතුය. සතත අභ්‍යාසයෙන් මෙන්ම පුළුල් පරිකල්පනීය ගක්තියකින් යුතුව තම නිර්මාණ පරිවය පොහොසත් කරගන්නේ නම් නවක ලේඛක ලේඛිකාවන් විසින් ප්‍රවීන ලේඛක ලේඛිකාවන් අහිභවා යාම වැඩි දුරක නොවනු ඇත.

2014 වසරෙහිදී බිජිව වූ සිංහල නවකතා පිළිබඳ මෙම විග්‍රහය කිසිවිට සාර්ථක විග්‍රහයක් නොවේ. මෙය සංඛ්‍යානමය විග්‍රහයකි. එහෙයින් මෙම විග්‍රහය සඳහා පාදක ගරගනු

ලැබුවේ එම වසරෙහි බිජිව වූ සුවිශේෂ ලක්ෂණ සහිත කාති කිහිපයක් පමණි. පොදුවේ සලකා බැඳු කළ සිංහල නවකතාව ප්‍රමාණාත්මක වශයෙන් ඉතා විශාල වර්ධනයක් පෙන්තුම් කළද ගුණාත්මක වශයෙන් එහි සිදු වී ඇත්තේ වර්ධනයක් නොවේ. ස්වතන්තු කාති වලින් ගිලිහෙන පායකයා කුම කුමයෙන් පරිවර්තන කරා වැඩි වශයෙන් ඇදී යයි. එහෙත් ස්වතන්තු රවනාවන්හි වර්ධනයට පරිවර්තන අහියෝගයක් සේ නොසැලකිය යුතුය. අප විසින් සිදුකළ යුත්තේ අහියෝගයක් පවතින්නේ නම් එය අහියෝගයක් ලෙස බාරගනිමින් එම කාති සමග ගැටී ගුණාත්මක ලෙස සිංහල ස්වතන්තු නවකතාව පෝෂණය කිරීමය. ඒ සඳහා ධෙරේය හා ගක්තිය ඇති නිර්මාණාත්මක තරුණ පරපුරක් අප සතුව ඇත. සිදු වී ඇත්තේ ඔවුනට නිසි මාර්ගෝපදේශයක් නොමැති වීමය. නවකතාකරුවාගේ මාර්ගෝපදේශකයා විය යුත්තේ ගුණාත්මක බවින් යුතු පොත පත විනා අන් දෙයක් නොවේ. එහෙයින් ගුණාත්මක බවින් යුතු පොතපත සුලභ කිරීමෙන් හැර අන් මගකින් සාහිත්‍ය දියුණු කළ නොහැක. යමකු හොඳ පොත පත සුලභ නොකර වෙනත් කුමයකින් සාහිත්‍ය දියුණු කිරීමට පියවර ගෙන්නේ නම් එහිදී ද සිදුවනුයේ ප්‍රමාණාත්මක වර්ධනයක් පමණි. ගුණාත්මක බව එහිදී ද පලා යයි.



සුලෝච්නා විකුමසිංහ
නිදහස් මාධ්‍යවේදියෙකි.
සාහිත්‍ය විවාරකයෙකි.

දේවනා එළි සහ රන් තෙත්තු

යියි තල ගෙඩාල් ගොඩ මත්තේ වාඩි වී
ඉහළ බලදී අහස පෙනෙන්නේ වාටය
පූර්ණ සුඛේ සුදු සුවිසල් ආප්පයක හැඩයෙනි.
ලිං බිත්තියේ බොහෝමයක් ගෙඩාල් ගැල වී
පතුලට ඇදී විත් අපිලිවෙලට ගොඩ ගැසී ඇති
හෙයින් ලිංට උරුම සඳ තොසිදෙන උල්පත්,
ගෙඩාල් කැටවලට මුවා වී ඇත්තේය. උඩින්
කැරකී සුලි සුලියේ පහලට ඇදෙන වා රලි ලිං
බිත්තියේ වැවී ඇති මීමට පැලැටී සිහින්ව සසල
කරයි. බිත්තියේ පස් සහ ගෙඩාල් ගැලවුණු
හිඩැස් අස්සේ රදී ඇති නාද මාලා කම්පනය
වන්නට පටන් ගනී.

බොග්... බොග්... මො...

“මේ ඉතිං අවසාන වී ගෝනිය. ආයේ
ඉතිං අපේ කුණුරු බත අප්පේල් මාසේ තමයි...”

බොග්... බොග්...


“ඒතකං කඩ භාල....”

“මං යනවා වෙළ දිහාට... බබෝරිස්
එනවා කිවිවා බොහෝ ඉහින්ව....”

“තේ වතුර ගේන්ඩ මින මොනව
එක්කද?”

“මය රොටියක් දෙකක් අරගෙන ආවම
ඇති... අපි ද්වලට කන්ඩ එනවන්නට
වෙයි...”

සංවාදය නැගී - මැකි යදී භුද්‍යලා
බෝග්... බොග්... හඩ දිගින් දිගටම ඇසේන්නට
වෙයි. වාතාගුර අඩු නිසාජේ භුස්ම ගැනීම



අපහසු වෙයි. මම නැවත ලිංකට දෙස බලමි.
සුදු පුංචි ලිං බැමීමෙන් නැමි මට දැන දිගු කරයි.
මගේ දැන් නිරායාසයයෙන් ඉහළට එසවෙයි.
එවිට අප දෙදෙනාගේම දැන් දික්ව වැඩෙන්නට
පටන් ගනී. සුදු පුංචිගේ දැන් පහලට - මගේ
දැන් ඉහළට. අවසානයේ අපේ දැන් හා වෙයි.
මා උඩට මසවා ගන්නා අතර ඇ කැශයයි.
සිනාසේයි.

“මං කිවිවනේ මගේ පුංචි මහත්තයෝ,
රත්තරං තෝතු දා ගන්ත ආජේ ඉන්නේ වැවේ..
නැතුව මේ පාල ලිදේ නොමෙයි.”

“නැ.. නැ.. පුංචිම ද්වසක් කිවිවා.
රත්තරං තෝතු අපු ආදෙ, ගමේ හැම අතැරලා
අපු ලිදකම ඉන්නවා කියලා.... එක එක ද්වසට
එක එක බොරු කියනවා... මං තරහයි....
අතැරප් මාව.”

සිනාවෙන් ගැස්සෙන සුදු පූංචී මා අත් නොහැර ඉහළ අහසට උස්සා සෙමෙන් පහත් කර, ලයට තුරුල් කර ගනී.... තෙරපන්නට වෙයි....

බාග්... බාග්...

දෙනෙත් විවර කරමි. මා එයෝ මධ්‍යමයාමයේ ගෙදර ආ බවත්, පැමිණි විශය සරමකට රිංගා ඇදට වැටුණු බවත්, නොකඩවා ඇසෙන ජාදය සිහිපත් කරවයි. සිමෙන්ති කපරාරුවෙන් පමණක් සමන්විත මගේ කාමරය සම්පූර්ණයෙන් අලෝකවත් වී ඇත්තේ රටුල් වහලයේ හිඩ්ස් අතරින් ගලා එන, මෝරණ උදා ආලෝකයෙනි. මේසය මත තැබූ බැගය එස්ම පවතින මුත්, ගලවා ඇද විවිමට විසි කළ බෙනිම කළිසමත්, කොලරය රහිත බැනියමත් අම්මා හෝ සුදු පූංචී එකතු කොට ගෙන ගොස් හෝදන්නට ඇත්තේය.

සුවබර නිදිමතය සමගම මම සරම ද්‍රව්‍ය ගනිමින්, ඉදිරි කාමරයෙන් බැස්, එක්වරම ගිරිරය මත පතිත අව්‍ය රුස්මයෙන් කෙටි තෝන්තුවකට පත් වෙමින්, පිළිකන්නේ අඟ ගස් හේඛ්ව යටින් කුස්සිය දෙසට ඇදෙමි.

බාග්.... බාග්... ඩි...

අඩ නින්දේ වෙලි සිටියදී දුටු සිහිනය තිරාවරණය වන්නට පටන් ගනී. සුදු පූංචී වී කොටන අතර, අම්මා පාරම්පරික බංකු කොටය මත වාඩි වී රන්වන්ව පැසි ඇති කොස් මදුල්, බැයෙන් උගුල්ලමින් කුල්ලට දමයි.

“හ්...මි... උදේ හදපු රෝටී තියෙනවා... කාලම කහට බොනවදී?”

අම්මා රෝටියක් රත් කරන්නට දේ නැඟී සිටී. මෝල්ගසට වාරු වී දෙකට නැමි විත්තයෙන් මුහුණ පිස දමා ගන්නා සුදු පූංචී මා දෙස බලා සිනාසේයි. ඒ සිනාවට යටින් හෙමිබත් පරිණත බවට අකාලයේ වැර වැයමින් ලං වූ ගැහැණිකගේ මුහුණුවර පෙනී

සිටී. අනතුරුව වසර හතරක් හිස් තැන් ඇති කතාවක් පූර්ණ කරමින් කියාගෙන යන්නට වෙයි.

‘... උගිට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල් උනාට උගින් එක්කම ඉස්කේල් ගිය - ලකුණු දෙකක් අඩු වෙවිව නිසා විශ්ව විද්‍යාලේ යන්න බැරි වෙවිව - ඒ නිසා ගෙදරට වෙලා එලව්ල පාත්ති කෙටුව - දර කඩන්න කැලේ රිංගපු - දවස් දෙකෙන් තල් කොළ පැදුරු වියන්න ඉගෙන ගත්ත - රට මහජන ප්‍රස්ථකාලන් ගෙනාව ඇනා කැරණිනා පරිවර්තනය කියෙවිව - සුදු පූංචීම තමයි මං. උගි නම් වෙනස් වෙලා. ඇයි උගි මං දිහා කෙළින් බලන්නේ නැත්තේ, පූංචී මහත්තයෝ? මුළු ලෝකම බර ඔලුවට ගත්ත මිනිහෙක් වගේ උගි සසලයි. කො උගි රැඹි රැඹි වැටුණු කොන්ධේ? උගිට....: ඇස් කණ්නාඩිය නැතුවම බැරිදී?

‘... උගිට දැන් විශ්ව විද්‍යාලේ කෙල්ලෙක් ඉන්නවා නේද? හ්..මි... ඒක නොදයි පූංචී මහත්තයා. මං නං තාමත් උගි සුදු පූංචී. මය කෙල්ල ඒකිගේ ගමේ ජනකතා එකතු කරලා උගිට පොතක් අව්‍යු ගහන්න දෙන්න තියාගෙන නැතුව ඇති... ඒත් ඒකි උගිට ආදරේ ඇති....’

බාග්... බාග්.. ඩි...

“රෝටියක්... කමු...” මට කියවෙයි.

නැවත මිදුලට බැස් ගම්මිරිස් එතුනු කේපි ගස් හෙවන මස්සේ ලිඳ දෙසට ගමන් කරමි.

“...යෙ මං දැන් වාල්කම කරනවා... මගේ සහෝදර සහෝදරියන්ගේ ගෙවල් වල. ආවිච්, අන්තිමයා - බඩිස්සී විදියට මාව බිජි කරේ නැත්තං... මාවයි පූංචී මාමාවයි තනි කරලා ඉක්මනට එලොට ගියේ නැත්තං...”

කොස් - අඟ - කාඩරංකා - අනොදා ගස් හෙවන යට වැතිරි ඇති සුදු පූංචීගේ විඛාපත් සිනාව මට දිගින් දිගටම ගතු කියයි.

දුරුතු වැස්සෙන් ලිද සැහෙන්න පිරි ඇත්තේය. ලිද වට්ට ඇති අල කොළ ගොන්නත්, ගොටු කොළ පදුරුත්, නිල්ල ගසා සිටී. පිරි ඉතිරි පැද්දෙන පනිවුව ලිං බැමීමට ගනිදී, තවමත් අඩ නිත්දේ දුටු සිහිනයෙන් මිදී තැත්තාක් මෙන් මට දැනෙයි. නිරු මුදුන් අහසට හැරී ඇත්තා වූ හෙයින් ලිදේ වතුර රිදී පැහැයෙන් බැබලෙයි. කටට ගත් වතුර, උක් ස්වභාවයකින් උගුර දක්වා ඇදී වෙලි සිටී. නැවත තැවතන් මුහුණ දෙවා ගනිමි. ඉතේ දැවටී ඇති සරම බුරුල් කොට ඉහළට ඇදී මුහුණ පිස දමා යළින් ඉන වටා ගැට ගසා ගන්නා විට, වියලි අලත් තුවායක් මා වෙත දිගු කරන්නා වූ සුදු ප්‍රංශී, ඇකගේ වූ රිදී කලය ලිං ඉවුරේ තබමින් මට කතා කරයි.

“අයි තුවාය අරගෙන ආවේ තැත්තේ...”

“දවල් වෙනකාට නා ගන්නට කියල හිතුව....” ඇය තුවාය වේසි කොට කලය ප්‍රරවා ගන්නට ලිං අත්තිවාරමට ගොඩ වෙන්නේ, ඇත මිරිගු වලාකුල් පදාසයක් දෙසට පා වෙන්නට සියුම් සුපුමක් මූදා හරිමිනි.

ලිඳුවත්, ලේඛු සියාගේ සෝහොනවත්, එපිට ගෙවත්තෙන් පිට බොරු පාර ඔස්සේ, කෘමිනාභක ඉසින්නා වූ ටැංකිය පිටේ එල්ලා ගත් බයිසිකලය පදිමින් රොබට් බාජපා මතු වෙයි. මම සෙමින් තැවත හැරී නිවස දෙසට ගමන් කරමි. ලිඳු වැටුණු අඩපාර ආසන්නයෙන් වැඩි ඇති දෙල් ගස මා දෙසට තැමේයි.

‘මතකද ඔයා පොඩි කාලේ, නියංසායට ලිං හිඳුනම පාරේ තල ලිදෙන් වතුර අරගෙන ඇවේල්ලා මට ගෙවිචා....’

‘අයි මට මතක තැත්තේ... සත්තුන්ටත්, මිනිස්සුන්ත්, නියං කාලවල් පහුකර ගත්බ

එකිනෙකාගේ උදව් සින වෙනවා... මං ඒක දන්නවා...’

සයල සුළං පොදුකින් වියලි දෙල් කොළ වැට්ටන්නට වෙයි. මම සෙමෙන් පියවර මාරු කරමි. සපත්ත් - සෙරෙජ්පු ලාගෙන හැල්මේ ඒ මේ අත දුව යද්දිට වඩා මගේ පියවර පොලොවට බර වී ඇත්තාක් මෙනි. පනිවුවේ කොක්ක ලිං බැමීමේ ගැටී තැගෙන හඩ නම තොදන්නා කුරුලේලෙකුගේ කෙදිරිල්ලක් මෙන් මගේ සවනත කරා පාවී එයි.

ඉස්තේර්පු කැල්ලේ සෙමින් සක්මන් කරන තාත්තා කඩ සුරුවුවක් උරමින් දුම මුදා හරි. මිදුල හරහා ඇදෙන ඒ දුම මගේ කාමරයේ විවෘත ජනේලය අසලින් සෙමෙන් පා වී යයි. ජනේල් රාමුවත්, ඉන් එපිට ගලා යන දුම වලාවත් ඔබ ඇත්තේ නිවී යමින් පවත්තා සැන්දැ කාලය රාමු කර පෙන්වා සිටින ගමේ වෙල් යායෙන් කොටසකි. වෙල් යායට හෙවතැල්ලක්ව උඩට ඉස්සී සිටින මරගල කන්දට පරිවාර ගෝවින්දහෙල මුදුණ දැනටමත් දුම පැහැති සැන්දැ වලාවකින් වැසි ගොසිනි. කියවන්නට තොහැක. ගෙදර සිටින කුවුරු හෝ සවන් දුන්නද තොදුන්නද කම් තැකුවාක් මෙන්, තාත්තා පුරුදු ලෙස නිස්කලුක බව විනිවිදිමින් එක දිගට ස්වයං කථිනයක යෙදෙයි. එයින් කියවෙන්නේ පුද්ධය නිමාවූ පසු පවත්වන පලමුවන නිදහස් උත්සවයේ අසිරියයි. ඉදිරි අනාගතයේ දීප්තියයි. කනින් කොනින් අසා දැනගත් අපිලිවෙළ තොරතුරු මාලාවක් ඕස්සේ මගේ දේශපාලන ස්ථාවරය පිළිබඳ දැන ගැනීමට, මා වාදයකට පටලවා ගැනීමට හෝ මාත් ඔහුගේම ස්ථාවරයේ සිටින්නා වූ වැඩුණු තිකුරු ප්‍රතියෙකු වන්නේද යන්න හාරා දැන ගැනීමේ අරමුණයි. අනෙක් අතට අප අතර කෙමෙන් වැඩි ඇති නිහඹතාවය බිඳ දැමීමේ උවමනාවයි. මම සවස් කාලය පුරාම

කියවන්නට උත්සාහ කළ මයිකල් රෝබටිස්ගේ ලාංකිය ප්‍රුණ සමාජය පරිනාමය නිබන්ධය වසා දමා කාමරයෙන් එළියට එම්. තාත්තා සිය කථනය තවත්වන්නේ නැති මූත් හඩ බාල කරයි. එක් වනම වෙනත් මාත්‍යකාවකට එළඹීම්න් ස්වතිය කථනය කඩතොල් කරගනී. මම මිදුලට බසිදි අධිෂ්ථානයිලි ස්වභාවයෙන් පැනයක් අසයි.

“උඟ හෙට යනවද?”

“මව්.”

“අනිද්ද නිදහස් ද්‍රව්‍යෙක් නිවාඩුවක් තියෙදි ඔවුන් තදියමක්?”

“මට වැඩි වගයක් තියෙනවා.”

කුමයෙන් නිල් පැහැයට හැරෙන කදු වලල්ල දෙසත්, නිශ්චල විතුයක් සිහි ගන්වන කොළ - නිල් පැහැය වෙන් කර ගත නොහැකි ලෙස මිශ්‍ර වී ඇත්තා වූ පුදින්නට ආසන්න කෙත් යාය දෙසත්, බලා සිරිදි පාල් තේවාසිකාගාර කාමරයේ ඇද මත වැනිර සිටින්නා වූ නිරමලා සිහිපත් වෙයි. නිවාඩුවක් කොතෙක් දීර්ස වන්නේ මූත් ඇයට යන්නට ගෙයක් - ගමක් නොමැත. සරසවියට පැමිණි. මුල් මාස තුනේදී රුපියල් තුන් දහස බැගින් තැපැල් කළද ඇගේ තාත්තාට දැන් දෙවනි විවාහයෙන් ලද සිරිත්තේ දෙදෙනෙක් සිටි. නිහඹව වැළපෙම්න් සිය අම්මා ගැරඹි ඇල්ල කනත්තේ වලදමා පැමිණි දින සිට මාස හයක් ඉක්මවා යන්නටද පෙර, තාත්තා කැදවා ගෙන ආ පුංචි අම්මා බලන්නට ඇ කිසි දිනක නොහියාය. සිංහාදාර නොලැබෙන්නට...

මහ පාර දිගේ ඇදී එන බයිසිකලය එක්වරම මා ඉදිරියේ තතර වෙයි. හරස් පොල්ලේ වාඩි වී සිටි තරුණෝයා එක්වරම සිගරට ගිල්ටරය විසි කරමින් දුම්කොළ සුවද තාසයෙන් පිශිමින් කතා කරන්නට වෙයි.

“මං දැක්කා ද්‍රව්‍ය ලිදේ තානවා. රේයේ ර වෙන්ඩ ඇති ආවේ....”

“මව්...”

මම සෞමෙන් ඔවුන් දෙදෙනා තෝරා බේරා ගනිමි. එකෙක් බාලාංශ පංතියේ සිට මගේ පාසල් සගයෙකු වූ ගාමිණිය. අනෙකා අපට වසර දෙකට පසු බාලාංශයට ඇතුළු වූ ධර්මසේනය.

බයිසිකලය මත්තේම සිට පොලාවේ පයක් ගසා එය අං බාං කරගෙන සිටින්නා වූ ධර්මසේන කටහඩ අවදි කරයි.

“අපරාදේ ද්‍රව්‍ය එන්ඩ තිබුණනේ... ගෙ ගොඩ දිනා ටිං කිරි වගේ පැහිවිව රා ඩිංගක් තිබුණා.”

මම නිහඹව ඔවුන් දෙදෙනා දේස බලා සිටිමි. රා - උණු උණු මයියොක්කා - මගේ කටට කෙළ උනයි.

“හෙට යනවද?”

“මව්.”

බයිසිකලය පිටුපස ලගේඡයේ රබර් ප්‍රේටියට සිර කර නැවු පෝර කවරයකි. බැලු බැලුමට තියුණු බව දෙනෙනට දැනෙන්නා වූ අඩ අන්ධකාරයේ දිලෙන පිහියා දෙකකි.

“යම් පොඩි වැඩික් පෙන්නන්න.”

ගාමිණි ලගේඡයට ගොඩ වන්නේ පිහියා දෙකම අතට ගනිමිනි.

“කොහාටද?” අසම්න් මම හරස් පොල්ල මත වාඩි වෙමි.

“බන්ටෙක ලගට.. මහ ඇල පටන් ගන්නේ... අපි ඉස්සර පිනන්නෙ...”

බයිසිකලය අපි තිදෙනාම රැගෙන පාවන්නට පටන් ගනී.

මහ වේල්ලෙන් යාර විස්සක් පමණ තුදුරේ ගැඹුරු මහ ඇල පතුලේ සුදුවන් හමේ කළවන් පැල්ලම් ඇති එළදෙන වැටී සිටී. හමේ සුදු පැහැය නිසාවෙන් ඇය ගැඹුරු ඇල කණ්ඩා දෙකට මැදි ව ගුළු වී වැටී ඇති විශාල වින්ත රේද්දක් මෙති. බයිසිකලය බිමට පාත් කර අතහරින ධර්මසේන සරම කැසපට ගන්වා ගනී. ගාමිණි ඉනෙන් ගන්නේ කැලි දෙකේ විදුලි පන්දමකි.

“මේකි එහා ගම් මණ්ඩියේ එළදෙනක් මේ කාලේ කුඩාරුවල වැට බැඳුලා නිසා මූල්‍ය උගා කකා ඇවිදිනවා. ඇල නියර දිගේ දේව දිගට උගා කද්දී, කුර ලිස්සලා පත බැවිලා බෙල්ල බේදිලා....”

“දැන් ඉතිං උමුලා...?”

මට පිළිතුරු දෙන්න ඉස්පාසුවක් නොමැති ධර්මසේන ඇල කණ්ඩා දිගේ බැස හමාරය. ගාමිණි සෙමෙන් කතා කරමින් සිය සරම නවා ගනී.

“අපි බැලුවේ අයිතිකාරයෝ ඇවිත් වලඳුන්බ ගොචට ඇද ගන්බ කළින්, එස්ස ගාත් දෙක කපා ගන්බ....”

පිහියක් අතට ගන්නා ගාමිණි මට විදුලි පන්දම දික් කරයි.

“පොලොවට පස් වෙන දේනේ, මහත්තයෝ.... මෙන්න මේක පොච්චක් අල්ලන්බ... පැය කාලෙන් වැඩි ඉවරයි....”

“ඉස්තෝප්පුවට ගොච වෙද්දී තාත්ත්‍ය ඉද සිටී පුවුවෙම සිට උස් හඩින් කතා කරයි.

“නොදුයි විකක් ඇවිද්ද එක... මයා ඇගේ තියෙන තෙකම්මු ගැනීය නාමිවලා කුනු ලේ පිවිච්චා පිරිසිදු වෙන්ඩන් එක්ක...”

එවිටම අම්මා කතා කරන හඩ ඇසෙයි.

“ප්‍රතා, ශිෂ්ටින් පුංචිව මහ ගෙදරට ඇරලවලා එන්ඩ...”

දහවල් ඉතිරි වූ මාථ්‍ය පිනි - රාත්‍රී කැමට පිළියෙල කළ ඉදි ආජ්ප හෝ වෙන යමක් දැමු භාජන ඇසිරු මල්ල එල්ලා ගත් සුදු පුංචි, පිළිකන්න ඔස්සේ පැමිණ මිදුලට බසී. ඇ පිටුපසින් එන අම්මා විදුලි පන්දම මට දික් කරයි.

“ඉක්මනට එන්න ඉදිආජ්ප නිවෙන්න කළින්. ඔයා ආස නිසා සුදු පුංචි කෙසෙල් මුවකුත් තෙල් අලා හැයා...”

මම කඩුල්ල පතිදිදී විදුලි පන්දම දැල්වා ගෙනිමි. සුදු පුංචිගේ පා හඩ පවා ඇසෙන්නේ නැතැ. හද පායා නොමැති මුත් තියුණු තරු එළි ලක්ෂ ගණනක එළිය බොරල් පාරත් අවට උස් ගස් ජේලි සහ මිටි පලුරුත් අපුරු අඟ් පැහැයකින් ආලෝකමත් කර සිටී. විදුලි පහන නිවා දැමු විට ඒ ආලෝකයටන් තීයුවල සොබා දහමටන් අවනත වූ දෙනෙත්වලට ගමන් ගන්නා මග නොදින් පෙනෙන්නට වෙයි.

බොරල් පාරෙන් හැරී මහ වෙල් නියර මැදින් වැටී ඇති මුක්ටර් - කරත්ත ගමන් ගන්නා පාරට හැරෙද්දී සුදු පුංචි මට කතා කරයි.

“මයා දැන් ආපහු යන්න...”

“ඇයි ඒ?”

“මයා එන්ඩ ඕන නැ. ඔයා යන්ඩ. මට පාර ඩුරුයි.”

“ඇයි ඔයාට අපේ ගෙදර තවතින්ඩ බැරී...?”

“එතකොට හිවිවී මාමා... ඔයාට එයාට අමතකදු?”

“එතිං එයාට කැම විකක් ගෙනත් දෙන්න පුළුවන්නේ?”

“එයත් මගේ සහෝදරයෙක්. දවස තිස්සේම මෙසන් හැන්ද කරකවන එයයි, මායි විතරය දැන් මහ ගෙදර ඉතිරි.... මං එයාට බලා ගන්ධ යිනා.”

තියර දෙපස ලියදී වල ඇති ගොයම් ගස් එක්වරම සිසිල් සුලං රල්ලකින් මදක් සැලී යයි. උතුරු දිග අහසේන් පා වී එන සනකල් වලාකුලක් වේගයෙන් තරු කැඹුම් මකා දුම්මින් දකුණු දිගට ගමන් කරයි. ක්ෂේක අන්ධකාරයකින් වැසෙන වෙළේ එළිය යලින් ආලේකවත් වෙයි දකුණු දිග අර්ධයෙන් ඉපදී පා වී ඇදී එන විශාල රිදී පැහැ ආලේක පෙන ගොබයක් කුරකී පහළට වැටෙන්නට පටන් ගනී. වැටෙන අතර රෝස පැහැයට හැරී එකවරම නිවී යයි.

“දේවතා එළි” සුදු ප්‍රං්ඩ් කියයි.

“ලේකාපාත” මට කියවෙයි.

එහෙත් ඇ ‘දේවතා එළි’ කිදු හඩ කළකට පෙර වියැකී නිහඩව හිය සේල්ලක්කාර හඩකි.

“මයා යන්න. මං සැරයක් කිවිවනේ. මට යන්න පුළුවන්. මට මේ තරු එළිය, හඳ එළියක් තරම්ම භුරුයි.”

“අවුරුදු හතරක් මයාට වෙනස් කරලා... මයාට තනි කරලා....”

පිළිතුරක් නැතු. එකවරම ඇ ගමන නතර කරන්නට ඇතැයි මට සිත්වේ. වචන කිහිපයක් අතරතුර මම බොහෝ දුරක් ගමන් කොට ඇත්තෙමි. නැවත හැරී ඇ වෙත යම්. මගේ ගරිරය බොහෝ උස්ව ඇත්තේ යයි එකවරම දැනෙන්නේ ඇගේ උරහිස් මට බොහෝ පහලින් ගැස්සේන්නා වූ හෙයිනි. ලුනු, මිරිස්, දහයියා, දහඩිය මිශ වූ සුවදක් ඇ වෙතින් වහනය වෙයි.

“ඇයි මේ අඩන්නේ... මට තේරෙන්නේ නැ....”

මහත් වරදකාරී බවක් මා පෙළන්නට වෙයි. මගේ දකුණත සේමින් ඇගේ උරහිස් වටා එති ඇ ලං කර ගනී.

“මං හෙට... අදේ... අර... කතා පිටපත් කර ගත්තු පොත ගෙනත් දෙන්නං... මයා දැන් යන්න පුතා...”

මම පිටි අත්ලන් ඇගේ කදුල් පිසිම්. ඇ මදක් මට වාරු වී හැල්ලුවට පත් වෙයි. සුසුම් අතරින් කියාගෙන යන්නට වෙයි.

“ගමේ නැම අත ඇරලා දුම්ම ලිදක් ගැනෙම තියෙන කතා, මයා ශිය සැරේ ආව වේලාවේ කිවිව විදිහට මං පිටපත් කරලා තිවිවා.”

“මට දැන්ම ඒ පොත යිනා... එතකොට රට කියවන්න පුළුවන්... ඒවා අභිතෙන් දියන්න පටන් ගන්න පුළුවන්...”

“දැන් ඒවා කියවන්න එපා... මයා ගිහින්.... කාලා තිදුගන්න. මං දවල් ඔයාගේ කාමරේ අස් කළා... එතකොට මේස් උඩ තිබුණු ඔයාගේ කණ්ණාඩිය අල බැලුවා. මට මේ ලෝක දෙයක් පෙනුනෙන නැ. ඔයාගේ ඇස් නොදාටම නරක් වෙලා... පොත් පිටු. පෙරල පෙරලා ඉන්නෙන නැතුව ගිහින් තිදු ගන්න... මට දැන් යන්න පුළුවන්.”

ඇගේ කටහඳු ඇත්තේ මෝරමින් තිබු උඩ කාලයේදී දුටු සිහිනයේ හඩයි.

6

මහ ගෙදර බෙර විවෘත කර ගන්නා සුදු ප්‍රං්ඩ් ගෙතුලට යයි. මම විදුලි පන්දම නිවා දම්මි. විශාල ගෙමිදුල, මිදුල වම්පස කෙළවරේ පැණිවරකා ගස, මහපාර තෙක් හරි කෙළින් දිවෙන්නා වූ අඩිපාරේ දෙපස වැවී ඇති පිච්ච - සමන් පදුරු, කම්බි වැට්ට - සමගාමීව වටා ඇති යාපන් අඩ ගස්, සියල්ල පෙර සේමය. සමහර විටෙක මේ ගස්, පුරාණ ගස් මැරි වද

වි ගිය කලෙක හිච්චි මාමා තැවත ඉන්දන්නට ඇත්තේය.

දළුවා ගත් විමිනි ලාම්පුවක් රැගෙන ගෙතුලින් මතුවන සුදු පුංචී එය ඉස්තෝපුවේ කනප්පුව මත තැන්පත් කරයි. අනතුරුව අභ්‍යාස පොතක් මට දිගු කරයි.

“මෙන්න සටහන් පොත. දැන් ඉතිං යන්න අම්මා බලාගෙන ඇති.”

වාචි වි සිටින වේවැල් පුවුවෙන් තැගිට ගනිමින් මම ඇය මම ඇය අමතමි.

“මං තව විකක් වෙලා ඉන්නං, සුදු පුංචී.”

“එපා දැන් යන්න. තව පරක්කු උනොත් අම්මා එය ඔයාට නොයාගෙන...”

“මියා මොකක්ද කර ගන්න හිතාගෙන ඉන්නේ... දිගටම මෙහෙම අපේ ගෙදරයි, මාමලගේ ගෙවල්වලයි, දර පලන්නද, වලං හෝදන්නද....”

“ම්වි මං දිගටම වාල් කන් කරනවා.... මැරෙනතුම්ම එව්වරයි.”

“ඇයි ඒ...?”

“මේ සුදු හමත් එකක් තනියම ගමේ ඇවේද්ද.... තනියම කැලේට රිංගලා මගේ සහෝදර සහෝදරයන්ගේ ගෙවල් වලට දරමිට බැඳුගෙන ආව තිසා... කේල්ලෝ කොල්ලෝ එකක් ගොයං කුපුව තිසා... ජ්‍යුවා බලන්න ගිහින් හදපානේ කාගේ හරි කොල්ලෙක්ගේ බයිසිකලයක තැගලා ගෙදර ආව තිසා... අතරමගදී සමහර බයිසිකල් රෝදවල ඩුලා ගිය තිසා...”

“අන්තරායකින් තොරව හමන්නා වූ වෙසක් සුදු මෙන්, කබා හැලෙන්නා වූ දුරුතු වැස්ස මෙන්, ඇ කියාගෙන යන්නට වෙයි.

—දැන් ඇමුලුමෙන්නන්න නාතු. ඩුණු පිරියම් කළ කුළුණකට බර වි මිදුලින් එපිටට පැතිරි

ඇති අඩ අන්ධකාරය දෙස බලා සිටී. සෙමෙන් ආපසු හැරී මිදුලට බසිමි. එහෙත් මගේ දෙපා බරවා බැස ඇත්තාක් මෙනි. විමිනි ලාම්පු එලිය මිදුලේ පදාසයක් ආලෝකවත් කරයි. එකී ආලෝක ලපය පසුකර ගේවුව දෙසට වැටි ඇති අච්චාරට යොමු වෙදි, සුදු පුංචී මිදුලට බැස ඇති බව මට වැටහෙයි.

“පුතා...”

ඇ මා අසලින්ම සිටී.

“මියාගේ ගැණු ප්‍රමාණ අසරණ කෙල්ලෙක් නේද?”

“මොන ගැණු ප්‍රමාණ?”

“විශ්වවිද්‍යාලේ?”

“ම්වි. කොහොමද මියා දින්නේ?”

“මං ඔයාගේ සුදු පුංචී තිසා.. ගෙදර ආව ද්‍රවසේ ඉදන්, හැම වෙලාවකම ඔයාගේ ඇස් දෙකේ තිබුණ අන්ධකාරය තිසා..”

“ඔයාට ගෙදරක් තැ... අම්මෙක් තැ... සහෝදර සහෝදරයේ තැ... තාන්නා දෙවෙනි කසාදේ...”

පුංචී සෙමෙන් සිය කරඩ යුවල ගලවා මෙගේ අන්ලේ ගුලි කරයි.

“මොකක්ද ඔයාගේ නම?”

“නිරමලා.”

“නිරමලාට ඕක දෙන්න. මං දුන්නාය කියන්න.”

“දැන් යන්න...”


“ඇයි මං දැන් යන්න ඕනින්?”

“මියා නමට විතරක් දැන් පුංචී මහත්තයා තිසා... අන්න දැක්කද?”

ඇය යමක් පෙන්නා සිටී. මහ ගෙදරට ප්‍රතිච්චිද්ධව පිහිටි රුප්පාව ඔස්සේ සැලෙන

විදුලී එළියකි. එය සෙමින් අප දෙදෙනා ආ මග ඔස්සේ මහවෙල් නියරට බසී. ඒකාන්තයෙන් ඒ එන්නේ අම්මාය. මගේ සුන්ගුව දරාගත තුහුණු අම්මාය.

නිහඩව ආපසු හැරමි. ආ මග ඔස්සේ යන්නට පිටත් වෙමි. අහස වඩාත් පැහැදිලිව පහත් වී වෙල් යායට හා වී ඇත්තාක් මෙන් පෙනෙන්නේ තරු එළි වඩාත් මෝරා ඇති හෙයිනි. මද දුරක් ගමන් ගනිදී තැගෙනහිරට අහස් තලයෙන් මතු වූ රිදී එළියක් බටහිර දෙසට ගමන් කරයි. එයින් තැගෙන්නා වූ සිහින් ගෙරවිල්ල අහස් යානයක ගමන් මග දක්වා සිටී. අනිද්‍ය පැවැත්වන නිදහස් උත්සවයට ඉන්දිය අගමැතිවරයා පැමිණෙන බව මට සිහිපත් වෙයි. කුඩා වළා කැරල්ලකට අහස් යානය මුවා වෙදී මම අත්ලේ ඇති කරාඩු යුවල සෙමින් උඩ සාක්ෂිවේ තැන්පත් කර ගතිමි. සටහන් පොත වම් ලයේ ඇලයට තුරුල් කර ගතිමින් ගමන් වේගය වැඩි කරමි.



පියල් කාරියවසම්

පියල් කාරියවසම්ගේ කුරිරු සුරංගනා කථාවක් කෙටිකතා සංග්‍රහය, 2014 ප්‍රකාශන ප්‍රශ්නතම කෙටිකතා සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්, ගොඩගේ සාහිත්‍ය සම්මානයන් දිනාගත්තේය.

පළ කිරීම සඳහා අනුමැතිය දීම පිළිබඳව සරසවිය ප්‍රකාශකයන්ට ප්‍රලේඛා ස්නුතිය!

හින් මැණිකේගේ අඩහැරය

අත්තම, කයිය වැනි වදන් තුළින් මතු වූයේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ජීවන රටාවේදී සාමුහික ගුමය හාවිතා වූ ආකාරයයි. උචිරට ගැමි දිවියේදී සාමුහික ගුමය වැදගත් වූ අයුරු රෝබටි තොක්ස් වැන්නන්ගේ එතිනාසික මූලාශ්‍ර තුළින්ද සනාථ වෙයි. මේ දෙක හතරකට පහකට පමණ ඉහත දක්නට ලැබුණු අපුරු සිරිතක් ද සාමුහිකන්වය හා සන්නිවේදනය පිළිබඳ නිදසුනක් සේ හෙනහැර දක්විය හැකිය.

බොහෝවීට උචිරට ගම්වල වෙවළ් පිහිටා තිබුණේ, එකගොඩී තොව තනි තනිතනිවය, දුරස්වය. (කුලකුමය අනුව නිවෙස් වෙන්ව පිහිටීමද දක්නට ලැබුණි) එහෙත් ගොවිතැන් වැඩවලදී උස්පහත් හේදයකින් තොරව සියල්ලේම එක්ව කටයුතු කළේ. උඩ්වාවල ගමේ විසු ගැමියන් තොපමකට හෝ කොළ කැපීමකට සිය අසල්වැසියන් කැදුවියේ අඩහැරයක් (හු හඩික්) දීමෙනි. කමතේදී අම්බරුවන් (ගවයින්) දුක්කීම සඳහා අඩහැර පැම කෙරුණේ ගොවියන් අතිනි. එහෙත් උඩ්වාවලදී හු හඩින් අඩගැසීම කෙරුණේ ගෙවිලියන් අතිනි.

මේ කාරියයේදී හින් මැණිකා නමැති මැදිවියේ කාන්තාව මුල්තැනක් ගත්තේ ඇය වඩා උස් හඩින් මෙන්ම මිහිර රිද්මයකට අනුවද ‘හු’ කීමට දක්ෂව සිටී හෙයිනි. ඇතැම් විට හු හඩ දීමට පසු ‘වරෝලා’ යනුවෙන් කියන අවස්ථාව ද තිබේ.

හින් මැණිකා එක්වරක් හු හඩ දුන් පසු ඇත පිහිටී නිවෙස්වලින්ද රේට ප්‍රතිවාර වශයෙන් ගෙවිලියන් හු හඩ දෙනු අසන්නට ලැබේ. වින්ත ඔසරිය හැද පාරට එන හින් මැණිකා මුවට එක් අතක් තබා හු හඩ දෙනු අසන්නට පොඩි එවුන් දිව එන්නේ එය ඔවුනට මහත් විනෝදයක් ගෙන දුන් බැවිනි. (කපිල කුමාර කාලිංග විසින් “හෙළමග විසිතුරු” කෘතියට ලියා එවන ලද්දකි).

2015 රාජ්‍ය කාහිත්‍ය සම්මාන උපේලේදී, 2014 ප්‍රකාශීත
කාච්‍යා සිංහලයන් දෙකකට සම සම්මාන හිමි විය.

1. මහාචාර්ය විමල් දිසානායකගේ මණ්ඩල ගෙතකය
2. විමිරාජ් තිරතිගේ ශබ්ද ව්‍යුද්‍යෝ

මහලු විය

එලි වැටුණු වලාකුල්
මහලු විය දක්වමින්
දුබල ලෙස අහස් කුස
ගාමින් යන අතර
තරුණ හිරු මබල දැන්
සිනාසේයි රස් විදා


කවියක වදන් ගැලීලා කවිය බෑ
වැට් තිබේ පාමින් සිය දුබලක
අලුතින් වදන් ඒ කරමින් කවිය මේ
යලි පණ ගස්වන්ට අද තැන් කරමි ම


ම
ම
ම
ම
ම

මහාචාර්ය විමල් දිසානායක

මණ්ඩල ගෙතකය
සහ වෙනත් කට්ටි

චලු ඇයෝගක





පෙමක මුතිවර මුහුණ

“මොනවද මයැයිලට
ගේන්නේ කැමට?”
අසයි වේටර් කොළු
නැමුරුව අපේ මේසට

“මං කහටෙකක් බොන්නං
ගෙදර ගිය ඉඩවරේ
බත් කටක් කැහැකිනේ
උරුයි කෙල්ලයි දෙන්න
මොනව හරි කාහල්ල
මදි වෙන්නේ තැ ප්‍රතේ
මාරු තියෙනව හැකිලියේ...”

යාබද්ධ අසුන් ගත්
තුරුණු පෙම්වත් යුවළ
ඉසියුම්ම දෙනෙන් හී මානමින්
බැඳෙන් බිඳ තොල ගායි
කුල් කෝලා දෙකක්!

යටි හිතෙන් හිතාවෙනවැනි අපට
ඡ්‍රීවිත් විසල් බර දැනේයි
ඥපටි ආදරයකට....


“ඉස්පිරිතාලේ ඉදලම
මටත් පිරියක් තැ ඒයි
බඩාග්දලත් ද්‍රව්‍යනේ
මයා පවි! උදේශත් කාල නැතුවැති
ඉතිං කන්නකේ අතේ
මං ලැගත් කියක්ද තිබුණා”

සෙල් පිළිමයක් මෙන්
නොරිස්සුම් බැලුම් ලයි
කැහැවු වේටර් කොළු...

“ගේන්නකේ ජ්‍යෙල්න්ටි තුනක්!”
කෙදිරුවෙම් වේටර්ට
ඉගිලුණා මහු සැණින්...

ඉකි හඩක් ගිලගන්න
සිහින් සුසුමක් බිඳුණි යාබදින්

දායාවේ මුදු බැලුම් අප වටා ද්‍රව්‍යමින්
තුරුණු පෙම්වත් යුවළ මිදෙනු බැරි
තැවුලකින්
අනුන්ගේ රිදුම් මුල් හොරාගෙන
තමන්ගේ ලෝකයේ පැළ කරන
ඥපටි පෙම්වත්තයිනි මනු තැවුල් ඉව කරන
මා හදේ රාමුවිණ පෙමක මුතිවර මුහුණ



විමරාන් හිරති



තුවතත් කළාව හා තුබනය කළාව අතර වෙනක බොඳුව් ගෞකීජිඩු?

2015 නොබේල් සම්මානය
ස්වේත්ලානා ඇලෙක්සිවිට

මේ වර නොබේල් සාහිත්‍ය සම්මානය බෙලාරුසියානු ජාතික ස්වේත්ලානා ඇලෙක්සිවිට නිමිවේයි. ගවේෂණාත්මක පුවත්පත් කළාවේදිනියක වන ඇය නොබේල් සාහිත්‍ය සම්මානය ලබන 14 වන කාන්තාව යි.

වසරේ වැදගත්ම සාහිත්‍ය පුවත දැන ගැනීමට ස්වේත්‍ය ආකච්ඡීමිය ඉදිරිපිටට රස්වසිරි පිරිස අමතා ඇකච්ඡීමේයේ ස්ථීර ලේකම්වරිය වන සරා බැනියස් සම්මාන ලාභිතිය ප්‍රකාශයට පත් කරමින් ස්වේත්ලානාට සම්මානය පිරිනැමීමට නොබේල් සාහිත්‍ය කමිටුව තීරණය කළ කාරණය පැහැදිලි කළා ය.

“ඇගේ බහුස්වන (Polyphonic) ලේඛනයන්ට, අපේ යුගයේ දුක හා වීරයය වෙනුවෙන් ඇය විසින් පිහිටුවන ලද “ස්මාරක”

ලදෙසා” නොබේල් සාහිත්‍ය සම්මානය ඇයට පිදෙයි. සම්මානය ප්‍රකාශයට පත් කරනු ලැබේමෙන් අනතුරුව, ඇය වෙත පැමිණි තානා මාදිලියේ මාධ්‍යවේදීන්ට ස්වේත්ලානා සිය නිරමාණ හඳුන්වා දුන්නේ “කටහඩ සිය දහස් ගණනාකින් සැදුණාවූ සංධිවනියක් ලෙස හා සාමාන්‍ය මත්‍යායන්ගේ ජීවන සිද්ධීන් එක්කාට සැදු කොලාජ් විතු ලෙස ය.

ලාංකික පායිකයාට ඇතැම්විට ස්වේත්ලානාගේ කාති කියවන්නට ලැබේ නැතුවා නිසැකය. ඇතැම් ජගත් සාහිත්‍ය විවාරකයන් ප්‍රකාශ කරන්නේ ස්වේත්ලානාගේ පොත් ‘ප්‍රබන්ධ සාහිත්‍ය’ ගණයට නොවැවෙන බවය. ජීවා ගවේෂණාත්මක ප්‍රවත්පත් කළාවේදිනියක විසින් යුගයේ දේශපාලන සිද්ධීන් රුසියානු ජන ජීවිතයට බලපෑ ආකර්‍ය හෙළුදරව් කරන විශේෂාංග රචනා ලෙස ඔවුනු හඳුන්වති.

රුසියානු කාන්තාවන්ට අවමන් කරන කථියක් ලෙස
රුසියානු රජය විසින් හඳුන්වන ලද පොත මූල්‍යනාය කළද
මුලදී ප්‍රකාශයට පත් කළ නොහැකි විය. මුල් මූල්‍යනායේ
පිටපත් සෞයා ගිනිබත් කරන ලදී.

මේ අතර ස්වේත්ලානාට, නොබේල් සම්මානය ලැබීම සාධාරණීකරනය කරන බවතිර විවාරකයේ, සෝවියට් රුසියාවේ හෝ ප්‍රජාත් සෝවියට් රුසියාවේ ජීවන්වන ‘රුසියානු මිනිසා’ පිළිබඳව ඇය අධ්‍යායනයක යෙදී සිටින්නේයැයි කියති.

ස්වේත්ලානාගේ කාතිවලට ඇය වස්තු කොටගෙන ඇත්තේ වසර ගණනාවක් පුරා විවිධ බෙදනීය අත්දැකීම්වලට මුහුණ දුන් රුසියානු ජනයාගේ ජීවිතයන්ය. ඇය රට පුරා යම් මෙම ජනය මූණගැසී කරුණු රැස්කරගෙන තිබේ. සැබෑ ජීවිතයට ඉතා සම්පූර්ණ ප්‍රකාශයට පත් වෙයි.

සාහිත්‍ය ගෙශිලියක් සෞයායුමට ඇයට උවමනා වූ බවත්, ඒ ගෙශිලිය ඇම මතුකරගත්තේ දහසකුත් මිනිසුන්, ගැහැණුන් කළ ක්දී, පාපොච්චාරණ, සාක්ෂි, ලියකියවිලි උපයෝගී කරගෙන බවත් ඇය කියයි.

එක්දහස් තවසිය අසුපහේදී මොස්කව් තුවරදී හා මින්ස්ක් නගරයේදී ප්‍රකාශයට පත් වූ War's Unwomanly Face දෙවන ලෝක යුද්ධයට සහභාගි වූ රුසියානු කාන්තාව පිළිබඳ විවරණයකි. යුද්ධයට විවිධ ආකාරයෙන් දායකත්වය සැපයු කාන්තාවන් සිය ගණනක් පාබල සෞද්ධාදුවන්, වෙඩික්කරුවන් හා වෙද්‍යවරුන් සමග සාකච්ඡාකොට ඇය මේ කාතිය සඳහා කරුණු රස්කරගෙන ඇති.

රුසියානු කාන්තාවනට අවමන් කරන කාතියක් ලෙස රුසියානු රජය විසින් හඳුන්වන ලද පොත මූල්‍යනාය කළද පිටපත් සෞයා ගිනිබත් සෞයාවේ පිටපත් සෞයා ගිනිබත් කරන ලදී. සෝවියට් විරෝධී අදහස් දරින්තික්ක ලෙස රැකි කොමියුනිස්ට් පක්ෂයේ දැඩි දේශ දැරුණු ගණයට හා කෙනෙහිලිවලට ලක්වන ඇත්තේ පොත් ප්‍රකාශයෙහි පත්වන්නේ රුසියානු ජනාධිපති මික්හේල් ගොරබලෝව් ගේ පෙරස්ලෝයිකා හෙවත් ආර්ථික ප්‍රතිසංස්කරණ රට තුළ ත්‍රියාත්මක වීමෙන් අනතුරුව ය.

සෝවියට් රුසියාව ඇශ්සනිස්ප්‍රාන්‍ය තුළ ගෙනගිය යුද්ධය තේමාකරගත් Zinky Boys : The Record of a Lost Generation 1987 දී ප්‍රකාශයට පත් වෙයි.

රුසියානු තරුණයන් දහස් ගණනක් මෙම පුද්ධයට සහභාගි වූහ. මවුන්ගෙන් බොහෝ දෙනෙකු නිවේස්වලට පැමිණයේ සින්ක් ආලේපකළ මිනිපෙටිවලිනි. මෙම පුද්ධයේ සැබැං තොරතුරු ව්‍යසර දහයක් තිස්සේ රුසියාවේ සාමාන්‍ය ජනයාගෙන් වසං කරන ලදායි කියුවේ.

පොත ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව 1992 දී කතුවරියට නඩු පටරන ලදී. එහෙත් රටේ බුද්ධිමත් පිරිස් රට එරෙහිව තැහැ සිටි බැවින් රජයට නඩුව ඉවත්කර ගැනීමට සිදුවිය.

සේව්‍යට රුසියාව බිඳවැවීමෙන්දී, සමාජවාදයේ සිහිනය බොඳව යැමෙන් ද ඉවහා භංගන්වයට පත් තරුණ, වැඩිහිටි ජනයා සියලුම නසා ගැනීමට පෙළේමේ බැඩ්වාවකා 1993 දී පැවැති, Enchanted with Death ගැන ලියුවුණු කෘතියෙනි.

Voices from Chernobyl : The Oral History of a Nuclear Disaster (2006) රැකියාවේ ඔර්තතොයිල් තාක්ෂණීක බැඩ්වාරයේ ප්‍රතික්‍රියාකාරක හතරක් 1986 දී පුපුරා යැමෙන් හටගත් මහා විනාශය ඇසින් දුටුවත් 500 දෙනෙකුගෙන් පමණ සමග පුරා ව්‍යසර 10 ක් පමණ තිස්සේ රස්කරගත් තොරතුරු ඇසුරින් කරන ලද වියමනකි. තාක්ෂණීක බැඩ්වාරය පුපුරා යැමෙන් සිදුවි විනාශයේ දීර්ශකාලීන අනාගත ප්‍රතිඵල ඇය 1997 දී ලියා පල කළ The Chernobyl Prayer ; the Chronicles of the Future පොතෙන් විමසා බලයි.

ඇගේ පොත්වල ඉංග්‍රීසි පරිවර්තන මේ වත්විට ඇ.එ.ඩී. ජනපදය, ජර්මනිය, එක්සත් රාජධානිය, ජපානය, ස්වීච්‍රිනය, ප්‍රංශය, වීනය, වියුත්නාමය හා ඉන්දියාවේද පායිකයන් අතරට පැමිණ ඇත.

ස්වේත්ලානා ලේඛන කළාවට පිවිසෙන්නේ පුවත්පත් වාර්තාකාරියක මෙයිය. පාසල් අධ්‍යාපනානුශාහුමාත කොට වාර්තාකාරියක ලෙස පුවත්පතකට බැඳෙන ඇය තවත්

දෙවසරකට පසු බෙලොරුසියාවේ මින්ස්ක් සරසවියට ඇතුළුවේ ජනමාධ්‍යය හඳුරයි. පුවත්වාර්තාකරණයේ යෙදෙන අතර ද පුබන්ධ කරණයේ යෙදෙන ඇය කෙටිකතා, තවකතා හා කවී නිරමාණයේ යෙදේ සි.

ඇගේ කතා ගෙලිය ඇය හඳුන්වන්නේ සමුහ තවකතා ගෙලිය යනුවෙනි. පොතකට කතුවරයාගේ හඩ තොව යම් අත්දැකීමකට සම්බන්ධ සිය දහසක් දෙනාගේ හඩ (අත්දැකීම්) ඇතුළු කිරීම මෙම කතා කළාව සි.

ස්වේත්ලානාගේ පියා හමුදා තිලයාරියෙකි. සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මහු සිය පවුල ද කැපුව සිය මවිනිම වු බෙලොරුසියාවට පුම්ණයි. ඉන්පසු දෙමහල්ලේ ගුරු වීඩ්තියේ තියුලෙනි. පාසල් අධ්‍යාපනය හමාර කරන ස්වේත්ලානා තැරෙවිල් නගරයේ පුවත්පතක සේවයට බැඳෙයි. වාර්තාකාරිතියක් ඉශ්ස ඇය වර්තොත් තාක්ෂණීක විනාශය, ඇඟ්‍රිස්ට්‍රේලියානු පුද්ධය ගැන නිතර පුවත්පතකට ලිපි ලිවුයා සුද්ධයක ගොදුරක් වී එක්වත් වීම තෙවඳුදා, අත්තනෝමතික රාජ්‍ය පාලනයක් යටතේ ගෙවන ජීවිතය කෙබඳුද යන කරුණු ඇය සිය ලිපිවලින් අසා සිටියා ය.

මෙම ලිපි සහ පතපොත හේතුවෙන් බෙලොරුසියාවේ ඒකාධිපති පාලනයක් ගෙන හිය ඇලෙක්සැන්බර ලුක්සෙන්කෝගේ පාලන සමය කුළ දී ඇය තොයෙක් පීඩා හා කරදරවලට ලක්විය. වසර 2000 දී ඇය රටින් පිටවී පැරිසියටද එතැනින් බරලිනයට ද ගියාය. පුරා දසවසරක් පමණ එතෙර ගත කරන ඇය තැවත සිය රටට පැමිණෙන්නේ 2011 දී ය.

. (GM)




කාතන තත්ත්ව ගැන කාරුණයක හා කම්චිභාගක

පුදු මෙයිකානු ලේඛක ජාතික මාලන් ජේ මිස් (45) ගේ *A Brief History of Seven Killings* පොතට මෙවර බුකරු සම්මානය හිමිව ඇත.

පුදුමෙයිකානු ඉතිහාසයේ අදුරු කාලපරිච්ඡේක් වූ 1970 දෙකයේ 2 වන භාගයේදී රැගේ ගායක බොබි මාලේ සාතනය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ කුපුකට CIA සංවිධානය විසින් දියත් කරන ලද රහස් මෙහෙයුම මෙම කෘතියට පාදක වී ඇත. බොබි මාලේ සාතන තැන ක්‍රියාත්මක වූ අවදියෙහි මාලන් ජේමිස් 6 හැවිරිදී බාලකයෙකි. කිසිදිනක මාලේ දැක නැති ඔහුට මෙම රැගේ ගායකයා පුරාවාත්තයක් පමණක් ම විය. සිය අවැසි අමුදුවා රස්කර ගැනීම සඳහා තමා වසර කිහිපයක්ම තොරතුරු ගෙවීමෙනෙහි යෙදුණු බව මාලන් ජේමිස් පවස යි.

ඔහු තවත් නවකතා පොත් 2 ක් ලියා තිබේ. *John Crow's Devil*, *The Book of Night Women* ජ්වාය. ඔහුගේ ප්‍රථම නවකතාව ප්‍රකාශකයන් විසින් 78 වතාවක් ප්‍රතික්ෂේප කරන ලදායි සඳහන්ය. එහෙත් ඔහු ලිවීම හෝ සිය හැකියාව පිළිබඳව දුරමුඛනොටු බව සම්මානිත කෘතිය සාක්ෂිය යි.

බටහිර ඉන්දීය කොදේවි දුපත්වල විළ්කස් සරසවියේ උපාධියෙකු වන මාලන් ජේමිස් ඇමෙරිකානු සරසවියකින් නිර්මාණකරණය පිළිබඳ පායමාලාවක් හඳුරා ඇත. වෙළඳ දැන්වීම සඳහා පිටපත් ලියන්නෙකු, පරිස්‍යක විතු ශිල්පයෙකු හා විතුපරි සඳහා දරුණතල සොයා දෙන්නෙකු ලෙස ඔහු කටයුතු කර තිබේ.



මේ එම සතුවයි...

නොබල් තහාගලාහී මාරියෝ¹ වාර්ගාස් ලෝසා 2010 වසරේදී ස්විච්ජනයේ ස්ටෝක්හෝම් නුවර පුරහලේ පැවැති නොබල් හෝජන සංග්‍රහයේදී සවිධිය පුරන්නට නැගී සිටිමින් කතාවක් කළේය.

මා කතන්දර කියන්නෙක්. ඉතින් සවිධිය පුරන්න කළින් මම කතන්දරයක් කියන්නම්.

එකමත් එක කාලෙක, වයස අවුරුදු පහ වේදිදී පතපොත කියවන්න ඉගෙනගත් කොළුවෙක් හිටියා. මෙක ඔහුගේ ජීවිතය වෙනස් කළා. ඔහු කියවපූ විරකතාවල පිහිටෙන් ඔහුට පුළුවන් වුණා ඔහුගේ දුෂ්පත් ගෙදරින්, දුෂ්පත් රටෙන්, ඒ වගේම ඔහු ජීවත්වුණු දුෂ්පත් යථාර්ථයෙන් මිදිලා ඉතාමත් ලස්සන ජීවිත්ගෙන්, පුදුම හිතෙන දේවල් පිරුණු, හැම ද්වාලක්ම, හැම රයක්ම වඩ වඩා තීවු සතුවක්, විශ්මය ජනක අසාමාන්‍ය ආකාරයේ සතුවක් ගෙන ආ අරුම පුදුම මෝහනීය තැන්වලට සංවාරය කරන්න.

කතන්දර කියවීම ඔහු කොයිතරම් ප්‍රය කළාද කිවොත්, දැන් තරුණයෙකු වෙලා හිටි මේ කොළඹා, තමන්ම කතන්දර මවාගෙන ලියන්න පටන්ගත්තා. දුෂ්කර කාරියක් වුණත් එයින් ඔහු සතුවක් ලැබුවා. කතන්දර කියවීමෙන් වගේම ඒවා ලිවීමෙනුත් ඔහු සතුවක් ලැබුවා.

කොහොමත් කතන්දරයේ සිටි වරිතය හොඳින්ම දැන සිටියා, සැබැං ලෝකය එක දෙයක්, සිහිනවල මනෝරාඡික ලෝකය හා සාහිත්‍ය ලෝකය තවත් දෙයක් කියලා. සාහිත්‍ය ලෝකය මත්පිටට ආවේ ඔහු කතන්දර කියෙවිවාම, ලිවිවාමයි. අනෙක් වෙලාවල ඒක අතුරුදුහන් වුණා.

එක් උදෑසනක මගේ කතන්දරයේ නායකයාට ගුප්ත දුරකතන පණිවුඩියක් ලැබුණා. සියලුම උච්චාරණ නියමයන්ට එරෙහිව යමින් වගේ කතාකළ ඒ හඩ ඔහුට දැනුම් දුන්නා, ඔහු ත්‍යාගයක් දිනලා තියෙනවා

එක ලබාගන්න ස්වේච්ඡන දේශයේ අගනුවර කියලා හඳුන්වන ස්ටොක්හෝම් නුවරට එන්න කියලා. කොහොම නමුත් ඔහුට තේරුම් ගියේ එහෙම දෙයක්.

මගේ කතන්දරයේ වරිතය අන්දමන්ද වුණා. නොසැබැ සහ පරමාදරයී සාහිත්‍ය රාජධානියේ පමණක් ඒ වනතෙක් ඔහුට හමු වී තිබුණු කතාවක් ඔහු සැබැ ජීවිතයේ අත්විදින්න පටන් ගත්තා. මාක් විවෙන්ගේ “කුමාරයා සහ හිගන්නා” කතාවේ කුමාරයා හිගන්නා දැකලා අවුල්වුණා වගේ ඔහු තවමත් එතැනමයි. සිහිනයක් දකිමින් ඉන්නවාද, එහෙමත් නැතිනම් හොඳවම අවදියෙන්ද, සිදුවෙමින් පවතින දෙය

එසේ සිදුවෙමින් පවතින්නේ සැබැවටම ද, බොරුවටද, සිදුවෙමින් පවතින්නේ ජීවිතය ද සාහිත්‍යය ද කියලා; මොකද, ඒ දෙක වෙන්කරන රේඛාව මූලමණින්ම අතුරුදහන් වෙලා ගිහින්.

මිතුරන්, මා ප්‍රතියු දුන් සවිදිය පිරිම දැන් මට කරන්න පුළුවන්. අපි සවිදිය පුරමු ස්වේච්ඡනයට. ජීවිතය සාහිත්‍යයට හැරවීමේ සහ සාහිත්‍යය ජීවිතයට හැරවීමේ ආශ්වරයය වරප්‍රසාද ලත් කිහිපදෙනෙකු සඳහා සිදු කළාසේ පෙනෙන ඒ අරුම දේශයට.

ඔබට බෙහෙවින්ම ස්තූතියි!

මුණානොගයේ සමූගැනීමක

අරනස්වී හෙමිංවේ ලේඛකයාගේ විවිධ ලිපිලේඛන හා කේරිකථා වල අත්පිටපත්, යුද සමයේදී ඇමෙරිකාව අතහැර ගොස් පැරිසියේ ජීවත් වූ ලේඛකයන්ට ලියු ලිපි ආදිය ඇතුළත් පුදරුණනයක් මැතදී තිවියෙක් තුවරදී පැවැත්වීමි.


මේ පුදරුණනය තරඹන්තට ගිය එක්තරා ලේඛකයෙකුට ගර්මියා මර්කෙස් විසින් හෙමිංවේ ගැන ලියන ලද අපුරු ලිපියක් සිහිපත් වී ඇත. එම ලිපියෙහි මර්කෙස් හෙමිංවේ ගැන ලියා තිබුණේ මෙසේය.

“එක්වරම මා ඔහු හඳුනාගත්තා. 1957 වසරේ වසන්තයේ වැසි සහිත දිනයක්. ඔහු සිය බිරිද මේරි වෙළ්ෂේ සමග විදියේ එහා පැත්තේ අයිත දිගේ ලක්සම්බර්ග උද්‍යානය පැත්තට ඇවිද යම්තුයි හිටියේ....

..... ගොපු කළිසම, ගැලැනල් කමිසය, කැඳේ තොප්පිය... ඔහුට අයිති නෑ වගේ පෙනුණ එකම දේ තමයි වානේ රාමුව සහිත උපස් යුවුල. එකෙන් ඔහුට සියා කෙනෙකුගේ පෙනුම ඇවිත්. මොහාතකට මා කුමක් කළ

යුතුද කියලා මට හිතා ගන්න අපහසු වුණා. ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලන්නද, නැතිනම් ඔහු කෙරෙහි මගේ ගොරවය හා අගැයීම ප්‍රකාශ කරන්න ද කියලා. (තරුණ මර්කෙස් පුවත්පත් වාර්තාකරුවෙකු වී සිටියේය.) කොහොම වුණත් මට ඩුරු පුරුදු අපහසුව, තුහුර දුනුණා. අද වගේම එදත් මම කථා කළේ කැඩිවිව ඉංග්‍රීසි. ඒ වගේම ගොන්පොරකාරයාගේ ස්පාය්ක්ස් හාජාව කොහොමද කියලා මම දැනගෙන හිටියෙන් නෑ. ඉතින් ඒ දෙකෙන් එකක්වත් තොකර මං කළේ ටාසන් කෙනෙක් වගේ දැනින් කටට වට කරගෙන “මෙස්ටෝ” (මාස්ටර්) කියලා පුළුවන් තරම් හඳියෙන් කැඟැහිමයි. ඒ තරුණ ශිෂ්‍යයන් අතරේ වෙනත් මෙස්ටෝ කෙනෙක් තොහිරි බව ඔහු දැන තෙන්න ඇති. ඔහු ආපසු හැරිලා අත ඔසවලා. “අඩියෝස් අමිගෝස්” (Adios Amigos) ආයුබෝවන්! කියලා කැඟැහුවා. මා ඔහු දුටු එකම අවස්ථාව එයයි.”

සිය තිරමාණකරණයට බලපෑ ලේඛකයන් දෙදෙනාගෙන් කෙනෙකු ලෙස මර්කෙස් හෙමිංවේ සිහිපත් කරයි.



“ලුවීම මට හ්‍රුකම ගැනීම වගයි”

පැබිලො නෙරුඩා

237 නොබේල් සාහිත්‍ය සම්මාන ලාංඡලයෙකි. (1971) කෙටි කළක් මහු 1929-1930 විලියානු කොන්සල් තනතුර දරමින් ලංකාවේ ගත කළේය. නැවත වරක් 1956 දී ද මහු ලංකාවට පැමිණ තිබේ. සුපුකට ජායාරූප කලාකරුවකු ද, ලංකාවේ නුතනන කලා ක්ෂේත්‍රයට අනුස්මරණය සේවයක් ද ලයනල් වෙන්ඩිට මහු සම්පූර්ණ ආසුරු කළ බව සඳහන් ය.

“පැබිලො නෙරුඩා” නමින් මහු තමන්ව හදුනා ගැනීම ඇරුණුවේ වයස ආවුරුදු දහහතර තරම් වයසේ සිටය. එට පෙර මවිපියන් විසින් මහුට ලබා දී තිබුණේ ‘රිකාබේ’ රෝයස් බැසොආල්ටෝ’ යන නම ය.

විලියෙහි කොමිශ්නිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වූ නෙරුඩා 1971 දී එම පක්ෂය විසින් රටේ ජනාධිපති අජේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලදී. සිව්වුමසක් පමණ ජන්ද ව්‍යාපාරයේ ද තිරත ව සිටි මහු ජනාධිපති තරගයෙන් ඉල්ලා ඇස්වීයේ ‘පොපියුල්‍රේ යුතිට්’ සමාජවාදී පක්ෂයේ ජනාධිපති අජේක්ෂක සැල්වයෝර් අයෝගයෙන්ඩිට සහයෝගය පිළිස ය.

ජනාධිපතිවරණ තරගයෙන් ඉල්ලා ඇස්වීමට සති කිහිපයකට පෙර The Paris Review සතරාව සඳහා රිටා ගුයිබර්ට් (Rita Guibert) විසින් මහු සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවාදය යි.

ඇයි ඔබ ඔබේ නම වෙනස් කළේ, ඇයි පැබිලො නෙරඹා කියන නම තෝරා ගත්තේ?

මට මතක නෑ, එතකොට මට අවුරුදු 13 ක් 14 ක් විතර ඇති. මට මතකයි, මට ලියන්න පුගක් ඕනෑකම තිබුණ්න් මගේ තාත්තා රේඛ බාධා කළ හැටි. තාත්තා හිතුවේ ලිවීම මට වගේම අපේ පඩුලටත් විනාශයක් කියලා. එකෙන් වෙන්නේ මගේ ජීවිතය තනිකරම නිශ්චල දෙයක් වෙන එකයි කියල ඔහු හිතුවා. එහෙම හිතන්න ඔහුට යම් යම් හේතුන් තිබුණා. ඒත් ඒවා මට නම් එතරම් අදාළ වුණේ නෑ. එතකොට මෙක තමයි ලිවීම සඳහා මම ගත් ආරක්ෂක පියවර; නම වෙනස් කිරීම.

ඔබ ‘නෙරඹා’ කියන නම තෝරා ගත්තේ ජැස් නෙරඹා කියන ලේඛ කිවියා නිසාද?

මම ඔහුගේ කෙටිකතා කියවා තිබුණා. මං ඔහුගේ කෙටි කියවලා තිබුණේ නෑ. ඒත් ඔහුගේ පොතක් තිබුණා Stories from Mata Strana කියලා. ප්‍රාග් නුවර දුක්ඛර ජීවිත ගත කරපු ඔහුගේ අසල්වැසි මිනිසුන් ගැනයි එක තිබුණේ. මගේ අප්‍රති නම එතැනින් මත්වෙන්න ඇති කියා කියන්න පුළුවන්. මං මෙහෙම කියදි මේ දක්වාම මගේ අතිත මතකය නැවත ආවර්ජනය කර නැති බවත් කියන්න වෙනවා; එව්වර විතරක් නෙවෙයි ලේඛ ජාතිකයන් මං ගැන හිතන්නේ ඔවුන්ගේම කෙනෙක් කියලා. ඔවුන්ගේ ජාතියටම අයන් කෙනෙක් කියලා. මට ඔවුන් සමග හරිම මිතුකිලි සම්බන්ධයක් තියෙනවා.

ඔබ විශිෂ්ට ජාතියෙන් තෝරී පත්වුණා නම ලිවීම දිගමම කරගෙන යනවාද?

මට ලිවීම කියන්නේ පුස්ම ගත්තවා වශයෙනි. පුස්ම ගත්තේ නැතිව මට ජීවත් වෙන්න බැවි වගේම ලියන්නේ නැතිවත් මට ජීවත්වෙන්න බැවි.

ඉහළ දේශපාලන තානාන්තර දුරමිත් සාර්ථකවුණු කිවියෙ කවුරු හූරි ඉන්නවා ද?

අපේ යුගය කිවියා ආණුඩුකරපු යුගයක් මාඩි සේතුං හා හෝඩි මිං දිහා බලන්න. මාඩි සේතුං තවත් දේවල්වලට දක්ෂයි. ඔබ දන්නවා ඔහු හොඳ පිහිනුම කරුවෙක්. මා එසේ නොවෙයි. තවත් ග්‍රේෂ්‍ය කිවියෙක් හිටියා ලියෝපොල්ඩ් සේනෝර්. ඔහු තමයි සේනොගාලයේ ජනාධිතත් අයිඛේ සේසයර කිවියෙක්. වැට්රිසක්වැල් ගෝර්ට් බ්‍රි ප්‍රාස්ක් පුරුපති වුණේ ඔහු. මෙයින් රට්ටේ තවත් තිරන්තරයෙන් දේශපාලනයට මැදිහත් වුණා. කොහොම වුණ්න් කිවියෙක් විශිෂ්ට ජනාධිපතිමෙල්ලා නම් නෑ. ඇනෙක් අත්ම ජනාධිතත් බුරයට පත්වුණු ලේඛකයෙක් ලතින් අමෙරිකාලේ හිටියා. මොඩුලෝ ගැලිගොස් වෙනිසියුලුවේ ජනාධිපති වුණා.”

කොහොමද මූලි මිත්ති ජනාධිපතිවරුන් ජ්‍යෙන්ද ව්‍යාපාරය ගෙනයියේ?

එකට වේදිකාව තිර්මාණය කළා. හැමදුමත් පලමුවෙන්ම ජන හි ගායනා රේඛගට වගකීම පවරනු ලැබූ කෙනෙක් අපේ ව්‍යාපාරීය දේශපාලන අරමුණ ගැන දැඩිව පැහැදිලි කළා. රේඛගට තමයි මං කතා කළේ නාගරයේ මිනිසුන් අමතදී මං තිදිහස් කතා කළා. එක එතරම සංවිධාන්මක කතාවක් නෙවෙයි. හැබැයි කාව්‍යාන්මකයි. හැමදුමත් වගේම. කතාව අවසන් කළේ කිවියක් කිවියක් නැත්තෙන්මි. මං කිවියක් කිවියක් නැත්තෙන්මි. මිනිසුසු විසිරිලු ඇත්තෙන්මි. උදාළුමියෙක් නෙවෙයි. සැත්තකින්ම ඔවුන්ට මගේ දේශපාලන අදහස් ගැන දැනගන්න යිනකළු. එත් මං මිනැවට වැඩියෙන් දේශපාලන නො ආරම්භ කාරණා පැහැදිලි කරන්න ගියේ නෑ. මොඩුලෝ ඔවුන්ට වෙනත් හාඡාවකින් ඇමතිය යුතු බව මං තෝරුමිගෙන තිබුණා.

ඔබ ඔබේ කට්ට කියවදී ජනතාව ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

අතිශයින්ම හැඟීම්බර ලෙස ඔවුන් මට ආදරය කළා. සමහර තැන්වලට මට ඇතුළු වෙන්නවත් පිටවන්නවත් බැරිතරම්. ජනතාව මා වටා විශාල ලෙස රෝක්වෙන්න වුණු නිසා මට විශේෂ ආරක්ෂාවකුත් දුන්නා. මේක හැමතැනදීම වගේ වුණ දෙයක්.

විශිෂ්ට ජනාධිපතිඩුරය සහ නොබෙල් ත්‍යාගය කියන දෙකකත් එකක් තෝරාගන්න කියල ඔබට කිවිවොත් මොකක්ද ඔබ තෝරා ගන්නේ?

මායාමය දේවල් අතර තීරණයක් ගැනීමේදී ගැටුවක් මතුවන්නේ නෑ.

නමුත් ඔවුන් ඔබේ ඉදිරිපිට, ජනාධිපතිඩුරයයි නොබෙල් තැග්ගයි දෙකම මේසය මත තිබුණාත්?

ඔවුන් එහෙම කළුන් මං එතැනින් තැගිටලා ගිහින් වෙන මේසෙක වාචිවෙනවා.

සැමුවෙල් බෙකට් (Samuel Beckett) නොබෙල් ත්‍යාගය දිය යුතුයි කියලා ඔබ සිතනවාද?

මට මං එහෙම හිතනවා. බෙකට් ලියන්නේ කේටි ඒත් ඉතාමත් සුන්දර දේවල්. නොබෙල් තැග්ග ලැබෙනවා කියන්නේ සාහිත්‍යයට කරන ගොරවයක්: මම හැම වෙලාවෙම, මේ තැග්ග ලැබුණේ හරි කෙනාටද වැයදී කෙනාටද කියලා වාද විවාද කරන කෙනෙක් නෙවයි. මේ ත්‍යාගයේ තියෙන වැදගත්කම එකට යම්කිසි වැදගත්කමක් තියෙනවා නම් එය තමයි, එමගින් ලේඛකයාට ගොරව නාමයක් ලැබේම.

ඔබේ මතක සටහන් අතර ප්‍රබලම දේවල් මොනවාද?

මං දන්නේ නැ. වඩාත් ප්‍රබලම දේවල්....



සැල්වදෝර අධියෙන්දේ සහ පැබිලා නෙරුඩා

සමහර විට ස්පාංක්ස්යේ මගේ ජීවිතය ගෙවි හිය කාලය වෙන්න පුළුවන්. ශේෂයි සහේදර ක්‍රීඩා මට එහෙදි හමුවුණා. අපේ අමෙරිකානු ලෝකයේවන් ඒ වගේ කණ්ඩායමක් ගැන මාද්‍යන්නේ නෑ. මෙහේ මිපාදුප පිරිලා. බුවනෝස් අයර්ස් වල අය කියන්නේ එහෙමයි. අප්‍රසන්න කාරණය තමයි, සිවිල් පුද්ධය නිසා මිතුරන් විනාශවීම. ගැසිස්ට්‍රිච් දේ බියකරු යථාර්ථය මෙකෙන් පිළිබු වෙනවා. මගේ මිතුරන් විසිරිලා ගියා. ඇතැමෙක් මෙහේදීම සාතනය වුණා.

ගාර්ඩියා ලෝකා, මිගේල් ගර්නැන්ඩස් වගේ අය සමහරු රටින් පිටතදී මියගියා. තවත් සමහරු තවමත් රටින් පිටත ජීවත් වෙනවා. මගේ ජීවිතයේ ඒ සම්පූර්ණ අවධියම සිදුවීම්වලින් පිරිලා, හැඟීම්වලිනුත් එසේමයි. මේ කාලය මගේ ජීවිතයේ පරිණාමයන් තීරණාත්මක ලෙස වෙනස් කළා.

දැන් ඔබට ස්පාංක්ස්යට ඇතුළුවීමට මවුන් ඉඩ දෙනවා ද?

නිලවශයෙන් මට එහි ඇතුළුවීම තහනම් කර නෑ. එක් අවස්ථාවක එහෙ විඳි තානාපති කාර්යාලයේදී මගේ නිරමාණ කිහිපයක් ඉදිරිපත් කිරීමට ඇරියුම් ලැබුණා. මවුන් එහි පැමිණීමට මට ඉඩ දීම හරිම සාමාන්‍ය දෙයක්. ඒත් මට එක වැදගත් කාරණයක් කර ගැනීමට අවශ්‍ය නෑ. මොකද එකෙන්, ස්පාංක්ස් ආණ්ඩුවට තමන්ට එරෙහි පුද්ගලයන්ටද ඉඩ හැරිම මගින් යම් ප්‍රජාතන්ත්‍රිය බවක් පෙන්වීමට අවස්ථාව ලැබෙනවා. ඩුගක් රටවලට මාව ඇතුළුවීම වළක්වා තිබෙනවා. තවත් ඩුගක් රටවලදී ම්. ආපසු හරවා එවා තිබෙනවා. ඇත්තටම, මෙක තවදුරටත් ඉස්සර වෙශ්‍ය මට බාධකයක් වුණා කාරණයක් නොවෙයි.

එක්තරා අන්දමකට ගාර්ඩියා ලෝකා පිළිබඳ ඔබ ලිය වර්ණනාත්මක පදා පන්තිය දෙසට හැරුණෙන් ඔහුගේ බේදනීය අවසානය පිළිබඳ යම් පෙරදැක්මකින් යුතුව ඔහුගේ මරණයට පෙරම ඔබ ලියා තිබෙනවා?

මව්. ඒ කවිය අමුතුයි කියන්නේ ඔහු සතුවෙන් ජීවත්වුණු මතුස්සයෙක් නිසා. ඔහු ඒ තරම් සතුවෙන් හිටි සත්වයෙක්. ඔහු වැනි පුද්ගලයන් ඉතාමත් කිහිප දෙනෙක් ගැනයි මං දන්නේ. හොඳයි අපි මෙකට සාර්ථකත්වය නොකියා ජීවිතයට ඇති ආදරය කියලා කියමු. ජීවත්වුණු හැම විනාචියම ඔහු වින්දනය කළා. ඔහු සතුව නිරලෝෂීව වින්දා. මේ කාරණය නිසා ඔහුගේ මරා දැමීමේ අපරාධය ගැසිස්ට්‍රිච් අපරාධ අතර කිසිසේත් සමාවදිය නොහැකි දෙයක්.

හෙවි කාව්‍ය නිරමාණවල ඔබ ඔහුම් නිතර සිහි කරනවා. ඒ වගේමයි මිගුවෙල් ගර්නැන්ඩස්වත්....?

ගර්නැන්ඩස් හරියට පුතෙක් වගෙයි. කවියෙකු හැරියම් ඔහු මගේ ගෝලයෙක් වගෙයි. මුළුමනින්ම වගේ ඔහු ජීවත්වුණේ මගේ ගෝර. සිරගත කළායින් පසුව ඔහු එහිදී මිය ගියා. ඩේතුව, ගාර්ඩියා ලෝකාගේ මරණය පිළිබඳ නිලමෙනයා ඔහු බිඳ දැමීම. තමන්ගේ ප්‍රකාශනය හරිනාම ගැසිස්ට් ආණ්ඩුව මිගේල් ගර්නැන්ඩස්ව මැරේනා තුරුම සිරගත කළේ ඇයි? ඔහුව රෝකුලකට ජ්‍යෙගන යාම ප්‍රතික්ෂේප කළේ ඇයි? විඳි තානාපති කාර්යාලයේ එහෙම ඇදත්සු කළාද? මිගුවෙල් ගර්නැන්ඩස්ගේ මරණයත් සාතනයක්.

ඉන්දියාවේ ගත් ක්‍රිල කාලය ගැන ඔබ මතකය කෙබදු?

මං එහෙ ගත කළ කාලය මා බළාපුරාත්ත නොවුණු දෙයක්. මං එකට සූදානම් වෙතා හිටියෙ නෑ. ඒ ආගන්තුක දේශයේ මගේ බුද්ධිලාව එහෙ ඩුගක් දැයුයි. ඩුගක් දුණු

අමෙරිකානුවන්ට දැනුණු නැතිනම් වෙනත් විදේශීකයන්ට දැනුණු ගුජ්‍රත බව මට දැනුණේ නෑ. තමන්ගේ සාංකාචිත්‍යන්ට ආගමික උත්තරයක් හොයාගෙන්න ඉන්දියාවට යන අය දේවල් දකින්නේ වෙනත් විදිහට. මම දකින විදිහට සමාජ විද්‍යාත්මක තත්ත්වයන් විසින් මාව වෙනස් කළා. ඒ නිරායුධ ජාතියක්. ඉතින් ආරක්ෂාව සඳහා තමන්ගේ අධිරාජ්‍යවාදී වියගසේ බැඳී සිටිනවා. මා ඉතාමත් ප්‍රියකළ ඉංගිරිසි සංස්කෘතිය ගැන පවා මට ඇතිවි තිබුණේ කෝපයක්. එය ඒ කාලේ ඩුගක් හින්දුන් බුද්ධිමය වහල්හාවයකට පත් කළා. මහාද්වීපයේ අරගලකාරී තරුණ ජනයා සමග මමත් මුසුවුණා. මගේ කන්සියුලර් තනතුර පැන්තක තියෙදී, ඉන්දියාවට තිදහස රැගෙන දුන් සැම විජ්‍රේලවාදීයකුම පාහේ දැක ගැනීමට මේ අවස්ථාව ලැබුණා.

මබ Residence on Earth ලිවේ ඉන්දියාවේදී?

හි, කොහොම නමුත් මගේ කාචා නිර්මාණවලට ඉන්දියාවෙන් ලැබේ ඇත්තේ ඉතා කුඩා බුද්ධිමය ආභාසයක් පමණයි.

යන්ගුන්වලදී මබ ආර්ථෙන්ටිනියානු ජාතික හෙක්ටර ඉයන්දීට ඩුගාක් ලිපි ලිවා?

හි, ඒ ලිපි මගේ ජීවිතයේ වැදගත් කොටසක්. මොකද ඔහු මා පොදුගැලිකව තොදන්නා ලේඛනයෙක්. නමුත් ඔහු හොඳ ත්‍යාගීලි සානුකම්පිත මත්ස්සයෙක්. ප්‍රවාත්ති, වාර සයරා, වගේ දෙවල් ඔහු මට එවිවා. මං අත්විද්‍යා මහා ඩුදකළාව මගහරවා ගන්න ඔහු මට උපකාරී වුණා. මගේ භාෂාව මට අත්හැරයිද කියලා ඒ කාලේ. මට බයකුත් තිබුණා. මොකද, වසර ගණනාවක්ම ස්ථාන්ක්කු බස කතාකරන කවුරුවත්ම මට හමුවුණේ නෑ. ස්ථාන්ක්කු ගබදුමෙක්පයක් ගෙන්න ගෙන්න. මං රාගලේ ඇල්බර්ම්ට්ස්ක්‍රූම්ක්‍රූම් පිවිවා. මාව පත් කරලා තිබුණේ කොන්සල් තනතුරකට. ඒත් ඒක

පහල ගේෂියක තනතුරක්. දීමනාවක් ලැබුණේ නෑ. මං ජීවත්වුණේ මහා දුෂ්පතෙක් වගේ. ඒ විතරක් නොවයි මහා ඩුදෙකළාවක ගිලිලා. සති ගණනක් යනකල් කිසිම මත්ස්සයෙක් මට දකින්න ලැබුණේ නෑ.

එහෙදි, ජොසි බිලිස් සමග මබ ප්‍රේමයෙන් බැඳී හිටි බවක් පෙනෙනවා. ඇය ගැන ඔබේ ඩුගාක් කවී වලදී මබ මතක් කරනවා?

හි, ජොසි බිලිස් කියන්නේ මගේ කාචායේ ලකුණ වගයි. නිරන්තරයෙන් මං ඇයව සිහිපත් කරනවා. මගේ මැතකදී පළවුණු පොත්වල පවා...

ඔබේ නිර්මාණ කාර්යයන් ඔබේ පොදුගැලික ජීවිතයන් සමග සම්පූර්ණ සම්බන්ධය තේද?

ස්වභාවිකවම, කවියකුගේ ජීවිතය ඔහුගේ කාචා නිර්මාණවලින් පිළිබැඳු වෙනවා. ඒක තමයි කළාවේ නිතිය. ජීවිතයේ නිතියන් එයමයි.

ඔබේ නිර්මාණ, අදියරයන්ට බැඳීමට පුළුවන්ද?

ඒ ගැන හිතනකාට මම තරමක් වික්ෂිප්ත වෙනවා. මම මා විසින්ම එහෙම අදියරයන්ට බෙඟ නෑ. විවාරකයන් නම එවැනි බැඳීමක් කරලා තියෙනවා. මට යමක් කියන්න පුළුවන්නම් ඒ තමයි, මගේ කවී වල මගේ ජීවිතය තියෙනවා. මගේ ලමා කාලය හරිම බොලදයි. තරුණ අවදියේ තරුණ ගුණාය, මා දැකින් හිටි කාලයේ ඩුදෙකළාව; සමාජ අරගලයන් එක්ක මගේ අරගලකාරී ස්වභාවය මේ හැම දේකම සම්මිගුණයක් වගේ වර්තමාන කාචා නිර්මාණ වලත් දකින්න තියෙනවා. මං නිරන්තරයෙන්ම ලියන්තේ අභ්‍යන්තරික වුවමනාවට අනුවයි. මං හිතන විදිහට හැම ලේඛනයෙක්ම වගේ, විශේෂයෙන් කවීන් ලියන්නේ ඒහෙමයි.



මං දැකල තියෙනවා ඔබ මෝටර් රථයේ ඉදගෙනත් ලියනවා?

මට ලියන්න පුළුවන් කවදාද, කොතැනද මං ලියනවා. කොහොම නමුත් මං නිරන්තරයෙන් ලියමින් තමයි ඉන්නේ.

ඔබ සාමාන්‍යයේ සෑම දෙයක්ම ලියන්නේ අත් අකුරින්?

හදිසි අනතුරකින් මගේ ඇගිල්ලක් කැඩුණා. එදා පටන් මාස කිහිපයක් මට ටයිප් රසිටරය පාවිච්චි කරන්න බැරිවුණා. මං කළේ මගේ තරුණ කාලේ පුරුදු වූණු විදිහට ආයෙමත් යන එකයි. මං අතින්ම ලියන්න ගත්තා. මගේ ඇගිල්ල සනීපවෙලා ටයිප් රසිටරය පාවිච්චි කරන්න පුළුවන් වූණාමත් මට තේරුම් ගියේ අත් අකුරින් ලියැවෙන කවි වඩාත් සංවේදී බවයි. රෝබට ගේවිස් සම්මුඛ සාකච්ඡාවකදී කියල තිබුණු හැටියට නම් බලපෑම් සහගත යමක් කෙරිලා තියෙනවා නම් ඒ අත් අකුරින් ලියවුණු දේවල් වලින්. කවි නම් අත් අකුරින්මම

ලිවීම හොඳයි කියල ඔහු කිවිවා. ටයිප් රසිටරය කාව්‍යයෙන් මාව ඇත් කරදීදී, මගේ අත ඒ සම්පූර්ණ ආයෙමත් ඇති කළා.

සාමාන්‍යයෙන් ඔබ වැඩ කරන පැය ගණන?

මට එහෙම කාල සටහනක් නෑ. නමුත් සාමාන්‍යයෙන් මම ලියන්නේ උදේ කාලයේ. තවත් දෙයක් මං කියන්න ඕන, මගේ කාලය කාදමන්න ඔබ මෙහි ආවේ නැත්තම් (මධ්‍ය කාලය ඔබ කා දැමුවෙන් නැත්තම්) මම ලියමින් ඉන්න තිබුණා. ද්වස තිස්සේ මට පතපොත කියවන්න බැරිවුණාම ද්වසම වූණත් මට ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ සිතිවිලි අදහස්වලින් පිරුණාම ඒවා ප්‍රකාශයට පත් කරන්න ඕනෑ වෙනවා. එතකොට තමයි යමක් ලියවෙන්නේ. මගේ විදිහ ගැන කිවිවාත් ඒකට ව්‍යවහාරක් පාවිච්චි කරන්න පුළුවන්. ‘අනුප්‍රාණය’ කියලා. තාප්තිමත්බව, හිස්බව සන්සුන්බව වගේ ඕනෑම තත්ත්වයක් අත්විදිදී මේක අඛලයි. මේ තමයි ඒ ඔස්සේ ඉදිරියට නොයාමට හේතුව. මේ

හැරුණාම තවත් හේතුවක් දෙන්න පුළුවන්. ඒ තමයි, දවස පුරාම වුණුන් ඉඳගෙන ඉන්න මට ඇති කැමැත්ත. ජීවිතය ගැන, මගේ ගෙදර ගැන, දේශපාලනය ගැන, සොබාදාහම ගැන ආදී වශයෙන් නොයෙක් දේවල් ඔස්සේ මට ඇති කැමැත්ත අනුව එය සිදුවිය හැකියි. හැමදාමන් මම එනවා, යනවා. ඒන් මට ප්‍රබලව ලියන්න පුළුවන් ඒ පුළුවන්කම මට දැනෙනවා නම් තමයි. මා වටා පුරුෂක් මිනිස්සු හිරියන් ඒක මට බාධාවක් නොමයි.

ලියද්දී ඔබ සහමුලින්ම ඔබ සිරින පරිසරයෙන් මිදෙනවා?

මම සහමුලින්ම මිදෙනවා. හැම දෙයක්ම සන්සුන් වුණෙන් ඒ සන්සුන්කම මට බාධා කරනවා.

ගදුයට ඔබ ඒ තරම් අවධානයක් යොමුකර නැති බවයි පෙනෙන්නේ?

ගදු... මගේ ජීවිත කාලය පුරාම පදා රවනයේ අවශ්‍යතාව තමයි මට දැනුණේ. ගදුමය හාඡා ගෙලියකින් අදහස් ප්‍රකාශනය මට රසවත් වුණේ නෑ. මං ගදු පාව්ච්ච කළේ සමහර හැඟීම්බර දේවල් නැතිනම් සිද්ධි ගැන කියන්න ඕනෑ වූ තිබේ. ඒක හරියට විස්තර කාලයක යෙදෙනවා වගේ කළ දෙයක්. ඇත්ත නම් මම ගදුයෙන් ලිවේ නැති තරම්. මං එහෙම කළේ, තාවකාලිකව විතරයි.

ඔබට ඔබේ නිර්මාණ ගින්නෙන් බෙරාගන්න සිදුවුණෙන් මොනවද ඔබ බෙරාගන්නේ?

කිසිවක්ම බෙරාගන්න එකක් නෑ. මොකටද මම ඒවා බෙරාගන්නේ? එට වඩා නොදි ගැහැණු ලමයෙක් බෙරා ගැනීම. එහෙම නැත්තම් රහස් පරික්ෂක කතා වස්තුවක්. මගේ නිර්මාණවලට වඩා මා සකුලු කළ නිර්මාණයක්.

මෙහි විවාරකයන් අතරින් ඔබේ නිර්මාණ කාර්යයන් ගැන මනා තේරුම් ගැනීමක් තිබුණේ කවරකුට විය හැකිද? ..

මහි! මගේ විවාරකයන්! මගේ විවාරකයන් මාව තීරු තීරුවලට කැබලි කරලයි තියෙන්නේ. ආදරය වගේම වෙටරයන් තියෙන්නේ මේ ලෝකයේ. කළාවේදී වගේම ජීවිතයේදීත් එක් අයෙකුට සැම දෙනෙක්ම සනසන්න බැ. මේ තත්ත්වය නිරන්තරයෙන් අප සමග පවතිනවා. කෙනෙකුට නිරන්තරයෙන් හාදු වගේම කම්මුල්පහරක්, සිප ගැනීම් වගේම පහරදීමිද අත්දැකීමට ලැබෙනවා. එය තමයි කවියකුගේ ජීවිතය. මට තියෙන කරදරය තමයි කාව්‍ය අර්ථතීරුපණයේදී වගේම කෙනෙකුගේ ජීවිතයේ නොයෙක් සිදුවීම්වල ඇතිවන විකෘතින් උදාහරණයක් හැරියට නිවියෝර්ක්වල P.E.N. ක්ලබ් සමුඛවේදී විවිධ පැතිවලින් පැමිණි විශාල පිරිසක් මට හමුවුණා. මගේ සමාජවාදී කවි මම කියෙවිට ඔවුන් වෙනුවෙන්. එතැනු සිටි වැඩිදෙනෙක් කැලිගොනියාවේ අය.

ඒ කවි කියුබානු විජ්ලවයට සහාය පළ කරමින් කියුබාව වෙනුවෙන් ලියු කවි. ඒ වෙනකාට කියුබානු ලේඛකයන් අත්සන් කළ ලිපියක් ද සමග මගේ අදහස් පිළිබඳව සැක පහළ කරමින් පිටපත් මිලියන ගණනින් බෙදාහැරෙමින් තිබුණා. මම උතුරු අමෙරිකානුවන්ගේ රැකවරණය ලැබූ තනි මනුස්සයෙක් වුණා. ඔවුන් මගේ අමෙරිකානු ගමන මට ලැබුණු තැග්ගක් වැනි දෙයක් ලෙස හැඳින්වුවා. ඒක අසත්‍ය හා ද්වේෂ සහගත එහෙමත් නැතිම් හරිම අයුනවත්ත දෙයක්. සමාජවාදී රටවලින් බොහෝ ලේඛකයන් ඇවිත් සිටියා. නිවියෝක් තුවරට ගියා කියලා අධිරාජ්‍ය විරෝධී ස්පාර්ටාවරය වෙනස් වුණේ නෑ. මේ මොහොත් මම මගේ පක්ෂයේ ජනාධිපති අභේක්ෂකයා බවට පත්වීමෙන් පෙනෙන්නේ මගේ සැබැඳු විජ්ලවීය ඉත්තිභාසයයි. විජ්ලවීය කාර්යයන්ට ඇති

ගරුත්වය හා සසදන විට ඒ ලිපියට අත්සන් කළ අය අතරින් විෂේෂවීය කාර්යයන්ට මා තරම් කැපවීමක් කළ ලේඛකයෙකු තොසිරින්හි ඇති. ඔබේ ජ්වන රටාව සහ ආර්ථික තත්ත්වය ගැන ඔබව විවේචනයට ලක්වෙලා තියෙනවා?

සාමාන්‍යයෙන් ඒ සියල්ලම මිථ්‍යාවල්. වෙනත් පැත්තකින් බලනවිට අපට ස්පාංශ්යුයුයෙන් ලැබුණේ තරමක් අයහපත් උරුමයක්. එය පුද්ගලයෙකු යම් දෙයකින් විශිෂ්ටත්වයට පත්වීම ඉවසන්නේ නැ. ක්‍රියෝපර් කොලම්බස් ස්පාංශ්යුයුයට පැමිණියාම ඔවුන් දම්වැල්වලින් බැඳුණා දුම්මා. අපට එය ලැබුණේ පහළ මධ්‍යම පාන්තිකයන්ගෙන්.

මහු තමයි අනෙක් අයට තිබෙන්නේ මොනවාද නැත්තේ මොනවාද කියලා නිතමින් ඉත්ත පුද්ගලයා. මං ගැන බැලුවාත් මං මගේ ජීවිතය කැප කළේ මිනිස්සුන්ට වන්දී ගෙවන්නයි. එතකාට මගේ ගෙදර තිබෙන දේවල් පොත්-පත්, ඒ මගේම නිෂ්පාදන කාර්යයේ ප්‍රතිඵලය. මං කවුරුවත් සූරා කැවේ නැ. එක හරිම අප්‍රසන්නයි. මං ලබපු දේශාරෝපණ උපතින්ම ධනවතුන් වූ ලේඛකයන් ලැබුවේ නැ. මට පනස් වසරක නිර්මාණ ජීවිතයක් තිබෙනවා. „එත් ඔවුන් හැම විටම කිවේ “අර බලන්න අර බලන්න මහු ජ්වත්වන හැරී. ඔහුට මුහුද අද්දර ගෙයක් තියෙනවා. ඔහු බොන්නේ ඉස්තරම් වයින්....” කොවිචර අප්‍රසන්නද? මම මෙහෙම කිවිවාත් විශිෂ්ට නරක වයින් බොන එක අමාරුවැඩි මොකද, විශිෂ්ට තියෙන වයින් කොහොමත් හොඳ වයින්. එක අතකට බලනකාට මේ කතාවලින් පෙනෙන්නේ අපේරට් රටේ තියෙන උගා සංවර්ධනය. ඒ වගේම අපේර ජ්වන රටාවේ අතිසාමාන්‍ය බව. ඔබම මට කියා තිබෙනවා, තෝමන් මේලරට මහු උතුරු අමෙරිකානු සගරාවකට සැපයු ලිපි 03 ක් වෙනුවෙන් බොලර අනුදහක් ගෙවා ඇති බව.

මෙහේ, ලතින් අමෙරිකානු, ලේඛකයකුට ඒ වගේ දේකට එතරම් ගෙවීමක් ලැබුණෙන් එය අනෙක් ලේඛකයන්ගේ විරෝධයට හේතුවක් වේවි. “කොපමණ අපරාධයක්ද”, කොවිචර කැතද, කොහේද මේවා තතරවෙන්නේ?” අර ලේඛකයාට ඒ වගේ ගෙවීමක් ලැබීම වෙනුවෙන් ඇති අයිතිය ගැන කතා කිරීම වෙනුවට ඔය වගේ දේවල් තමයි අහන්න ලැබෙන්නේ. හොඳයි, මං මේ ගැන කියන්නේ මේක සංස්කෘතිකමය උගා සංවර්ධනයේ තාමයෙන් උරුම වූ අවාසනාවයි.

මේ විදිහට ද්‍රූෂ්ඨරුගනයට ලක් කිරීම සැර වැඩි නැදේද? මොකද ඔබ කොමියුනිස්ට් පක්ෂයේ කෙනෙක්.

හරියට හරි. කිසිවක් තැනි පුද්ගලයෙකුට - මේක බොහෝ අවස්ථාවල කියලා තියෙන දැයක්. යදුම් හැර අහිමි වෙන්න දැයක් නැ. හැම මොහොත්කම මං තිබිය අවදානමක. මගේ ජීවිතය, මගේ වරිතය, මට තිබුණු හැමදේම වගේ - පොත් එතකාට ගෙදර - මගේ ගෙදර ගින්නෙන් වැනසුණා. වධ හිංසාවලට ලක්වුණා. එක වතාවකට වැඩියෙන් මාව අත් අඩංගුවේ රඳවාගෙන සිටියා. මාව පිටුවහල් කළා: ඔවුන් මට කිසිවෙකු සමග කතාබහ කිරීම තහනම් කළා: දහස් ගණනක් පොලිස් හටයන් ගේ සෞඛ්‍යාලට මාව ලක්වුණා. මට තිබුණු මේ දේවල් ගැන මං සැහීමකට පත් වුණේ නැ. එතකාට මොනවා මට තිබුණේ? මාව තනනු ලැබුවේ ජනතා අරගලයේදී නැවත නැවත මා භාවිතා කළ හැකි අයුරින්. රේගුට මේ ගෙදර. මෙය විසිවසරක් තිස්සේ කොමියුනිස්ට් පක්ෂයට අයන් නිවසක්. මං එය දුන්නේ ප්‍රසිද්ධ රිටි ආයුවකින්. මට මේ ගෙදර ඉන්නේ මගේ පක්ෂයේ ත්‍යාග්‍යීලි බව තිසයි. ඉතින්, මට දේශාරෝපණය කරන උදවිය එහෙම කළාවේ. අඩුම ගානේ ඔවුන් ඔවුන්ගේ-පාවසන්-ගලවල ගියාවේ. එවිට ඔවුන් වෙනත් විදියටවත් අදුනාගනීවි.

මඟ නොයෙක් පුස්තකාල පරිත්‍යාග කර තිබෙනවා. ඔබ දැනට අයිලා නොග්‍රැහී ලේඛක ජනපද ව්‍යාපෘතියේ තැනිද?

මගේ රැචේ විශ්වවිද්‍යාලයට මම පුස්තකාලයකටත් වැඩියෙන් පොත් පරිත්‍යාග කළා. මං තේවත් වෙන්නේ මගේ පොත්වලින් ලැබෙන ආදායමෙන්. මං ඉතුරු කරපු දෙයක් තැ. හැම මාසේකම මගේ පොත්වලින් ලැබෙන දේ හැරුණාම මට කියලා යොමුවීමට වෙනත් දෙයක් තැ. ඒ ආදායමෙන් පසුකාලයේදී මම වෙරළ තීරයෙන් විශාල ඉඩම් කැබැල්ලක් මිලට ගත්තා. ලේඛකයන්ට ගිමිහාන සමයේදී මෙහි ඉදිවන මනදීරයේ ගත කරමින් නිර්මාණ කටයුතුවල තියැලීමට හැකියාව ලැබේයි. එහි පරිසරය අතිශයින්ම සූන්දරයි. කතෝලික සරසවියේ හා විද්‍යා සරසවියේ අධ්‍යක්ෂවරු සහ ලේඛක සංගමය එක්ව පිහිටුවාගත් කැන්වලාවේ පදනම මෙහි ස්ථාපිත කෙරෙනු ඇති.

Twenty Love poems and a Song of Despair
(ප්‍රේම කාව්‍ය 20 සහ අපේක්ෂා හංගත්වයේ ගිතය) ඔබේ මූල්කාලීන කාතියක්. මේ පොත අදටත් දහස් ගණනින් කියවන විශාල ඉල්ලුමක් ඇති ජෞතක්. රීට හේතුව කුමක්ද?

මේ පොතේ පිටපත් මිලියනයක් නිකුත් වීම නිමිත්තේන් පෙරවදනක් ලියන්න කියල මගෙන් ඉල්ලා තිබෙනවා. ඉතාමත් ඉක්මනින් මෙක මිලියන 2 ක් ඉක්මවයි. ඇත්තටම මටත් තේරුමිගත්ත බැරි කාරණය තමයි, විරහව ගැන කියැවෙන මේ පොත හුගාක් දෙනා, වැඩිහිටියන්ම තරුණ පායිකයේ මේ තරම් කියවන්නේ ඇයි කියලා. ඇත්තටම මට ඒක තේරුමිගත්ත බැ. සමහරවිට මේ පොත තාරුණායේ තේරුම් ගැනීමට අපහසු හුගාක් වරිත ලක්ෂණ තියෙන්තය කරන තිසා වෙන්නත් පුළුවන්. ඇතැම්විට ඒ අන්දමේ අහිරහස් ගැටුවලට ඒයින් පිළිතුරු ලැබෙනවා

වෙන්නත් පුළුවන්. ඒක හරිම ගෝකාකුල පොතක්. නාමුත්, රීට ඇති ආකර්ෂනය වියැකී ගොස් තැ.

මඟ වැඩිම හාඡා ගණනකට ඔබේ කවී පරිවර්තනය වූ කවීයෙක්. හාඡා 30 කට විතර ඒවා පරිවර්තනය වෙලා තියෙනවා. ඒ අතරින් වඩාත්ම හොඳින් පරිවර්තනය වී ඇත්තේ කිනම් හාඡාවකට හෝ හාඡාවලට කියලද ඔබ සිතන්නේ?.

මට කියන්න පුළුවන් ඉතාලි හාඡාවට කියලා. මොකද මේ හාඡා දෙක අතර තියෙන සම්පාදනය. මං දත්තවා, ඉතාලි හැරුණාම ඉංගිරිසි සහ ප්‍රංශ හාඡා ගත්තොත් ඒවා ස්ථාන්දු හාඡාවට අනුරුදී තැ. වාර්ෂිකාත්මව, තෝරාගැනීම අනුව, වර්ෂනය අනුව හෝ වචනවලට ඇති බර අනුව ගත්තන් මේ හාඡා අතර අනුරුපතාවක් තැ. ඒක අර්ථනිරුපණයේ සමානත්වය පිළිබඳ ගැටුවක් නොවේයි. හැගීම - දැනීම් නිවැරදි වෙන්න පුළුවන්. නාමුත් පරිවර්තනයක නිරවද්‍යතාවය මගින් අදහස් වෙන්නේ කවීයක් විනාශ කිරීම වෙන්නත් පුළුවන්. ප්‍රංශ හාඡාවන් පළවු භුගක් පරිවර්තන ගත්තොත්, මං කියන්නේ තැ සියල්ලම කියලා ඒත්, මගේ කාව්‍යකරණය ඒවායින් ගිලිහෙනවා. ඒක තවදුරටත් රැඳෙන්නේ තැනි තරම්. මං මෙහෙම කියදී කෙනෙකුට රීට විරුද්ධ වෙන්න පුළුවන්. මොකද දෙවිදිහකට ලියල තියෙන්නේ එකම දේ තේරු කියලා. ඒත් මං ප්‍රංශ කවීයකු වූණා නම් මය කතාව හරි. යම් කවීයකදී මං කලේ මෙකයි කියල මං කියන්න ගියේ තැ මොකද, වචනවලට තියෙන වරිනාකම වෙනස්. එතකොට මං ලියල තියෙන්නේ වෙනත් දෙයක් ගැන වෙන්නත් පුළුවන්.

ඉංගිරිසිය යුතා?

මං දකින්නේ ඉංගිරිසි හාඡාව ස්ථාන්දු හාඡාවට වඩා වෙනස්. ඉංගිරිසිය හුගක් සාපුව

යෙදෙනවා. මගේ කාච්‍යකරණයේ අරුත ඉන් බොහෝ විට පිළිබැඳු වෙනවා. නමුත්, මගේ කවිවලට අදාළ පරිසරය ඉන් පිළිබැඳු වෙන්නේ නෑ. ඉංගිරිසි කවියකුගේ නිරමාණ ස්පායුස්කු භාෂාවට පරිවර්තනය කරදීදින් වෙන්නේ මෙකම තමයි.

රහස් පරික්ෂක කතා කියුවීමට ඔබ තුළ ඇති දැඩි කුමැත්ත ගැන ඔබ කිවිවා. කවුද ඔබේ ප්‍රියතම ලේඛකයින්?

මේ වර්ගයේ විශිෂ්ට කෘතියක් ලෙස එරික් ඇම්බලර්ගේ A coffin for Dimitrios මං දකිනවා. මේ කෘතිය කියැවූ පසු මං ඇම්බලර්ගේ හැම පොතක්ම වගේ කියෙවිවා. ඒවායේ මූලික පරිසමාජ්‍ය බවක් නම් නෑ. ඒත් ඒවා අතිශයින්ම ප්‍රයෝග විශිෂ්ට පුක්තයි. A Coffin for Dimitrios හරිම ගුෂ්ත පරිසරයක් ගොඩනගනවා. සිමෙනෙනුත් ඩුරක් වැදගත්. ඒත් James Hadley Chase හිතිය, සංත්‍රාසය අතිද්ක්ෂ ලෙස මතුකරනවා No Orchids for Miss Blandish පැයිණ් පොතක්. රහස් පරික්ෂක කතාවල කඩමෙක් බවට පත්වූයේ නෑ. No Orchids for Miss Blandish සහ විලියම් ගෝල්ක්නර්ගේ Sanctuary කෘතින් දෙක අතර අමුතුම සමානත්වයක් තිබෙනවා. නමුත් මේ දෙදෙනාගෙන් ප්‍රථමයා කවුදයි තීරණය කිරීමට මා වැයම් කරන්නේ නෑ. ඇත්තටම අපරාධ පරික්ෂක කතා ගැන කියදීමං බැංශයෙල් හැමට ගැනත් කල්පනා කරනවා. මෙය බාල ගැන්වසීමය තත්වයෙන් ඉහළට ගත්තේත් එට ගක්තිමත් පිටකොන්දක් ලබා දුන්නේත් මහු. මහු විශිෂ්ට නිරමාණකරුවෙක්. මහුගෙන් පසුව වෙනත් අය සියගෙනින් බිජිවූණා. ඒ අතරින් ජෝන් මැක්බොනල්ඩ් අනි විශිෂ්ටයෙක්. ඔවුන් සියලු දෙනාම නිරන්තරයෙන්ම ලේඛන කළාවේ යෙදුණු අය. ඒ වෙශ්‍යාලියා සහ ස්පායුස්කු ජාතිකයන් අතර පැවැති ගුදුණු වසර සිය ගණනක් පැවැතියා. එය තමයි මානව ඉතිහාසයේ දීර්ශනම කාලයක් පැවැති සිවිල් යුද්ධය. ඇරෝකේනියාවේ අර්ධවත්තාරී ගෝන්තිකයන් ස්පායුස්කු ආක්‍රමණිකයන්ම එරෙහිව නිදහස උදෙසා කළ සටන වසර 300 ක් පැවැතියා. දෙන් අලොන්සෝ ඩී ඒරිසියා වයි පුන්ගා තරුණ මානවවාදීයෙක්. මහු එහි පැමිණයේ වහුලන් බවට පත් කුරන ලද මිනිසුන් සමගයි. ඔවුන්ගේ වුවමනාව වී තිබුණේ සමස්ත අමෙරිකාවේම ආධිපත්‍යය

රහස් පරික්ෂක තවකතා 'කඩා වැටෙමින් පවතින උතුරු අමෙරිකානු දිනවාදී සමාජය පිළිබඳ බරපතල විවේචන එල්ල කළා විය හැකියි. මේ රහස් පරික්ෂක තවකතා වලින් දේශපාලනයෙන් හා පොලිසිය දුෂ්ණයට ලක්ව තිබීම, විශාල නගරවල මුදල් මගින් ඇතිකර ඇති බලපෑම, උතුරු අමෙරිකානු තුමයේ සැම කොටසක් පාහේ වෙළාගත් දුෂ්ණය ආදී වශයෙන් අමෙරිකානු ජීවිතය පිළිබඳ අවධානයට ලක්වූණා. සාහිත්‍ය විවාරකයන්ගේ අවධානයට ලක්වූණා. සාහිත්‍ය විවාරකයන්ගේ අවධානයට රහස් පරික්ෂක කතා ලක් වන්නේ නෑ.

මබ කියවන වෙනත් පොත් මොනවාද?

මම ඉතිහාසය ගැන ලියැවුණු පොත් -පත් කියවනවා. විශේෂයෙන්ම මගේ රට 'ගැන ලියැවුණු පැයිණ් ඉතිහාස වාර්තා': විලිය අපුරු ඉතිහාසයකට උරුමකම් කියනවා. පැයිණ් මුරිනි හා ස්මාරක දක්නට නැතත් එට ඉතිහාසයක් තිබෙනවා. විලිය සොයාගත්තේ කවියෙක්, ඔහු දෙන් අලොන්සෝ ඩී එරිසිලා වයි පුන්ගා, Don Alonso de Ercilla Y Zunga. ඔහු බාස්ක් වෘත්තාත්‍යාලාක්. මෙහි ලියා වුණේ ආක්‍රමණිකයන් ස්මාරක. ඒක තරමක් අසාමාන්‍යයි. එවත් පටන් විලියට යැවු මිනිසුන් බොහෝමයින් දැයැවල්වලින් පිටවුණු අය. මෙය ජීවත්වීමෙහි අසිරුම තැනාක් වූණා. ඇරෝකේනියාවේ අර්ධවත්තාරී සහ ස්පායුස්කු ජාතිකයන් අතර පැවැති ගුදුණු වසර සිය ගණනක් පැවැතියා. එය තමයි මානව ඉතිහාසයේ දීර්ශනම කාලයක් පැවැති සිවිල් යුද්ධය. ඇරෝකේනියාවේ අර්ධවත්තාරී ගෝන්තිකයන් ස්පායුස්කු ආක්‍රමණිකයන්ම එරෙහිව නිදහස උදෙසා කළ සටන වසර 300 ක් පැවැතියා. දෙන් අලොන්සෝ ඩී ඒරිසියා වයි පුන්ගා තරුණ මානවවාදීයෙක්. ඔහු එහි පැමිණයේ වහුලන් බවට පත් කුරන ලද මිනිසුන් සමගයි. ඔවුන්ගේ වුවමනාව වී තිබුණේ සමස්ත අමෙරිකාවේම ආධිපත්‍යය

තමන් යටතට ගැනීම සහ එය පාලනය කිරීම සි. මේ ගොරෝසු ශිජ්ටාවාර නොවූ දේශයට අපි කියන්නේ විලිය කියලා. බෙන් අලොන්සෝ La Araucana ලියමින් සඳහන් කළේ එහෙමයි. එය කැස්ටිලියානු සාහිත්‍යයේ දිර්සතම විර කාචයයයි. ඇරෝකේනියාවේ නොදන්නා ගෝනික ජනවර්ග කෙරෙහි ගරුත්වයෙන් යුතුව මෙය ලියැවුණා. ඉතිහාසයේ පළමුවතාවට එතෙක් තම නොදන් විරවරයන්ට ඔහු නමක් දුන්නා. ඔහුගේ ස්වදේශීකයන් වූ කැස්ටිලියානු සොල්ඩුවන්ට වඩා තැනක් මේ මිනිසුන්ට ලබා දුන්නා. La Araucana 16 වැනි සියවසේ ප්‍රකාශයට පත් වුණා. එහි පරිවර්තන යුරෝපය පුරාම ව්‍යාජ්‍යත වුණා. එය විශිෂ්ට කවියකුගේ විශිෂ්ට කාචයක්. විලියේ ඉතිහාසය සතු මේ ශේෂේය විරත්වය එහි උපතේ පටන්ම වෙළි තිබුණ දෙයක්. විලි ජාතිකයන් හැටියට අපි සෙසු ස්පාං්ඩු සහ

ඉන්දියානු අමෙරිකානු දෙමුහුන් මිනිසුන්ගෙන්, ස්පාං්ඩු සොල්ඩුවන්ගෙන් පැවත එන අය නොවෙයි. මවුන් මේ සොල්ඩුවන් අතින් දුෂ්ඨය වූ හෝ නීත්‍යානුකූලව විවාහ නොවූ කාන්තාවන්ගෙන් පැවත එන්නන් නොවෙයි. නමුත් ඇරෝකේනියන්ට ස්පාං්ඩු කාන්තාවන් සමග බලහන්කාරයෙන් විවාහ වී හෝ මවුන්ගේ එකගතාව මත එකට ජීවත්වීම තිසා ඇති වූ පරපුරයි. දිර්ස යුද සමය තුළ ස්පාං්ඩු කතුන් එලෙස රඳවාගෙන සිටියා. මෙහෙම බලනකොට අජේ වෙනසක් තියෙනවා. සත්තකින්ම 1810 න් පසුව නිදහසේ ලේ වැකුණු ඉතිහාසය ඇරුණිනවා. එය පිරි තිබුණේ බේදවාවක, මතගැටුම්, අරගල වලින්. සැන්මාරින් සහ බොලිවාර්, හොස් මිගල් කැරෙරා සහ මි හිගින්ස් වැනි අයගේ නාමයෙන් සාර්ථකත්වයේ සහ අවාසනාවේ නිමාවක් නොදකින පිටුවලින් එය පිරවී තිබුණා.



මේ සියල්ල විසින් මා පොත් කියවන්නකු කළා. මේ රටේ ඉතිහාසයේ සූචිණීම් කාරණා දැන ගැනීමෙන් මා වින්දනයකුත් ලැබුවා. සැම කෙනෙකුගෙන්ම දුරස්ථ යැයි දැනෙන උන්නතාංශයන්හි සිතල ඒ වගේම කාන්තාරද සහිත උතුරේ වෙඩි ලුණු සහිත පැමිපාස් බිමෙන්ද, හිමෙන් වැසුණු අන්දීස් කළකරයෙන්ද, සයුරු තීරයෙන් සරසන ලද්දාවූ ද භුමිය විලිය සි. මගේ රට සි. මම සඳහනිකවම එහි ජ්වත්වන මිනිසුන් අතරින් අයෙක්. ලොව අන් කොතැනකදී මට කොහොම සැලකුවත් මම ආපසු මගේ රට සෞයා එන මිනිසෙක්. යුරෝපයේ මහා නගරවලට මම කැමැති සි. ආර්තේස් (Arno) නිමිනයට මා උතුම් ලෙස ආදරය කරනවා. කෝපන්නේගන්, ස්ටොක්හෝම් වගේ නගරවල වීදිවලටත් මා ඇශ්‍රම් කරනවා. ඇය පැරීසිය, පැරීසිය, පැරීසිය. මේ කොහො සියන් මා තැවතත් විලියට එනවා.

“මගේ සමකාලිනයන්” මැයෙන් ලිපියක් ලියන අර්නස්තෝ මොන්ටෙනිග්‍රෝ උරුගුවේයානු විවාරක රෝඩ්ස්වේස් මොනෙගල් විවාරයට ලක්කරනවා. මන්ද, මහු කියනවා සමකාලින යුරෝපීය හා උතුරු අමෙරිකානු ලේඛකයන් තම ගදා සාහිත්‍යයට තවමු බවත් දෙන්න නම් ඔවුන් ලතින් ඇමෙරිකානු සයයන් අධ්‍යයනයා කළ යුතු බව. එය හරියට ‘මගේ උරහිසට තැගපන්’ කියලා කුඩියා අලියාට කියනවා වගේයි කියලා මොන්ටෙනිග්‍රෝ ඒ කතාව විහිඟාවට ලක් කරනවා. ඉන්පසු මහු බේග ස්ගෙන් උදාහරණ දක්වනවා. “අතිශය ක්‍රාර ඇමෙරිකා එක්සන් ජනපදය සමග සසඳන විට මේ රට (මේ මහද්වීපය) ලොවටම බලපැමක් ඇතිකළ එක ලේඛකයෙක් වත් බිහිකර නෑ. එමරසන් කෙනෙක් - විවිමන් කෙනෙක් - පේ කෙනෙක් එකම හෙන්ටි ජෙමිස් කෙනෙක් හෝ මෙල්විල් කෙනෙක් බිහිකර නෑ. අපට විවිමන්, බුද්ධේයා හෝ කළුකා වගේ නම් තිබුණෙන් තැතත් ඇය එය වැදගත් වෙන්නේ? සාහිත්‍ය

නිරමාණයේ ඉතිහාසය මකුෂ්‍යත්වය තරම්ම විශාලයි. සමාජ ආචාරයේ පද්ධතියක් බලෙන් පටවන්න අපට බැඳු. එක්සන් ජනපදයේ ඕනෑම වැඩි සාක්ෂරතාවයෙන් යුතු ජනගහනය ඉපරිණා සම්පූද්‍යයන් සහිත යුරෝපය සමග, පොත පත හෝ ඔවුන්ගේම ප්‍රකාශන විධි තැති ලතින් ඇමෙරිකාවේ, අපේ ජන සමුහක් සමග සැසිදිය තොහැකියි. නමුත් එකිනෙකාට ගේගසා ගතිමින් කාලය ගෙවා දමන්න, මේ මහාද්වීපයට හෝ අර මහද්වීපයට වඩා ඉදිරියට යැමේ අපේක්ෂාවෙන් ජ්වත්වීම මට නම් හරිම පටු කළුපනාවක්. මේක පෙෂ්ඨාලික අදහසක් පමණක්මත් විය හැකියි.

සියල්ලම තනි යුද්ගලයකුගේ මත දක්වීමක් වෙන්නත් යුතුවන්. ලතින් ඇමෙරිකාවේ සාහිත්‍ය කටයුතු ගැන අදහසක් පළකිරීමට ඔබ කැමැතිද?

හොන්චියුරාස්වල හරි නිවියෝර්ක්වල හරි (ස්පාජුන් බසින් පළනුවූ) මොන්ටෙවිචියෝ තැත්නම් ගුආයක්විල් වල හරි සගරාවක් ගත්තොත් අපට පෙනෙන දෙයක් තමයි, ඒ සියල්ල එකම ආකෘතියකට අයත් බව. එලියටේ හරි කළුකාගේ හරි ආහාසය ලැබූ කිසීම් මොස්තරකාරී සාහිත්‍යයක ලක්ෂණ පළකරනවා. මෙය සංස්කාතිකමය යටත්විජ්‍යත්වාදයට උදාහරණයක්. අපි තවමත් අනුගතවෙලා ඉන්නේ යුරෝපීයානු ආචාරයේ මෙල්වලට. මෙහෙළියේ උදාහරණයක් ගත්තොත් ගැහැණුණාතම නිවේස්වල ඇති ඕනෑම දෙයක් ඔබට පෙන්වන්න ගියෙන් මොවා එකා පිළිත්, මෙකු තවත් කොහො හරි රටක කියල කියන්නේ සිනහවකුත් ඇතිවයි. මිලියන ගණනක් වන විශිෂ්ට ගෙවල්වල තියෙන අප්‍රසන්න පිළිත් භාණ්ඩ වැඩිහිටියක් ආනයනය කරපු දේවල්. ඒවා ජර්මනියේ හරි ප්‍රංශයේ හරි ගැක්ටරිවල හදුපු ඒවා. එක තමයි නාරකම කාරණය. මොවා මෙහෙදී භාරගන්නේ ඉහළම තත්ත්වයේ භාණ්ඩ හැටියටයි. මොකද ඒවා ආනයනික භාණ්ඩ.

අනාගමික වීම ගැන බියක් තිබෙනවාද?

අැත්තටම ඉස්සර සැම කෙනෙක්ම වගේ විජ්ලවිය අදහස්වලින් බියට පත් වී සිටියා. විශේෂයෙන් ලේඛකයන්ට මේ තත්ත්වය බලපෑවා. මේ දැකයේදී විශේෂයෙන්ම කියුබානු විජ්ලවයෙන් පස්සේ තුතන විලාසිතාව මෙක් ප්‍රතිචිරදීධ පැත්ත. දැන් ලේඛකයේ බියෙන් ඉන්නේ ඔවුන් අන්ත වාමවාදීන් විදියට සලකාවී කියලායි. ඉතින් ඔවුන් සැම කෙනෙක්ම ගර්ල්ලා හටයෙකුගේ තත්ත්වයේ තමයි ඉන්නේ. පුරාක් ලේඛකයේ ලියන්නේ අධිරාජ්‍යවාදයට එරෙහි සටනේ ඉදිරි පෙළුණ්නවා කියල අවධාරණය කරමින් ඒ ගැන පමණයි. ඔවුන් අතරමම සිටින අප තිරන්තරයෙන් ඒ යුද්ධය දක්වන්නේ සාහිත්‍ය විසින් ජනාතාවගේ පැත්තේ තබන ලදූ දෙයක් හැටියටයි.

නමුත් අප විශ්වාස කරන දෙයක් තමයි එය විලාසිතාව පිළිබඳව කාරණයක් පමණක් නම්, සහ ලේඛකයාට ඇති බිය ක්‍රියාකාරී වාමවාදීයකු ලෙස ගණන් නොගැනීම නම්... ඒ කියන්නේ, අපි ඒ වර්ගයේ විජ්ලවයක් සමග පුරාක් දුර ගමන් කරන්නේ නැ. අන්තමේදී සැම වර්ගයකම සතුන් සාහිත්‍ය වනාන්තරයට නුරුවෙනවා.

වසර ගණනාවක් තිස්සේ මගේ කවිවලටත් මගේ ජීවිතයටත් පහරදීමෙන්ම ජීවත්වුණා වගේ පෙනුණු දුෂ්චර පිරිසක් හිටියා. මං කිවවා “ඔවුන්ට පාඩුවේ ඉන්න ඉඩ හරිමු. මේ වනාන්තරයේ හැමෝටම ඉඩ තියෙනවා. අලින්ටත් ඉඩක් තිබෙනවා නම්... උන් තමයි අප්‍රිකාවේ සහ ලංකාවේ වනාන්තරවල වැඩිම ඉඩකඩ අන්තරගෙන ඉන්නේ... එහෙම නම් කවියා හැමෝටමත් නොවැරදිම ඉඩක් ඇති.”

මිල ජෝන් ලුවී බෝර්ගස් ගැන විරෝධාකල්ප මත දැරුවා කියලා ඇතැම් දෙනා ඔබට එව්දනා කරනවා නේද?

බෝර්ගස් ගැන තියෙන ඔය විරෝධාකල්පය බුද්ධිමය හෝ සංස්කෘතිකමය එකක් විය හැකියි. මොකද අපේ විදිහ වෙනස්. කෙනෙකුට සාමකාමීව අරගල කරන්නත් පුළුවන්. නමුත්, මට වෙනත් සතුරන් සිටිනවා. ඒ ලේඛකයා නම් නොවේයි. මම දකින්නේ මගේ සතුරා තමයි, අධිරාජ්‍යවාදය කියලා. ඒ වගේම ධනවාදීයෝ. වියවිනාමයට නාපලම් බෝම්බ දුම්පු අය. හැබැයි බෝර්ගස් මගේ සතුරෙක් නොවේයි.

බෝර්ගස් ගේ ලේඛන කාර්යය ගැන ඔබ මොකද සිතන්නේ?

හහු ග්‍රේෂ්‍ය ලේඛකයෙක්. ස්ථාන්ක්කු හාඡාව කතා කරන අය ඔහු වැනි අයකු සිටීම ගැන පුරාක් ආචම්බරයට පත් වෙනවා. සියල්ලටම ඉහැලින් ඔහු ලතින් අමෙරිකාවටම අහිමානයක්. බෝර්ගස්ට කළින් යුරෝපයත් එකක් සසදදීදී ඒ වගේ ලේඛකයේ අපට හිටිය බොහෝම වික දෙනෙක් පමණයි. අපට ග්‍රේෂ්‍ය ලේඛකයා සිටියා. ඒත් බෝර්ගස් වගේ විශ්විය ලේඛයේ අපේ රටවලින් සුලබව බිහිවුණේ නැ. මං කියන්නේ නැ ඔහු තමයි ග්‍රේෂ්‍යතමයා කියලා. ඒ වගේම මං හිතන්නේ පුරාක් අවස්ථාවලදී වෙනත් අය ඔහු අහිභවා ගියා. ඒත් සැම අතකින්ම බලන කොට ඔහු සැම අයුරකින්ම ලෝකයට විවෘත වුණා. අවමානයට ලක්වුණා. ඒකට අපේ වගේ රටවල් ගැන යුරෝපයට තිබුණු බුද්ධිමය කුතුහලයන් හේතුවක් වුණා. නමුත් බෝර්ගස් සමග අරගල, සිටීම මං එහෙම කරනවා දකින්න සැම කෙනෙකුටම ඕන වුණා. හැබැයි. මං ඒක කරන්නේ නැ. ඔහු සිතන්නේ බහිනොසරයුකු වගේ නම් ..., නොදයි එවිට මම. සිතන විදිහට එක් සම්බන්ධයක් නැ. සමකාලීන ලෝකයේ සිදුවන දේවල් ගැන ඔහු



කිසිවත් තේරුම් ගත්තේ නැ. මහු සිතුවේ මං එවා තේරුම්ගත්තේ වෙනත් විදිහකට කියලා. ඒ නිසා අපි අතර සම්මුතියක් තියෙනවා.

ඉරිඛ දච්චවල අපි දකිනවා, සමහර ආර්ථන්ටිනියානු තරුණයෝගී ගිවාරය වයමින් බෝර්ගස් ගේ “මිලොන්ගා” ගෙනවා. එය ඔබේ ප්‍රමෝදයට කාරණයක් වුණා නේද?

බෝර්ගස්ගේ මිලොන්ගා මාව විශාල වශයෙන් ප්‍රමෝදයට පත් කරනවා. සියල්ල සමග එය වායුරෝධක වන පරිදි සිල් තැබූ කවියක්, මට ඒ යෙදුම භාවිත කරන්න ඉඩදෙන්න. ඒ තරම් දියුණු, තුතනයට ගැලපෙන, බුද්ධිමය සම්පතක් බඳු කාව්‍යයත් ජනප්‍රිය තේමාවකට හැරවිය හැකියි. එසේ කිරීමෙන් ඊට සැබැ වගේම කිසියම් අවබෝධයක් ලැබෙනවා. ලතින් ඇමෙරිකානු කවින් ඔහුගේ ආදර්ශයන් අනුකරණය කරනවා.

විලියානු ජන සංගිතය නියෝජනය කරන නිරමාණ කිසිවක් ඔබ අතින් බිහිවුණා ද?

මං ලියල තියෙන එවැනි ගිත මේ රටේ ඉතාමත් ප්‍රසිද්ධයි.

ඔබ වඩාත්ම කැමැති රැසියානු කවියා කවුද?

රැසියානු මහා කවියා මායාකොටුස්කි. උතුරු අමෙරිකාවේ කාර්මික විප්ලවයට වෝල්ට් විවිමන් වගේ මායා කොටුස්කි නාමය රැසියානු විප්ලවය සමග බැඳී පවතිනවා.

රට හැර ශිය රැසියානු ලේඛකයේ ගැන ඔබ මොකද සිතන්නේ?

කාටහරි යම් තැනක් හැර යාමට අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. මේක ඇත්තටම පුද්ගලයා මත රඳු පවතින කාරණයක්. සමහර සේවියට ලේඛකයේ එරට සාහිත්‍ය සංවධාන හෝ තමන්ගේ රට ගැනම අත්ථ්‍යත්වයෙන්

හැඟීමකින් පසුවුණා. නමුත් මට සමාජවාදී රටවලට වඩා අඩු විසම්මූනියන් වෙනත් රටවල් හා එම ලේඛනයන් අතර දකින්නේ නෑ. සේවියට ලේඛකයා බහුතරය සමාජවාදී ආකෘතිය ගැන අනීමානයකින් යුත්තයි. නාසිවාදයෙන් ලොව මුදවාගත් ගෞෂ්ය යුද්ධය, ඒ යුද්ධයෙදී රැසියානුවන්ගේ තුමිකාව සමාජවාදය මගින් බිජිකළ ආකෘතිය ගැන ඔවුන් එ ලෙස ආචම්බර වෙනවා. මීට පරිබාහිර තත්ත්වක් තියෙනවා නම් ඒක පුද්ගලික ප්‍රශ්නයක්. එය විහාග කළ යුත්තේ ඒ එක් එක් කාරණය වෙන් වෙන්ව විග්‍රහ කරගනිමිනුයි.

නමුත් නිරමාණ කාර්යය නිදහස්ව, වියුත්තව පවතින දෙයක් නෙවෙයි. එය නිරන්තරයෙන්ම රාජ්‍යයේ වින්තනය පිළිබඳ කරනවා නේද?

එය අතිශයෝක්තියක්. මං දන්නවා නුගාක් ලේඛකයෝ, විතු ශිල්පීයා රාජ්‍යයේ අරක මෙක ගැන ප්‍රශ්නයි ලියන්නේ - කියන්නේ, අදින්නේ නෑ. ඒත් ඒක එහෙමයි කියලා අගවන කුමන්තුණයක් තියෙනවා.

නමුත් ඒක එහෙම නෙවෙයි. ඔහුම විෂ්ලවයකදී එම විෂ්ලවිය බලවේගය ගක්තිමත් කිරීමට කටයුතු සිදුවෙනවා. සංවර්ධනයෙන් තොරව විෂ්ලවයට පවතින්න බැං.

ධනවාදයෙන් සමාජවාදයට වෙනස් වෙද්දී එම වෙනස මගින් සිදුකරනු ලැබූ කෝලාභලය ලේඛකයන්, බුද්ධිමතුන් හා කලාකරුවන්ද ඇතුළු සමාජයේ සියලු ස්ථරවල සහයෝගය විෂ්ලවය විසින් ඉල්ලා සිටියාත් මොකද වෙන්නේ. පිතන්න ඇමෙරිකානු විෂ්ලවය ගැන, අධිරාජ්‍යවාදී ස්ථාන්ක්‍රියට එරෙහිව කළ අපේම යුද්ධය ගැන. මෙම සිද්ධින්ගේන් පස්සේ ලේඛකයේ රාජ්‍යත්වය ගැන එහෙමත් නැත්තම් ඇමෙරිකා එක්සත් ජනපදනයට එරෙහි එංගලන්තයට ආහැනු බලයාභාදීම, කලින් යටත් විෂ්තර පිළිබඳව ස්ථාන්ක්‍රියට තිබුණු

බලය තැවත ඒ රටට ලබා දීමට ලේඛකයා කැපවුණා නම් වෙන්න තිබුණෙ මොකක්ද? ලේඛකයෙක් හෝ කලාකරුවෙක් යටත් විෂ්ඨවාදය ඉහළට ඔසවා තැබුවා නම් ඔහු දඩුවම විදින්න තිබුණා. සමාජය බින්දුවේ පටන් ගොඩනගන්න බලාපොරොත්තුවන විෂ්ලවයක් බුද්ධියේ ආධාරය ඒකරායි කළ යුත්තේ එහි බලයෙන්මයි. (කොහොම නමුත්, ධනවාදයේ හෝ පෙද්ගලික දන අයිතියේ සිට සමාජවාදය හා කොමියුනිස්ට් වාදයට බැසීම මීට කලින් අත්හඳ බලලා නෑ.) එහෙම ක්‍රියාවලියකින් ගැටුම ඇතිවෙනවා. එහෙත් මේ සිදුවීම මානුෂීය මෙන්ම දේශපාලනිකයි. ඒත් මම බලාපොරොත්තු වෙනවා කාලය ගෙවීමත් සුම්ග, සමාජය ස්ථාවර වෙද්දී සමාජවාදී රටවල ලේඛකයන්ට නිරන්තරවම ඔවුන්ගේ සමාජය ප්‍රශ්න ගැන තොසිතා ඔවුන් බෙහෙවින්ම ආසාකරන දේවල්වල තියුලෙන්න හැකිවේවි. ඔබ තරුණ කවියන්ට දෙන අවවාදය කුමක්ද?

ආ! තරුණ කවියන්ට දෙන්න තරම් උපදෙසක් නෑ. ඔවුන් ඔවුන්ගේ මාර්ගය පාදනාගන්න ඕනෑ. ඔවුන්ගේ ප්‍රකාශයන්ට තොයෙක් ආකාරයේ මං ඇහිරිම සිදුවේවි. ඔවුන් ඒවා ජයගන්න ඕනෑ. මම ඔවුන්ට කව්දවත් තොදෙන උපදෙසය තමයි දේශපාලන කවිවලින් පටන් ගන්න කීම. දේශපාලන කාව්‍ය අනෙක් සැම කාව්‍ය රෙනාවලුවම වඩා හැඟීම සහගතයි. අඩුතරමින් ප්‍රෝමය පිළිබඳ කවි තරමටම. ඒවා ආයාසයෙන් ලියන්න බැං. එවිට ඒවා ග්‍රාමය සහ පිළිගත තොහැකි තත්ත්වයට පත්වෙනවා. දේශපාලන කවියෙක් වීමට පළමුව සෙසු සියලු අවස්ථාවන් පසුකළ යුතුයි. දේශපාලන කවියා, තමන් වෙත දමා ගසන්නා වූ දේශාරෝපණ පිළිගන්නට සූභ්‍රතම් විය යුතුයි. කවිය තැතිනම් සාහිත්‍යය ප්‍රාවාදී ඇතුළුයි ඔහු දේශාරෝපණයට ලක්වේවි. ඒවිගේම දේශපාලන කාව්‍ය අන්තර්ගතයෙනුත් විෂයාර්ථයෙනුත් සන්නද්ධ විය යුතුයි. ඒ වගේම

අනොක් සියලු දෙයක්ම හෙළා දැකිය හැකි බුද්ධීමය හා භාවමය පොහොසත් බවක් තිබිය යුතුයි. මෙය සාක්ෂාත් වීම දුර්ලභයි.

මබ නිතර පවසනවා නිර්මාණාත්මක වින්තනය ඔබ විශ්වාස නොකරන බව.

නිර්මාණයිලිත්වය සේවීම තුළතන තත්ත්වයක්. අපේ කාලේ ලේඛකයා කැමැතියි තමන් වෙත අවධානය ලබාගත්තා. මෙම හරසුන් සිතිවිල්ලෙන් ගුඩී ලක්ෂණ ඇතිවෙනවා. සැම පුද්ගලයාම උත්සාහ කරනවා තමන් කැපී පෙනෙන්නට හැකි මාරුගයක් මස්සේ යන්න. විවක්ෂණයිලි බවක් හෝ නව සෞයාගැනීමක් සඳහා නොවෙයි විශේෂ විවිධත්වයක් ආරුඩිකරගත්තා. වඩාත්ම නිර්මාණයිලි කලාකරුවා කාලය, යුගය සමඟ තම අදියරයන් වෙනස් කරනවා. හොඳම උදාහරණය තමයි පිකාසො. ඔහු අප්‍රිකාවේ මූර්තිකලාවෙන් තැකහාත් ප්‍රාථමික කලාවන්ගෙන් පෝෂණය වෙනවා. ඉන්පසු ඔහුගේ නිර්මාණ, ඔහුගේම නිර්මාණයිලිත්වයෙන් කොයිතරම පරිවර්තනයකට ලක්වෙනවාද කිවොත් පෙනෙන්නේ එම නිර්මාණ ලෝකයේ සංස්කෘතික භූවිද්‍යාවේ අදියරයන් වගයි.

මබේ සාහිත්‍ය බලපෑම් මොනවාද?

කොයිම් හෝ ආකාරයකින් ලේඛකයන් අතර භුවමාරුවක් සිදුවෙනවා. ඒක අප ගන්නා බුස්ම වගේ එක තැනකට අයිතිවෙන්නේ තැ. ලේඛකයා නිවෙසකින් නිවෙසකට යනවා. ඔහු ඔහුගේ ගාහ්නාණ්ඩ වෙනස්කළ යුතුයි. සමහර ලේඛකයන් මෙයින් අපහසුවට පත්වෙනවා. මට මතකයි ගෙඩිරිකෝ ගාර්ඩියා ලෝකා මට නිතර කියනවා, මම ලියපුවා කියවන්න, මගේ කවි කියවන්න කියලා. ඒත් මා කියවමින් ඉන්න අතරේ ඔහු මා නතර කරනවා. “නවත්වන්න, නවත්වන්න, එපා දිගටම කියවන්න. මබේන් මට බලපෑමක් සිදුවෙයි” කියලා.

සෞඛ්‍යභාෂා පිළිබඳව ඔබ, දක්වන ඇල්ල ගැන පැවසුවෙන්?

මගේ ලමා කාලේ ඉදළම මම කුරුල්ලන්ට, සිජ්ජිකටුවලට, වනාන්තරවලට, ගහවැලට ආසයි. මං සිජ්ජිකටු හොයන්න තුළක් තැන්වල ඇවිදලා තියනවා. මට ඒවයින් හොඳ එකතුවකුත් තියෙනවා. මම ‘කුරුල්ලන්ගේ කලාව’ කියල පොතක් ලිවා. ඒ වගේම මම වන කථා (Bestiary) මුහුදු හු කම්පනය (Sea quake) සහ “මසු පැලැටි වෙළෙන්දාගේ රෝසමල” (Herbalist's Rose) ලිවා. පැලැටි හා පැලැටිවල වර්ධනය පිළිබඳ පොතක් ඒක. මම හොටලයක ඉන්න කැමැති ද්වයක් දෙකක් විතරයි; මම වනාන්තරයේ, වැල්ලේ සතුටින් ඉන්නවා. යාත්‍රාකරමින් හෝ ගින්දර, මහ පොලොව, ජලය, වාතය එක්ක කෙළින්ම.

මබේ කවිවල තැවත තැවත මතුවන සංකේත තිබෙනවා. මුහුද, මාලි, කුරුල්ලො... වගේ.

මම සංකේත විශ්වාස කරන්නේ තැ. ඒවා නිකම්ම හොඳික දේවල් පමණයි. දිවා ආලෝකය ගැන මම කල්පනා කරන්නේ කොහොමද, ඒ දේවල් ගැනත් මම හිතන්නේ ඒහෙමයි. මගේ කවිවල ඇතැම් තේමාවන් සේසු තේමාවන්ට වඩා කැපී පෙනෙනවා. පෙනෙන්න ගන්නවා. ඒක හොඳික ඉදිරිපත් කිරීමක්ම පමණයි.

පරෙවියා හා ගිවාරය අගවන්නේ මොනවාද?

පරෙවියා පරෙවියාව, ගිවාරය ඒ තමින් හැදින්වෙන සංගීත හාණ්ඩයට. මේවා විශ්ලේෂණය කරන්න උත්සාහ ගන්න අය ගැන....?

‘මහ පොලොවේ පදිංචිය’ (Residence on Earth) කෘතියේ කවී ගැන ඔබ මෙහෙම කියනවා. “මුවන් ජ්වන් වෙන්න උපකාර කරන්නේ නෑ. මුවන් උපකාර කරන්නේ මියයන්නයි.”


මගේ ‘මහපොලොවේ පදිංචිය’ පොත මගේ ජ්විතයේ අන්තරායදායක මොහොතක් ඉදිරිපත් කරනවා. එය නික්මයූමක් තොමැති කවිතාව. එකත් අත් මිදෙන්න මට නැවත ඉපදෙන්න සිදුවුණා වගයි. ස්පාංශ්ක්‍රා සිවිල් යුද්ධයේ හයානකකම දැනගත තොහැකිවීමේ ඒ කරකියාගත තොහැකි මට භාවනාවේ යෙදෙන්න තරම් බරපතල සිද්ධිවලින් මම බෙරුණා.

වතාවක් මම පැවසුවා මට අවශ්‍ය බලය තිබෙනවා නම් එය කියවීම තහනම් කරනවා. එය නැවත මුද්‍රණය කරන්නට දෙන්නේ නෑ කියලා. ඒ පොතෙහි ජ්විතය වේදනාකාරී බරක්, මාරාන්තික පිබනයක් විදියට පෙන්වනවා.

ඒත් ඒක මගේ ඉස්තරම්ම පොතක් කියලාත් මම දන්නවා. මොකද එහි මගේ මානසික තත්ත්වය හොඳින් පිළිබිඳු වෙනවා. මම හිතන්නේ, කෙනෙකු ලියදි ඔහු හිතන්න ඕනෑ, ඒවා කොතැනකද නතරවෙන්නේ කියලා. මම දන්නේ නෑ මේ කාරණය තවත් කවියන් සම්බන්ධයෙන් කොයිතරම් සැබැඳු කියලා. රෝබට් උරෝස්ට් ඔහුගේ එක රවනාවක කියනවා කවියේ එකම දිඟානතිය විය යුත්තේ ගෝකයයි කියලා. “කවියට ගෝකයත් සමග ඉන්න ඉඩදෙන්න” ඒත්, තරුණයෙක් සිය දිවි නසාගෙන ඔහුගේ පොත්වල ලේ තැවරුණෙන් රෝබට් උරෝස්ට් මොනවා කළුපනා කරන්න තිබුණාද කියලා මම දන්නේ නෑ. - එය මට සිදුවෙලා තියෙනවා - මේ රටේදී. ජ්වයෙන් පිරිලා හිටි තරුණයෙක් මගේ පොතෙන් පස්සේ සිය දිවි නසාගත්තා. මම ඔහුගේ මරණයට සැබැඳුවටම වගකිව යුතුයි කියලා මම

හිතන්නේ නෑ. මේ සිද්ධිය නැමු කවියෙකුටම හිතන්න යොමුකරවනවා... සත්තකින්ම... මගේ විරුද්ධකාරයා ඒකේ වාසිය ගත්තා. මම. මගේම පොත විවේචනය කිරීමේ දේශපාලන වාසිය සුවිශේෂයෙන්ම සතුවුසහගත සුබවාදී දැක්මක් සහිත බව පැවසුවා. මම භුදෙකලාව, දැඩි ගෝකය, බෙමිනස ප්‍රකාශ කිරීම මම මුළුමතින්ම අතහැරලා නෑ. ඒත් මම ස්වර වෙනස් කරන්න, සියලුම ස්වරයන් සෞයාගන්න, සියලුම වරණ සෞයායන්න, නිරමාණය හෝ විනාශය තුළ ජ්වන බලවේග පවතින්නේ කොතැනක වේවා, ඒ තැන්වලට යන්න, කුමතියි.

මගේ කවියත් මගේ ජ්විතයේදී මා පසු කළ යුගයක් පසුකර ඇවිත් තිබෙනවා. භුදෙකලා ලමා කාලය, මහා මානව සමුහයාගේ කොටසක් වීමට ඇත් භුදෙකලා රටවල ගෙවුණු ගැටවර අවධිය... මගේ ජ්විතය පරිණත බවට පත්වුණා. එපමණයි. පසුගිය සියවසේ කවියන්ගේ මෝස්තරය වුණේ වධ වේදනා විදින බෙමිනස් සහගත පුද්ගලයන් වීමයි. එහෙත් ජ්විතය භදුනන, එහි ගැටලු ගැන අවබෝධයක් ඇති, වණ්ඩ ප්‍රවාහයන් මැදින් ගොස් දිවි බෙරාග ත්නා කවියන් ඉන්නවා. මුවන් දුක අත්විදීමෙන් සිය කලාවේ / සාහිත්‍යයේ පුරුණත්වය ලබා ගන්නවා.



අමුමික සෙනෙවිරත්න
(නිදහස් මාධ්‍යවේදියෙක්)

2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභීයේ

හොඳම ස්වතන්තු නවකතාව
බණ්ඩර මැරු උත්
සේන තෝරදෙනිය

හොඳම ස්වතන්තු කෙටිකතාව
කුරිරු සුරංගනා කතාවක්
පියල් කාරියවසම්

හොඳම ස්වතන්තු පදා සංග්‍රහය
මනේ රුප ගතකය සහ වෙනත් කවී
විමල් දිසානායක
යන්නං වන්දරේ
විමර්ශන් කීර්ති

හොඳම ස්වතන්තු නාට්‍ය කෘතිය
බ්‍රිම්බා නම් වූ යොශ්දරා
කේ.ඩී. හේරන්

හොඳම යොවුන් නවකතාව
නන්ද සහ සරණ
අනුල ද සිල්වා

හොඳම ලමා සාහිත්‍ය
සුලං අරන් ගිය අත්තුවු
ජානකී සුරියරවිලි (1 කොටස)
පොල්පිති හරකා
රත්නාශ්‍රී විශේෂීංහ

හොඳම ගාස්ත්‍රීය පර්යේෂණ
පුරාතන ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය
මහාචාර්ය සිරිමල් රණවැල්ල
පුරාණ අභයගිරි විහාරය
මහාචාර්ය එ.ඩී. කුලතුංග

හොඳම පරිවර්තන පදා සංග්‍රහය
සුසුම් සුලං මේ සුලුගට මුසු වෙනවා

හොඳම විවිධ විෂය
මහතලා ජනවහර
කේ.ඩී. මානුව
දේශීය සිනමා වංශය
ගාමිණී වේරගොඩ
බලය සහ බලය
පායලි වම්පික රණවක (ප්‍රශස්ත්‍රී)

හොඳම පරිවර්තන නවකතා
යොශ්දරා
ආනන්ද අමරසිර
මේ මිනිසකු නම්
ගාමිණී වියන්ගොඩ

හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහය
ආදර කැදුල්ල
වන්දන මෙන්ඩිස්

හොඳම පරිවර්තන නාට්‍ය කෘතිය
මිතෙලෝ
ටෝන් රණසිංහ

හොඳම පරිවර්තන විවිධ විෂය
මට මතක ගම
පද්මා ගුණසේකර
රළ
මාලිනී ගෝලින්නගේ

හොඳම නිමාවෙන් යුත් කෘතිය
තිස්ස තිස්ස
ප්‍රේම දිසානායක

හොඳම පිටකවර නිර්මාණය
කානාමර් කේනාර කාට්
තානා විෂ්ණු

2015 ස්වරුණ ප්‍රස්තක සම්මානය

රන් කරඩුව
බටුවන්ගල රාජුල නිමි

අවසාන වටයට තේරුණු කානි

තුරු සමුදා
පුම්පුරා රාජුබද්ධ
බද මාරිය
අනුරසිරි හෙවිරිගේ
බණ්ඩර මැරු උන්
සේන තෝරදෙනිය
මහාසාමි
සේපාලි මායාදුන්නේ

2015 විදෙශ්‍ය සාහිත්‍ය සම්මාන

හොඳම නවකතාව
මහාසාමි
සේපාලි මායාදුන්නා - ගොඩිගේ ප්‍රකාශන

හොඳම කාච්චීය කානිය (සම සම්මාන)
කදු මුදුන
සම්ත බී. අටුවබන්දාල - කර්තා ප්‍රකාශන
නිදි තැනි නිර්මල ඇසක අශ්‍රීස්සක
මංජුල වෙඩිවර්ධනු - සම ප්‍රකාශන

හොඳම කෙටිකතා සංග්‍රහය
මල්ලිගේ මරණය
ගාමිණී ප්‍රනාත්දු

2015 ගොඩිගේ සාහිත්‍ය සම්මාන

හොඳම නවකතාව
“අදහිය නොහැකි නිහඛතාව”
වම්පා වෛද්‍යතිලක

හොඳම කෙටිකතා සංග්‍රහය
“කුරිරු සුරංගනා කතාවක්”
පියල් කාරියවසම්

හොඳම කාච්චීය සංග්‍රහය
“යන්නා වන්දරේ”
රීමිරාන් කීර්ති

හොඳම යොවුන් නවකතාව
“අස්සේලුගේ ලෝකය”
මානෙල් ර්‍රියගම

හොඳම පරිවර්තන නවකතාව
“ඡව තුරගා”
ස්වුද්‍රින්කාන්ති රාජපක්ෂ

හොඳම ගාස්ත්‍රීය කානිය (සම සම්මාන)
අමරකේෂයෙන් ප්‍රහාවිත හෙළදීව
කේෂකරණය
ශ්‍රීයානි අයෙකු වනසිංහ

භාෂී සන්නිවේදනය
අර්ථ විවාරය හා උපයෝගීතා විවාරය
විමල් ජේ බලගල්ලේ

හොඳම ප්‍රවත්පත් තීරු ලිපි සංග්‍රහය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය
සිරිල් එංඩිරුමූල්ල

නිර්මාණීලි නවක දායකත්වය (නවකතාව)
සිසර යාත්‍රා
න්වේර්දා සුගන්ධීනී

නිර්මාණීලි නවක දායකත්වය (කාච්චීය සංග්‍රහය)
මිත්වරුනි විජ්‍ලවය සිදුවූයේ තැනු
විරන්ත ජයාච්චීන

දෙමළ භාෂාවෙන් සිංහලට පරිවර්තිත කාතිය
“අලුත් අවියක්”
ජ්.ජ්. සරන් ආනන්ද

දෙමළ නොදුම නවකතාව
“කට්ටඩ් කාඩු”
පසුන්දීරා සාසී

නොදුම කෙටිකතා සංග්‍රහය
“වලවේසින් මධ්‍යසිලේ”
එම්.එච.එම්. ජම්ස්

ප්‍රශනයේ කාව්‍ය සංග්‍රහය
“මරු කවිදෙයි එලිදුව්බි”
අ. ගෞරිදාසන්

සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තිත
කාතිය
යොවුන් නවකතාව
අවන් මරු අපුර්ව සිරුවන් මළරන්බන්

නිරමාණයීලි නවක දායකත්වය
කෙටිකතා සංග්‍රහය
ඡාරිලිගල් කේ. ගොපාලපිල්ලේ

ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය
“පිකොක් බලුස්”
කමත් ජයසේකර

නිරමාණයීලි නවක දායකත්වය
“මැක්ස් ඒජන්ට් එක්ස් ඇන්ඩ් ගැලැක්ටික්
කොන්ඡරන්ස්”
එම් ඒන්ජල් ගර්නැන්ඩ්

(මේ සියලු සම්මාන ප්‍රදානය කරන ලද්දේ 2014
වසරේ ප්‍රකාශන ග්‍රන්ථ සඳහාය)

කොන්ද කෙළින් කිරීම

එක වෙද මහත්මයෙක් රට පුරා ප්‍රසිද්ධිකලා
ඒයාට ඕනෑම කුදයක් කෙළින් කරන්න
පුළුවන්ය කියලා.

“කොන්ද දුන්නක් වගේද ? ඉස්සේක් වාගේ
වකුටුද ? තැන්තං මුද්දක් වාගේ රවුම් වෙලාද ?
මය මොනවා වූණත් මට පුළුවනි. කෙළින්
කරන්න.

මේ කතාව විශ්වාස කළ එක කුදු
මනුස්සයෙක් වෙද මහත්තයාව නොයාගෙන
ආවා. මිනිහව ලැබූ පැහැදිලි මුනින් අතට නිදි
කරවලා තව ලැල්ලක් කොන්ද උඩ තියලා


වෙද මහත්තයා මුළු වැරයොදාලා කොන්ද
උඩට පැන්නා. කොන්ද කෙළින් වූණා.
මිනිහා මැරුණා.

මැරුණා මිනිහගේ පුතා වෙද මහත්තයාට
විරුද්ධව නඩු දුම්මා.


“මම කිවිවේ කොන්ද කෙළින් කරනවා
කියලා. මම ඒක කළා. මිනිහා මැරෙනවාද
නැද්ද කියන එක මගේ වැඩික් නොවෙයි.”
වෙදා කිවිවා.

වින උපමා කතාවකි.


පොතක වත




කර්තා : පුද්නක් ද
සිල්වා
පිටු ගණන : 226
මිල : රු. 600/=
ප්‍රකාශක : විජිත යාපා




ed. P.H.D.H. De Silva
Pages : 182
Price : 5000/=
Publisher : Vijitha Yapa




කර්තා : සි. ගැසේටන්
පෙරේරා
පිටු ගණන : 426
මිල : රු. 1000/=
ප්‍රකාශක : විජිත යාපා




කර්තා : අංශේ
ප්‍රියගාන්ත රත්නායක
පිටු ගණන : 124
මිල : රු. 320/=
ප්‍රකාශක : හෙලදිව
ප්‍රකාශකයෝ



ed. Asanga
Abeygunasekera
Pages : 212
Price : 750/=
Publisher : Vijitha Yapa



කර්තා : එස්.
තිල්ලෙයිනාදන්
පිටු ගණන : 232
මිල : රු. 480/=
ප්‍රකාශක : තෙප්පුන්
පබිලිකේෂන්




කර්තා : එස්.එ.
ඒලසුරිය
පිටු ගණන : 128
මිල : රු. 300/=
ප්‍රකාශක : හෙලිච්ච
ප්‍රකාශකයේ




කර්තා : සිරිතුංග
ජයසුරිය
පිටු ගණන : 176
මිල : රු. 400/=
ප්‍රකාශක : රාවය
ප්‍රකාශන




කර්තා : වරින්
අමරසේකර
පිටු ගණන : 188
මිල : රු. 420/=
ප්‍රකාශක : නෙප්ලින්
පබිලිකේෂන්




කර්තා : වික්ටර් අයිවන්
පිටු ගණන : 170
මිල : රු. 400/=
ප්‍රකාශක : රාවය
ප්‍රකාශන




කර්තා : ආසංක ආටිගල
පිටු ගණන : 96
මිල : රු. 250/=
ප්‍රකාශක : හෙලිච්ච
ප්‍රකාශකයේ




කර්තා :
විශ්වලේලකයන්ගේ
කෙටිකතා එකතුවක්
පරිවර්තනය :
එප්පාවල දිනුක
මධ්‍යජාන්
පිටු ගණන : 199
මිල : රු. 450/=
ප්‍රකාශක : කර්තා
ප්‍රකාශනයකි




කර්තා : ආචාර්ය ජේ
මස් ඩී. රත්නම්
පරිවර්තනය : සේපාල
විජේසේකර
පිටු ගණන : 70
මිල : රු. 200/=
ප්‍රකාශක : රාවය
ප්‍රකාශන




කර්තා : ලෙනින්
අමරවිකුම
පිටු ගණන : 160
මිල : රු. 160/=
ප්‍රකාශක : විෂ්න යාපා




කර්තා : නදි වාසලමුදල
ආරච්චි
පිටු ගණන : 555
මිල : රු. 750/=
ප්‍රකාශක : විද්‍රෝහන
ප්‍රකාශන



කර්තා : යම්තා
පෙරේරා
පිටු : 250
මිල : රු350/=
සරසවී ප්‍රකාශකයේ




Letter from Peking -
Pearl S- Buck
පරිවර්තනය : සුමිතා
රාජ්‍ය බඳ්‍ය
පිටු ගණන : 204
මිල : රු. 460/=
ප්‍රකාශක : Platform for
Alternative Culture



පරිවර්තනය : දිලිප
ජයකාබි
පිටු : 464
මිල : රු600/=
ඉස්ට්‍රියා පබලිෂිං
(ප්‍රයිවට්) ලිමිටඩ




කර්තා : දයා රේඛන
අත්‍යක්රාල
පිටු : 344
මිල : රු500/=
සික්ෂා මන්දිර ප්‍රකාශන



කර්තා : වෙද්‍ය
ංන්ත හෙටිට්‍රාරච්චි
පිටු : 97
මිල : රු275/=
ඉස්ට්‍රියා පබලිෂිං
(ප්‍රයිවට්) ලිමිටඩ



කර්තා :
කො ඩි සිංහලරත්න
පිටු : 104
මිල : රු200/=
සරසවී ප්‍රකාශකයේ



කර්තා : සුහර්මිනී
ඒරමරත්න
පිටු : 104
මිල : රු250/=
ඉස්ට්‍රියා පබලිෂිං
(ප්‍රයිවට්) ලිමිටඩ

දහම් ගැටයක්

හතර කොරලේ ගේකට හොරු	පැන්නා
අවදෙනා බරට ගැනී ගෙයි	උන්නා
වඩුවෙන් දොලාස් රියනයි ඇශේ උස	මැන්නා
හරියන් හමාරයි තන් දෙක තව	එන්නා

මේ වනාහි මූඩ් පරම්පරාවෙන් පැවත්ත එන බොහෝ දෙනා දන්නා පැරණි ජන කවියකි. එහෙත් කවියේ තේරුම දන්නෝ විරලය. බොඳේ ධර්මයේ දැක්වෙන ගැඹුරු කරුණු ඇතුළත් මේ ප්‍රහේලිකා පදනෘෂ්‍ය වනාහි උසස් ධර්මධරයන් වූ ධර්මසේන මහා ස්ථාවරයන් විසින් හෝ විදාගම මෙත්මිය මහා ස්ථාවරයන් විසින් හෝ රවිත යයි සලකනු ලබන දහම් ගැට මාලාව නැමැති ග්‍රන්ථයේ පදනෘෂ්‍යවලට සමාන ය.

තේරුම -

1 වන පදය

පයිවි, ආපෝ, තේරෝ, වායෝ යන සතර මහ භුතයන්ගෙන් යුත්ත වූ ගැරිරය නමැති ගෙට කෙලෙස් නමැති හොරු ඇතුළු වූත්.

2 වන පදය

දුක්ඛ, සමුද්‍ය, නිරෝධ, මග්ග, ප්‍රබඩ්න්ත, අපරන්ත, ප්‍රබබාපරන්ත, පටිච්ච සමුජපන්ත ධමම යන ස්ථාන අවශ්‍ය නොදුනීම නිසාවෙන් හෙවත් බරින් හටගත් අවිද්‍යාව නමැති ගැහැණිය ඒ ගෙයි (කරිරයෙහි) සිටියා ය.

3 වන පදය

අවිර්තා, සංඛාර, විශ්වාසාණ, නාම රුප, සලායනන, එස්ස, වේදනා, තණ්හා, උපාදන, හව, ජාති, ජරා මරණ යන දොලාසින් ඇ (අවිද්‍යාව) යුත්ත වූවා ය.


4 වන පදය

අවිද්‍යාව නමැති ගැහැණියට තන දෙකකි. ඒ තන දෙක නම් කාම තණ්හාව හා හව තණ්හාව ද වේ. තණ්හාව උපද්‍යවන විශ්වර් වියානය, ශ්‍රාන් වියානය, ස්‍රාන් වියානය, ජ්ජ්වා වියානය, කාය වියානය, මනෝ වියානය යන සය හරියන ලෙස ද ධම්මාරම්මණයේ නාම රුප කොටසින් අඩක් වූ නාම (අරුපි) කොටස රියන් හමාර ලෙස ද සලකා “හරියන් හමාර” යයි කියන ලදී.

“තන දෙක තව එන්නා” යයි කිමෙන් හගවන්නා කාම තණ්හා හව තණ්හා දෙක රහත් මගින් මුල සිද තසන තෙක් ජාතියෙන් ජාතියට සසර පැවැති ගෙනු එන බව සි.

සොයුරු සවස ගාමය

17 වැනි සියවසට අයත් මෙම විද්‍යා, ඕලන්ද විතු ශ්‍රී ලංකා පෝදු සේවක හූ ගේ නිරමාණයකි. උපයක යුවළක පැලදි මහලු එරිද සිය සැමියාට බධිබලය කියවමින් සිටින්නි ය.



ජාතික ප්‍රක්ෂකනාල හා ප්‍රලේඛන ශේවා මණ්ඩලය
තොසීය න්‍යාලක ආචාර්යාකාරීන් සේවකාන් සංඟ
National Library and Documentation Services Board



9 772279 212002

National Digitization Project

National Science Foundation

Institute : National Library and Documentation Services Board


1. Place of Scanning : National Library and Documentation Services Board, Colombo 07

2. Date Scanned : 2017/10/23

3. Name of Digitizing Company : Sanje (Private) Ltd. No 435/16, Kottawa Rd.
Hokandara North, Arangala, Hokandara

4. Scanning Officer

Name : N.P.R.Gamage

Signature : 

Certification of Scanning

I hereby certify that the scanning of this document was carried out under my supervision, according to the norms and standards of digital scanning accurately, also keeping with the originality of the original document to be accepted in a court of law.

Certifying Officer

Designation : Library Documentation Officer

Name : Iromi Wijesundara

Signature : Iromi

Date : 2017/10/23

"This document/publication was digitized under National Digitization Project of the National Science Foundation, Sri Lanka"